



ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්වරික් අපද්‍රව්‍ය රහිත
අනාගතයක් කරා ර්ලග පරමිපරාව සමග එය නැගුම
ගුරු සම්පත් පොත



Norad



BASEL
CONVENTION



BASEL / ROTTERDAM / STOCKHOLM
CONVENTIONS



Institute for Global
Environmental Strategies



පරිසර අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ
ප්ලාස්ටික් අපද්‍රව්‍ය රහිත
අනාගතයක් කරා රේලුග පරම්පරාව සමග
පිය නැගුම

ගුරු සම්පත් පොත

පරිසර ආමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
2024 දෙසැම්බර්

ශ්‍රී ලංකා ජේලාස්ටික් අපද්‍රව්‍ය රහිත අනාගතයක් කරා ර්‍යුග පරම්පරාව සමග පිය නැගුම් : ගුරු සම්පත් පොත.

ප්‍රකාශන හිමිකම : © 2024 පරිසර අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව.

සියලු ම හිමිකම ඇව්විණි.

ප්‍රථම මුද්‍රණය : 2024 දෙසැම්බර්

ISBN :

මෙම පොත පහත සඳහන් කණ්ඩායම විසින් සකසන ලදී.

කතුවරුන්

ගෝලීය පාරිසරික උපාය මාර්ග ආයතනය (IGES), ජපානය ආචාර්ය අම්ල අධ්‍යිකාරීන් මහතා, මිවා විවිෂුනේ මහත්මිය, මැතිවිහෙන්ස්බාහ් මහතා, ආචාර්ය දික්ඇල්ල ගමරාලලාගේ ප්‍රේමකුමාර ජගත් මහතා, තේජානී යොශේරා මහත්මිය සහ මිකි ඉනෙකි මහත්මිය

සම්බන්ධිකරණය

පරිසර දූෂණ පාලන හා රසායනික ද්‍රව්‍ය කළමනාකරණ අංශය, පරිසර අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව

එස්. එම්. වේරහුර මහතා - අධ්‍යක්ෂ, ජ්‍යවන්ති රණයිංහ මෙනවිය - සහකාර අධ්‍යක්ෂ, අයි. ජේ. කේ. පලුගස්වැව මහත්මිය - සහකාර අධ්‍යක්ෂ, ඩී. උපුල් ප්‍රේමලාල් මහතා - පර්යේෂණ සහකාර, සංඡය වාමර මහතා - සංවර්ධන නිලධාරී, නාවෝමා කරුණාරත්න මහත්මිය - පර්යේෂණ සහකාර, සාරංගා ජයසුන්දර මහත්මිය - වැඩිසටහන් සහකාර, දීපිකා වන්දුසේකර මහත්මිය - සංවර්ධන නිලධාරී, බිඛ්. ඒ. අර්. ඩිජේ මෙනවිය - සංවර්ධන නිලධාරී

මානව හා පරිසර සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමේ සංවිධානය (HELP-O), ශ්‍රී ලංකාව ආචාර්ය වතුර වැලිවිටිය මහතා, ලකිරි මදුරුග මහතා, හංසි සඳ තාරකා මහත්මිය, සුපුන් සුරංජිත් මහතා හා වන්දි දේවිකා මෙනවිය, ජ්‍යෙන්ජිරා කළබද්‍යනගේ මෙනවිය, ජනනී මදනායක මෙනවිය

බාසල්, රෝටර්ඩ්‍රුම් සහ ස්ටොක්සේම් (BRS) සම්මුති ලේකම් කාර්යාලය, ජ්‍යෙන්ජිරා, ස්ටිට්සර්ලන්තය.

උපදේශකවරුන්

වී. කේ. ප්‍රහාන් වන්දුකිරීති මහතා, ලේකම්, පරිසර අමාත්‍යාංශය සහ ආර්. එච්. එම්. එම්. එම්. ප්‍රාබේකෝන් මහත්මිය, අතිරේක ලේකම් (පරිසර ප්‍රතිපත්ති හා සැලසුම්), පරිසර අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව

මූල්‍ය අනුග්‍රහය

BRS-Norad-1 ව්‍යාපෘතිය BRS ලේකම් කාර්යාලය විසින් පහසුකම් සපයනු ලබන අතර සංවර්ධන සහයෝගීතාවය සඳහා වන තොර්ඩ්ස්ථානු නියෝජිතායනතාය (NORAD) විසින් මූල්‍යකරණය කරනු ලැබූ අතර තොර්ඩ්ලන්ත රජය විසින් අතිරේක අරමුදල් සපයන ලදී.

ප්‍රකාශනය

පරිසර අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව

පරිගණක අක්ෂර
සංයෝග තාක්ෂණය

චලු. අයි. එච්. ඩීරසේකර මිය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
පි. ආර්. කුම්ජ්‍ය කුම්ජ්‍ය මහතා, එම්. කාන්තරුබන් මහතා

පිටු සැලසුම් කරණය,
පිටකවර නිරමාණය හා
ගැටික් නිරමාණය

කවිත්ක සුගන්දික සිල්වා මහතා

වියාවනය

මෙම ප්‍රකාශනය, ප්‍රකාශන නිමිකරුගේ විශේෂ අවසරයකින් තොරව,
අධ්‍යාපනික හෝ ලාභ තොලබන අරමුණු සඳහා සම්පූර්ණයෙන් හෝ
අර්ථ වශයෙන් සහ ඕනෑම ආකාරයකින් ප්‍රතිනිෂ්පාදනය කළ හැකිය.
මෙම ප්‍රකාශනය මූලාශ්‍රයක් ලෙස භාවිත කරන ඕනෑම ප්‍රකාශනයක
පිටපතක් ලැබීම පරිසර අමාත්‍යාංශය අගය කරනු ඇත. පරිසර
අමාත්‍යාංශයේ පුරුව, ලිඛිත අවසරයකින් තොරව මෙම ප්‍රකාශනය
නැවත විකිණීම සඳහා හෝ වෙනත් වාණිජමය කටයුත්තක් සඳහා
යොදාගත තොහැකි ය.

සැපුවා දැක්වීම

පරිසර අමාත්‍යාංශය (2024), ශ්‍රී ලංකා ප්‍රාස්ථිරීක අපද්‍රව්‍ය රහිත
අනාගතයක් කරා රේලුග පරමිපරාව සමග පියනැගුම: සිසු
ක්‍රියාකාරකම් පොත.

පිළිගැනීම

මෙම පොත සකස් කිරීමට දත්ත සහ තීක්ෂණ බුද්ධිය ලබා දීමෙන්
උපකාර කළ අදාළ රේඛිය අමාත්‍යාංශ, පළාත් පාලන ආයතන,
පොදුගැලික ආයතන, අධ්‍යාපන ආයතන, සිවිල් සමාජ සංවිධාන ඇතුළු
සියලුම පාර්ශ්වකරුවන්ට කතුවරුන් ස්තූතිය පුද කිරීමට කැමැත්තක්
දක්වයි. විශේෂ ස්තූතිය පහත සඳහන් අය වෙත යොමු කෙරේ:

විශේෂ කම්ටු සාමාජිකයන්

ආචාර්ය අණෝක ද සිල්වා, අධ්‍යක්ෂ, විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය

ආචාර්ය එස්. එම්. එල්. එම්. සුහසිංහ මහත්මිය, ජේජ්‍යා කිරීකාවාරය, තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව,
ජාතික අධ්‍යාපන ආයතනය

ර්. එ. සි. එන්. පෙරේරා මහත්මිය, ජේජ්‍යා කිරීකාවාරය, තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ජාතික
අධ්‍යාපන ආයතනය

නිපාමණී වීරසිංහ මහත්මිය, සහකාර කිරීකාවාරය, විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය

සිතාරා මැදිවක මහත්මිය, සහකාර කිරීකාවාරය, විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය

විපුල කුලතුව මහතා, හිටපු අධ්‍යක්ෂ, විද්‍යා අංශය, අධ්‍යාපන අමාත්‍යාංශය

කේ. එ. ආර්. ද සිල්වා මහත්මිය, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, අධ්‍යාපන අමාත්‍යාංශය

වයි. එම්. එම්. කේ. යාපා මහත්මිය, නියෝජ්‍ය අධ්‍යාපන ප්‍රකාශන කොමිෂන්ස්, අධ්‍යාපන ප්‍රකාශන
දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය

යු. එල්. උචියිස් මහතා, නියෝජ්‍ය අධ්‍යාපන ප්‍රකාශන කොමිෂන්ස්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය

අයි. එම්. එම්. අග්‍සාන් මහතා, නියෝජ්‍ය අධ්‍යාපන ප්‍රකාශන කොමිෂන්ස්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය

ඒ. එම්. එම්. ඩී. එන්. මුහන්දිරම් මහත්මිය, නියෝජ්‍ය අධ්‍යාපන ප්‍රකාශන කොමිෂන්ස්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය

සී. ඩී. රත්නාවිර මහත්මිය, සහකාර අධ්‍යාපන ප්‍රකාශන කොමිෂන්ස්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය

එල්. ඒ. එන්. ධර්මසිර මහතා, සහකාර අධ්‍යක්ෂ, සන අපද්‍රව්‍ය කළමනාකරණ අංශය, මධ්‍යම පරිසර අධිකාරිය

වෛද්‍ය වී. එම්. එස්. කේ. සිරිවර්ධන, අධ්‍යක්ෂ, පාරිසරික සෞඛ්‍යය, වෘත්තීය සෞඛ්‍යය සහ ආභාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය අමාත්‍යාංශය

වෛද්‍ය ඉනෝකා සුරවිර මහත්මිය (උපදේශක ප්‍රජා වෛද්‍ය) පරිසරය සහ වෘත්තීය සෞඛ්‍යය, සෞඛ්‍ය අමාත්‍යාංශය

නදිකා අමරසිංහ මහත්මිය, සහකාර අධ්‍යක්ෂ, තිරසර සංවර්ධන අධිකාරිය

වෙනත් සම්පත් දායකයින්

බන්දුල සරත් මහතා, විශ්‍යාලික අධ්‍යක්ෂ, විද්‍යා අංශය, අධ්‍යාපන අමාත්‍යාංශය

සරෝජ්නී ජයසේකර මහත්මිය, හිටපු අධ්‍යක්ෂ, සන අපද්‍රව්‍ය කළමනාකරණ අංශය, මධ්‍යම පරිසර අධිකාරිය

නිල් අණෝක මහතා, කළමනාකරු, විද්‍යා ක්ෂේත්‍ර මධ්‍යස්ථානය, ගාල්ල අධ්‍යාපන කළාපය

හාජා සංස්කරණය

ප්‍රදීප් ඉදුතිල් පියරත්න මහතා, නියෝජ්‍ය අධ්‍යාපන ප්‍රකාශන කොමිෂන්ස්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය

ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශයේ ලේකම්ගේ පණිවුඩය

ප්ලාස්ටික් භාවිතය අපගේ ලේකය තුළ නිසැකයෙන්ම විෂ්ලේෂ පරිවර්තනයක් සිදුකර තිබේ. එහි බහුකාරය ස්වභාවය, අනුවර්තනීය හැකියාව සහ භාවිතයේ පහසුව හේතුවෙන් එය තුළතන ජීවිතයේ සැම අංශයකටම අත්‍යවශ්‍ය අංශයක් බවට පත්ව ඇත, කෙසේ වෙතත්, ප්ලාස්ටික් මත යැපීම නිසි ලෙස කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය කරුණකි. එය තුළදෙක් පාරිසරික සංරක්ෂණයට පමණක් නොව, තිරසාර අනාගතයක් තහවුරු කිරීම සඳහා ද අත්‍යවශ්‍ය වේ. එබැවින් අනාගත පරම්පරාවල ට සඳහා තිරසාර ලේකයක් නිර්මාණය කිරීම සඳහා ප්ලාස්ටික් එලදායී ලෙස කළමනාකරණය කිරීම ඉතා වැදගත් වේ.



“ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය රහිත අනාගතයක් කරා රළුග පරම්පරාව සමග පිය නැගුම” නම් වූ ගුරු සම්පත් පොත පරිසර අමාත්‍යාංශය විසින් ගෝලීය පාරිසරික උපාය මාර්ග පිළිබඳ ආයතනය (IGES) සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමග සහයෝගීත්වයෙන් සම්බුද්‍ය අපද්‍රව්‍ය සහ ක්ෂේත්‍ර ප්ලාස්ටික් (NORAD-1) ව්‍යාපෘතිය යටතේ සකස් කෙරිණි. මෙම පොතහි ප්‍රධාන අරමුණ වන්නේ ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් තොර මීළුග පරම්පරාවක් කරා ශ්‍රී ලාංකික සිසුන් සවිබල ගැන්වීම සඳහා ගුරු සම්පත් පොතක් ලෙස භාවිත කිරීමයි. මීට අමතර ව, එම අරමුණ තවදුරටත් සාක්ෂාත් කර ගැනීම සඳහා ගුරු සම්පත් පොතට සම්ගම් ව උක්ත මාත්‍යකාව සහිත සිසු ක්‍රියාකාරකම් පොතක් ද සම්පාදනය කර තිබේ. එසේම, මෙම පොත් අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා ක්ෂේත්‍ර අධ්‍යාපන මධ්‍යස්ථානවල සම්පත් ද්‍රව්‍ය ලෙස භාවිත කිරීමට අපේක්ෂා කෙරේ. මෙම ගුරු සම්පත් පොත මගින් පාසල් සිසුන්ට මෙහි අන්තර්ගත ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු සම්බන්ධ විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය වන මාර්ගෝපදේශ සැපයීමට අදහස් කෙරේ. මෙම ප්‍රයත්තය මගින් සිසුන්ට නිරික්ෂණය්මක ඉගෙනුම් අවස්ථා සැපයීම සහ ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම මගින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ වැඩි අවබෝධයක් ලබා දීමට අපේක්ෂා කෙරේ.

තිරසාර අනාගතයක් වෙනුවෙන් ප්ලාස්ටික් පිළිබඳ නිසි අවබෝධය හා කළමනාකරණය අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා සිසුන්ට මග පෙන්වීමේ වටිනා පොතක් මෙලෙස නිම කිරීමට ලැබීම පිළිබඳ අතිශයින් සතුවට පත් වන අතර ම, එය අපගේ අනාගතය යහපත් දිගාවකට යොමු කරනු ඇතැයි මම විශ්වාස කරමි. තරුණ සිත් හෙට ද්‍රව්‍යස් ලේකයේ නිර්මාණකරුවන් වන බැවින් ප්ලාස්ටික් දූෂණයේ බලපැමි පිළිබඳ ඔවුන් දැනුවත් කිරීම ඉතා වැදගත් වේ. එමගින් ඔවුන් තුළ තමාට පැවරෙන වගකීම පිළිබඳ මනා අවබෝධයක් ඇති වන අතර, ඒ හරහා හෙට ද්‍රව්‍යස් යහපත් වෙනසක් ඇති කිරීමට ඔවුන්ට ගක්තිය හා දෙධාර්යය ලැබෙනු ඇත. එක් වරක් පමණක් භාවිත කර ඉවත්තන ප්ලාස්ටික් අවම කිරීම, ප්‍රතිව්‍යුත්කරණය පුරුදු කිරීම සහ පරිසර හිතකාම් විකල්ප අනුගමනය කිරීම මගින් පාරිසරික බලපැමි අවම කර ගැනීමේ ප්‍රායෝගික උපාය මාර්ග පිළිබඳ අවබෝධයක් සිසුන් හට ලබා ගත හැකි ය. තවද, ප්ලාස්ටික් කළමනාකරණය පිළිබඳ සිසුන්ට මග පෙන්වීම මගින්, මෙම ගෝලීය අනියෝගයට තවත් විෂය විසඳුම් ගැවීම්කරණ විට ඔවුන්ගේ විවේචනාත්මක වින්තනය හා ගැටුව විසඳීමේ කුසලතා වර්ධනය වේ. සමඟතයක් වශයෙන්, ප්ලාස්ටික් මනා ලෙස කළමනාකරණයෙහි සිසුන් නිරත කරවීමෙන් අපගේ පාලිවිය ආරක්ෂා කර ගැනීම පමණක් නොව, අනාගත පරපුර වෙනුවෙන් අපගේ ස්වභාවික ලේකයේ සුන්දරත්වය හා අඛණ්ඩතාව සුරක්ෂාව කැපවූ පරිසර හිතකාම් පුරවැසි පරපුරක් බිජි කිරීමටද මග පාදන්නොම්.

මෙම කාර්යය සාර්ථකව නිම කිරීමට ලැබුණු තාක්ෂණීක හා මූල්‍යමය සහාය වෙනුවෙන් ගෝලීය පාරිසරික උපාය මාර්ග සඳහා වූ ආයතනයට (IGES), එක්සත් ජාතින්ගේ පරිසර වැඩිසටහනට (UNEP), අධ්‍යාපන අමාත්‍යාංශයට සහ HELP-O සංවිධානයට මාගේ හඳුනාගම ස්තූතිය පුද කර සිටිමි. එමෙන්ම, මෙම වැදගත් කාර්යය සම්පූර්ණ කිරීමේ ද දැක්වූ සුවිශේෂී සහයෝගය වෙනුවෙන් පරිසර අමාත්‍යාංශයේ පරිසර දූෂණ පාලන හා රසායනික ද්‍රව්‍ය කළමනාකරණ අංශයේ සියලුම කාර්ය මණ්ඩලයට මාගේ විශ්වාස කෘතයැත්තාව පළ කරමි. ඔබ සැමගේ අගනා දායකත්වය නොමැතිව මෙහි සාර්ථකත්වය කරා උගා වීමට නොහැකි වනු ඇත.

බ්‍රැස් ප්‍රභාත් වන්දුකිරීති

ලේකම්

පරිසර අමාත්‍යාංශය

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ගේ පණිවුචිය

NORAD ව්‍යාපෘතිය යටතේ, “ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ අපද්‍රව්‍ය රහිත අනාගතයක් කරා රැලු පරම්පරාව සමග පිය නැගුම” යන තේමාව ඔස්සේ සකස් කරන ලද ගුරු සම්පත් පොත සහ සිසු ක්‍රියාකාරකම් පොත වෙනුවෙන් මා පණිවුචියක් ලබා දෙන්නේ ඉතාමත් සතුවිනි. ක්ෂේර ජ්‍යෙෂ්ඨ මගින් පරිසරයට ඇති කරන දැඩි බලපෑම පිළිබඳ ජාතියක් ලෙස අප විසින් අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.



වර්තමාන ලේකයේ පාරිසරික තිරසාර බව ප්‍රමුඛ තැනක් ගන්නා මොහොතක, අපගේ සිසුන් දැනුමෙන් හා ප්‍රායෝගික විසඳුම්වලින් සන්නද්ධ කිරීම විකල්පයක් තොව එය අත්‍යවශ්‍ය කාර්යයකි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන වර්තමාන පරිවර්තනය තුළ, 21 වන සියවසේ කුසලතා ඒකාබද්ධ කිරීම මගින් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ අපද්‍රව්‍යවලින් තොර අනාගතයක් කරා යන ගමන වේගවත් කිරීමට හැකියාව ලැබෙනු ඇත. මෙහිදී විවේචනයක්මක වින්තනය, නිර්මාණයිලින්වය, සන්නිවේදන කුසලතා සහ සහයෝගීතාව වැනි හැකියාවන් ප්‍රමුඛ වේ. අපගේ පාසල් පද්ධතිය හරහා, පාරිසරික වශයෙන් සංවේදී පුරවැසි පරපුරක් බිජි කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගත හැකිකේ පාසල් පද්ධතිය තුළ විධීමක් අධ්‍යාපනයන් සමග විෂය සමාගම් ක්‍රියාකාරකම් ඒකාබද්ධ කිරීම තුළින් ඩිජිටල පාරිසරික වශයෙන් සංවේදී පුරවැසි පරපුර මගින් ජ්‍යෙෂ්ඨ අපද්‍රව්‍යවලින් තොර ශ්‍රී ලංකාවක් බිජි කිරීම තුළිනි.

අපගේ සිසු දරුවන් සමග එක්ව ඉදිරියට යන ගමනේදී, වර්තමාන පාරිසරික ගැටුවලට විසඳුම් සෙවීමේ මහගු අවස්ථාව අප වෙත උදාවෙයි. මෙම පොත්පත් අපගේ අනාගත පරම්පරාව සාරවත් කරන අතර සිසුන්ගේ දැනුමෙහි පවතින හිඛිස් පුරවැමින්, මුවන්ට තව දැනුමක් ලබා දෙනු ඇත. මේ තුළින් අපගේ සිසුන්ට තිරසාර ජීවන රටාවක් පුවරුදනය කරමින්, ජ්‍යෙෂ්ඨ භාවිතය අවම කිරීමෙන් තම පුරාවන් තුළ යහපත් වෙනසක් ඇති කරන පෙරගමන්කරුවන් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය ගක්තිය හා හැකියාව ලැබේ. මේ සඳහා, සම්පත් හා විශේෂයෙන් දැනුම ඒකාබද්ධ කරමින් තිරසාර හා ගක්තිමත් වැඩිසටහන් නිර්මාණය කර, මුවන්ගේ පාසල් විෂයමාලාවට මිනා ලෙස ඒකාබද්ධ කර ඇත. මෙම වැඩිසටහන අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා අංශය හා විද්‍යා ක්ෂේත්‍ර අධ්‍යාපන මධ්‍යස්ථාන සම්බන්ධ කරගනිමින් දිවයින පුරා ජාතික මට්ටමින් ක්‍රියාත්මක කෙරේ. මෙම සම්ස්ත සැලැස්ම මගින් පාරිසරික සංරක්ෂණය සඳහා දැනුවත් හා කැපවූ තරුණ පරපුරක් බිජි කිරීමට අලේක්ෂා කෙරේ. සියලු දෙනා එක්ව සාමූහිකව වැඩි කිරීමෙන් අපට ප්‍රතිච්ඡාලිකරණ වැඩිසටහන්, ජ්‍යෙෂ්ඨ විකල්ප, සහ අපද්‍රව්‍ය කළමනාකරණ මුළුපිටීම වැනි නවෝත්පාදන විසඳුම් ක්‍රියාත්මක කළ හැකි ය. මෙවැනි ක්‍රියාමාර්ග හරහා, අපේ රට තුළ වඩාත් පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න අනාගතයක් සඳහා මග පාදා ගත හැකි ය. මෙම සාමූහික උත්සාහය ඇසුරෙන්, අපට පරිසර හිතකාම් හා තිරසාර සමාජයක් ගොඩනැගීමට හැකි වනු ඇත.

“පොලොව මිනිසාට අයන් නොවේ, මිනිසා පොලොවට අයන් වේ.”

නායක සියලුවල්

මෙම වැදගත් අදහස් පරම්පරා හා සංස්කෘතීන් පුරා පවතින සඳහාකාලීන සත්‍යයක් පෙන්වයි. නායක සියලුවල්ගේ වෙන ස්වභාව ධර්මය සමග අපගේ අන්තර් සම්බන්ධතාව සහ පාලිවිය සමග සංඝිදියාවෙන් ජීවත් වීමේ අවශ්‍යතාව අපට සිහිපත් කරයි. මෙය තිරසාර අනාගතයක් සඳහා අත්‍යවශ්‍ය වේ. අපි සියලුවල්ම එකතු වී තිරසාර අනාගතයක් වෙනුවෙන් වෙනසක් ඇති කරමු.

ඒම්. එම්. තිලකා ජයසුන්දර
ලේකම්
අධ්‍යාපන අමාත්‍යාංශය

බාසල්, රෝටරුසිම් සහ ස්ටොක්හෝම් සම්මුතින්ගේ ලේකම් කාර්යාලයේ විධායක ලේකම් රෝල් පේයට් මහතාගේ පණිවුඩ්

ගෝලීය ජ්‍යෙෂ්ඨීක් නිෂ්පාදනය සහ පරිහැර්ණය 1950 දෙකකේ සිට වේගයෙන් වර්ධනය වී ඇති අතර, එය අනාගතයේ දී ද කෙතරම් වේගයෙන් ඉහළ යන්නට නියමිත දැයි පුරෝකළන කර තිබේ. පරියේෂණ අනුව, 2040 වන විට ජ්‍යෙෂ්ඨීක් නිෂ්පාදනය 70%කින් වැඩි විය හැකි බවට නිර්දේශ කර ඇත. ජ්‍යෙෂ්ඨීක් නිෂ්පාදනයේ දී භාවිත කරන රසායනික ද්‍රව්‍ය අතර ස්ටොක්හෝම් සම්මුතියේ (Stockholm Convention) දිගුකල් පවතින කාබනික දූෂක (POPs) ලැයිස්තුවට අයත් රසායනික ද්‍රව්‍ය ද අන්තර්ගත වේ. එම රසායනික ද්‍රව්‍ය මිනිස් සෞඛ්‍යයට භානිකර වන අතර, සත්ත්ව ජන භා සාගර ජීවිතයට ද භා පාරිසරික පද්ධතිවලට ද තීවු ලෙස බලපායි. 2019 දී ජ්‍යෙෂ්ඨීක් අපද්‍රව්‍ය නිෂ්පාදනය මෙටික් ටොන් මිලියන 360ක් විය. 2060 වන විට, එය මෙටික් ටොන් මිලියන 1,014 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකළනය කර තිබේ. දැනට ජනනය වන ජ්‍යෙෂ්ඨීක් අපද්‍රව්‍යවලින් ප්‍රතිව්‍යුතුකරණය කරන්නේ 10%ක පමණ ප්‍රමාණයකි.



මානව භා පාරිසරික සෞඛ්‍ය සහ ජ්‍යෙෂ්ඨීක් අතර පවතින සම්බන්ධතාවේ පැහැදිලි වර්ධනය වීමක් දක්නට ලැබේ. ජ්‍යෙෂ්ඨීක් දූෂණය සැම ආකාරයකින්ම සමුද්‍ර, මිරිදිය සහ ගොඩිම් පාරිසරවල වෙසෙන පුළුල් පරාසයක ජීවී කොට්ඨාසවලට අහිතකර ලෙස බලපායි. ජ්‍යෙෂ්ඨීක්වල ජ්වන වකුයේ සැම අවස්ථාවක්ම දේශගුණ විපර්යාස කෙරෙහි බලපායි. වර්ෂ 2020හි දී ජ්‍යෙෂ්ඨීක් මගින් CO₂ මිලියන 1.8කට ආසන්නව ජනනය වී ඇති අතර, ඉන් 10%ක ප්‍රතිශතයක් මුදා හැර ඇත්තේ අපද්‍රව්‍ය කළමනාකරණය සහ පිරියම් කිරීම අතරතුර යි.

උපද්‍රවකාරී අපද්‍රව්‍ය දේශීමා හරහා ප්‍රවාහනය භා බැහැර කිරීම පාලනය කිරීම පිළිබඳ බාසල් සම්මුතිය පාරිශ්ව 191කින් සමන්විත වේ. 2019දී බාසල් සම්මුතියේ පාරිශ්ව විසින් ජ්‍යෙෂ්ඨීක් අපද්‍රව්‍ය පිළිබඳ සංශෝධනය සම්මත කරන ලදී. එසේම, උපද්‍රවකාරී සහ අනෙකුත් අපද්‍රව්‍යවල ගෝලීය වෙළඳාම පාලනය කිරීම සඳහා වන බාසල් සම්මුතියේ නෙතික බැඳීම් විධිවිධාන මේ වන විට ජ්‍යෙෂ්ඨීක් අපද්‍රව්‍යවලටද අදාළ වේ. බාසල් සම්මුතිය අනුව, ජ්‍යෙෂ්ඨීක් අපද්‍රව්‍ය වෙළඳාම වඩාත් විනිවිද්‍යාවයෙන් සහ වඩාත් හොඳින් නියාමනය කිරීමට අමතර ව, රුපය විසින් පරිසර හිතකාම් ලෙස ජ්‍යෙෂ්ඨීක් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමට සහ ජීවාගේ ප්‍රහවයන්ගේදී ම ජීවා පාලනය කිරීම සඳහා පියවර ගත යුතු ය.

ජ්‍යෙෂ්ඨීක් අපද්‍රව්‍ය වෙළඳාම වඩාත් විනිවිද්‍යාවයෙන් භා වඩා හොඳින් නියාමනය කිරීම සහතික කිරීමට අමතරව, බාසල් සම්මුතිය යටතේ, ජ්‍යෙෂ්ඨීක් අපද්‍රව්‍ය පරිසර හිතකාම් ලෙස කළමනාකරණය කිරීම සහතික කිරීමට ද, ජ්‍යෙෂ්ඨීක් අපද්‍රව්‍ය එහි ප්‍රහවයෙන් ම අඩු කිරීමට ද බලධාරීන් පියවර ගත යුතු ය. ජ්‍යෙෂ්ඨීක් දූෂණය මැඩලිමේ එක ම මෙවලම බාසල් සම්මුතිය නොවේ. පාරිශ්ව 186කින් සමන්විත ස්ටොක්හෝම් සම්මුතිය (Stockholm Convention) මගින් ද උපද්‍රවකාරී රසායනික ද්‍රව්‍ය ගණනාවක් නිෂ්පාදනය, භාවිතය, ආනයනය සහ අපනයනය තහනම් කිරීම, ඉවත් කිරීම සහ සීමා කිරීමට පියවර ගෙන ඇත. ස්ටොක්හෝම් සම්මුතිය ජ්‍යෙෂ්ඨීක්වල අන්තර්ගත දිගුකල් පවතින කාබනික දූෂක (POPs) පාලනය කරයි. දිගුකල් පවතින කාබනික දූෂක (POPs) ඉවත් කිරීම සහ පාලනය කිරීම ජ්‍යෙෂ්ඨීක් උවදුර පාලනය කිරීමට ඉවහා වේ.

සාගර පරිසරය ද ඇතුළු ව ජ්‍යෙෂ්ඨීක් දූෂණය පිළිබඳ ජාත්‍යන්තර නීතිමය ගිවිසුමක් සකස් කිරීම සඳහා එක්සත් ජාතින්ගේ පරිසර සභාව (UNEA) විසින් ජ්‍යෙෂ්ඨීක් දූෂණය පිළිබඳ අන්තර් රාජ්‍ය සාකච්ඡා කමිටුව (INC) පිහිටුවන ලදී. එම කමිටුවේ අරමුණ වන්නේ, ජ්‍යෙෂ්ඨීක් නිෂ්පාදනය, පරිහැර්ණය, සහ කළමනාකරණය පාලනය කිරීමේ නීතිරීති සහ ගිවිසුම සකස් කර ලේකකේ රටවල් අතර එකගතාවක් ඇති කිරීම වන අතර මේ කමිටුව වෙත ගෝලීය අවධානය යොමු වී ඇත. රුපයන්, පරිසර ආයතන සහ පොදුගලික අංශ මේ සඳහා විශාල මට්ටමේ සහයෝගක් ලබා දෙමින් සිටියි. මෙම ක්‍රියාවලිය ගෝලීය ජ්‍යෙෂ්ඨීක් උවදුරට අදාළ නීතිමය පියවරක් වන අතර, එමගින් අනාගතයේ ජ්‍යෙෂ්ඨීක් පාලනය භා භාවිතය සම්බන්ධ නීතිගත සහ නීතිමය පදනමක් තීරණය කරනු ඇත.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය උවදුර ගෝලීය පරිසරයට සහ සමාජයට විශාල අනියෝගයක් වන අතර, එය මැඩ්ලිම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වේ. ප්‍රතිපත්ති සම්පාදකයින්, කර්මාන්ත, සිවිල් සමාජය සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය උවදුර ගෝලීය පරිසරයට සහ සමාජයට විශාල අනියෝගයක් වන අතර, එය මැඩ්ලිම පොදුගලික අංශයේ ක්‍රියාකාරීත්වය, විශේෂයෙන් ලමුන් සහ තරුණයින්ගේ ක්‍රියාත්මක වීම, ප්ලාස්ටික් දූෂණය මැඩ්ලිමට සාර්ථක ව ඉවහල් වනු ඇත. ප්ලාස්ටික් අපද්‍රව්‍ය උවදුර මැඩ්ලිමේ දී සියලු ම අංශ එකට එක් ව ක්‍රියා කළ යුතු අතර, එහි දී ලමුන් සහ තරුණයින්ගේ කැපවීම හා නවෝත්පාදන ඉදිරියට ගෙන එම තීරණාත්මක කාර්යාලයක් ඉටු කරනු ඇත.

ප්ලාස්ටික් දූෂණය පිළිබඳ සමාජය දැනුවත් කිරීමට, තමන්ගේ පැවුලේ අයට සහ මිතුරන්ට ධනාත්මක බලපැලක් ඇති කිරීමට හා වෙනස් කිරීමේ මැදිහත්කරුවන් වීමට ලමුන්ට සහ තරුණයින්ට ඇති අවස්ථාව ඉතා ඉහළ මට්ටමක පවතියි. ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කිරීමට නව පරම්පරාවලට ඇති හැකියාව වඩාත් ගක්තිමත් කර ගැනීමට හා වර්ධනය කර ගැනීමට මෙම පොත උපකාරී වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

රෝල් පේයට
විධායක ලේකම්
බාසල්, රෝට්බුම් සහ ස්ටොක්හෝම් සම්මුතින්ගේ ලේකම් කාර්යාලය

හැදින්වීම: ජ්ලාස්ටික් යුගය - අප වෙනස් විය යුත්තේ ඇති ?


ජ්ලාස්ටික් සතු අඩු වියදම සහ බහුකාරය යෝග්‍යතාව වැනි ගුණාග නිසා වර්ෂ 1950 පමණ සිට ජ්ලාස්ටික් නිෂ්පාදනයේ උත්පාත්‍යක් (Boom) එනම්, වේගවත් දියුණුවක් ඇති විය. කෙසේ වෙතත්, පසුගිය දෙක දෙකක කාලය තුළ ජ්ලාස්ටික් ආග්‍රිත සමූහ දූෂණය සාකච්ඡාවට බඳුන් වී ඇති මාත්‍රකාවක් බවට පත්ව ඇත. සමූහීය ජ්ලාස්ටික් වලින් 80%කට වැඩි ප්‍රමාණයක් පැමිණෙන්නේ ගොඩිවීම ආග්‍රිත ප්‍රහවලින් බව විද්‍යාදැයින් වාර්තා කර තිබේ¹. අධ්‍යාපනවලින් පුරෝග්‍යතාවය කර ඇති ආකාරයට, මේ පිළිබඳ යම් ක්‍රියාමාර්ගයක් තොගත්තෙන්, වර්ෂ 2040 වන විට වාර්ෂික විවෘත ලෙස ජ්ලාස්ටික් බැහැර වන ප්‍රමාණය (Annual open dumping) ටොන් මිලියන 850 ක් ඉක්මවනු ඇතුළු. තවද, වර්ෂ 2040 වන විට, සාම්ප්‍රදායික පොසිල ඉන්ධන පාදක ජ්ලාස්ටික් නිෂ්පාදනවල හාවිතය සහ බැහැරලිම් ආග්‍රිත හරිතාගාර වායු විමෝශනය, දළ වශයෙන් ගෝලීය කාබන් අයවැයෙන් 19%ක් (කාබන් බිඟෝක්සිඩ් ගිගාටොන් 2.1ක්) වනු ඇත. මේ අනුව, ජ්ලාස්ටික් ආග්‍රිතව සිදු විය හැකි පාරිසරික පිඩාව බරපතල ලෙස සැලකිල්ලට ගත යුතු අතර, පුද්ගලයින් ලෙස අප මේ පිළිබඳ දැනුවත් වීම සහ ක්‍රියාකාරී වීම ද වගකීම් සහිතව සිදු විය යුතු ය. මෙහි දී, ක්‍රියාත්මක වීම උදෙසා තරුණයන් සවිබුදු ගැන්වීමෙහිලා 'පාරිසරික අධ්‍යාපනය' (Environmental Education) අතියින් තීරණත්මක කාර්යභාරයක් ඉටු කරයි.

අප නිපදවන බොහෝ ජ්ලාස්ටික් වර්ග නිමවා ඇත්තේ එක් වරක් පමණක් හාවිත කර ඉවත ලෙ ආකාරයටය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, ලේඛකයේ ඇති ජ්ලාස්ටික් අපද්‍රව්‍යවලින් අඩක් පමණ ජ්ලාස්ටික් ඇසුරුම් වේ. ලේඛකයේ මෙතෙක් නිපදවී ඇති ජ්ලාස්ටික් අපද්‍රව්‍යවලින් ප්‍රතිව්‍යුත්කරණය කර ඇත්තේ සියයට දහායකටත් අඩු ප්‍රමාණයකි². ඉතිරි ජ්ලාස්ටික් අපද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් බිම් පිරවුම්වලට (Landfill), විවෘත හුමිය මත බැහැර කිරීම්වලට, කිසිදු පාලනයකින් තොර පිළිස්සීම්වලට හෝ ජලාග තුළට මුදා හැරීම් වලට හාර්තනය වේ.

ජ්ලාස්ටික්, පෙරවහායනයට හාර්තනය තොවී, ක්ෂේත්‍ර ජ්ලාස්ටික් (Microplastics) සහ නැගෙන්ජ්ලාස්ටික් (Nanoplastics) ලෙස හැදින්වන ඉතා සියුම් කැබලි බවට සෙමින් බිඳී යන අතර, මේවා මානවයාට සහ අනෙකුත් ජීවීන්ට ද අභිජනකර ලෙස බලපාඩී³. තවද, පාරිසරික බැහැරවන ජ්ලාස්ටික් නිසා ජලාප්‍රවහන පද්ධති අවහිරවීමෙන් නාගරික ජල ගැලීම් සිදු විය හැකි අතර, වැසි ජල සහ අපජල මාර්ග අවහිර වීමෙන් මුදුරුවන් සහ වෙනත් පළිබේදයින් බෝවන ස්ථාන ද ඇති විය හැකි ය. අලින් වැනි ගොඩිවී සතුන්ගේ ද, කැස්බැවන්, තල්මසුන් සහ බොල්ගින් වැනි මුහුදු ජීවීන්ගේ ද උදර තුළ තිබූ ජ්ලාස්ටික් ද්‍රව්‍ය, විශේෂයෙන් ජ්ලාස්ටික් මුල (Plastic bags) විශාල ප්‍රමාණයක් හමු වී ඇතුළු. තවද, ජ්ලාස්ටික් නිෂ්පාදනයේ දී රේඛ එකතු කරන විෂ රසායනික ද්‍රව්‍ය සත්ත්ව පටක තුළට ඇතුළු වී අවසානයේ ආහාර මස්සේ මිනිස් සිරුරට ඇතුළු වන බවට ඔප්පු කෙරෙන ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂාත් දැන් ඉදිරිපත් වී ඇතුළු. එමෙන් ම, නිසි අපද්‍රව්‍ය බැහැරලිම් පද්ධති තොමැතිකමින්, දියුණු වෙමින් පවතින බොහෝ රටවල ජ්ලාස්ටික් අපද්‍රව්‍ය බොහෝ විට විවෘත ව පිළිස්සීමට හාර්තනය කෙරේ. මෙහි දී ගියුරාන් සහ බිඟෝක්සින් වැනි හානිකර වායු පිටවන අතර එම විෂ වායුවලට නිරාවරණය වීමෙන් ජනතාවට සෞඛ්‍ය ගැටලු ඇති වේ. ජ්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා මානව සෞඛ්‍ය හා පාරිසරික හානි පමණක් තොවා, ආර්ථික සහ සංස්කෘතික හානි ද සිදු වේ. ජ්ලාස්ටික් කසල සංවාරක, දිවර සහ නාවුක යන කර්මාන්තවලට ද බලපාන අතර, ජ්ලාස්ටික් නිසා ගෝලීය සමූහීය පරිසර පද්ධතිවලට වාර්ෂිකව සිදුවන සමස්ත ආර්ථික හානිය අවම වශයෙන් බොලර බිඩියන 13ක් වන බවට ඇස්තමෙන්තු කර ඇතුළු⁴.

ජ්ලාස්ටික්වල ජ්වන වකුදේ විවිධ අදියරවල දී පරිසරයට ජ්ලාස්ටික් එක් වන අන්දුම ද, අවසානයේ දී මෙම ජ්ලාස්ටික් එක් රස් වන්නේ කුමන ස්ථානවලද ද, මිනිසා, වෙනත් ජීවීන් සහ ආර්ථික වශයෙන් වැදගත් දේ ජ්ලාස්ටික් හේතුවෙන් බලපැමූ ලක්වන්නේ කෙසේ ද යන්න සහ ජ්ලාස්ටික් නිසා සිදු විය හැකි බලපැමූ පහත රැජ සටහනෙන් පැහැදිලි කෙරේ.

1. IPCC_AR6_WGIII_SPM.pdf
2. https://www.pewtrusts.org/-/media/assets/2020/10/breakingtheplasticwave_mainreport.pdf
3. <https://www.oecd.org/environment/plastic-pollution-is-growing-relentlessly-as-waste-management-and-recycling-fall-short.htm>
4. What are microplastics? (noaa.gov)
5. Microplastics in food commodities (fao.org)
6. Plastic Waste Causes Financial Damage of US\$13 Billion to Marine Ecosystems Each Year as Concern Grows over Microplastics (unep.org)



ශ්‍රී ලංකාව, ජ්‍යෙෂ්ඨක්වලින් සිදුවන පරිසර දූෂණය කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු රටකි. වාර්ෂිකව ශ්‍රී ලංකාව විවිධ යෙදීම් සඳහා භාවිත කිරීමට, ජ්‍යෙෂ්ඨක් නිපදවන අමුදව්‍ය (Virgin raw materials) ටොන් 300,000 පමණ ද අර්ථ නිමි සහ නිමි ජ්‍යෙෂ්ඨක් භාණ්ඩ විශාල ප්‍රමාණයක් ද ආනයනය කරයි. එමෙන්ම, වර්තමානයේ ශ්‍රී ලංකාවේ දෙනික නාගරික සහ අපද්‍රව්‍ය ජනනය ටොන් 10,768කට ආසන්න වේ. නමුත්, පලාත් පාලන ආයතන, දිනකට එක්රේස් කරනු ලබන කසල ප්‍රමාණය ටොන් 3458ක් බව ඇස්තමේන්තුගත කර ඇති. මෙම දත්තවලින් පෙනී යන්නේ ජනනය වන කසලවලින් 50%කටත් වැඩි ප්‍රමාණයක් විධිමත් ලෙස එක්රේස් තොවන බව යි. මෙසේ එක්රේස් තොවන කසලවලින් වැඩි ප්‍රමාණය ජ්‍යෙෂ්ඨක් වන අතර, සාමාන්‍යයෙන් මේවා විවෘත ස්ථානවල බැහැරලිම (Open dumps) හෝ පාලනයකින් තොරව පිළිස්සීම සිදු කෙරේ.

වර්ෂ 2021 අගෝස්තු මස දි පරිසර අමාත්‍යාංශය විසින් “ශ්‍රී ලංකාවේ ජ්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2021-2030” (National Action Plan on Plastic Waste Management 2021-2030 - NAPPWM) දියත් කරන ලද NAPPWM මගින් 3R [අවම කිරීම (Reduce), තැවත භාවිතය (Reuse) සහ ප්‍රතිව්‍යුත්කරණය (Recycle)]යන පාදක උපාය මාර්ගයක් හරහා ජ්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ජාතික වැඩිසටහනක් සකස් විය. ඒ හා සමාඟිත ව, මේට අදාළ දැනුම වැඩි දියුණු කිරීම සඳහාත්, පාරිභෝගිකයින්, නිෂ්පාදකයින් සහ කළමනාකරුවන් වැනි කාණ්ඩ සමග වඩාත් පුළුල් ලෙස සම්බන්ධ වීම සඳහාත් කටයුතු සිදු විය. දිවයින පුරා ජ්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමේ අරමුණින් පාසල් සහ, විශේෂයෙන්ම පාසල් සිසුන් දායක විය යුත්තේ කෙසේ ද යන්න උපදේශකමක පෙන්වා දෙන නිදුසුන්, පහත පිටුවල විස්තර කෙරෙන ක්‍රියාකාරකම මගින් ලබා දේ.

“පාරිසරික ඉගෙනුම” (Environmental Learning) “පාරිසරික අධ්‍යාපනය” (Environmental Education) තැබූ හෝ ව්‍යාපෘති මැතිවාසික දී ඉදිරිපත් වූ “තිරසාර සංවර්ධනය සඳහා වූ අධ්‍යාපනය” (Education for Sustainable Development - ESD) යන සංකල්පය පත්‍රවාලීමේ දී පාසල් සිසුන් විසින් අවශ්‍යෝගනීය භූමිකාවක් (Integral role) ඉටු කෙරේ. ස්වාභාවික ලෝකය (Natural World) පිළිබඳ විවේචනාත්මක ප්‍රත්‍යාවේක්ෂණ ක්‍රියාවලියක (Critical reflection) සිසුන් නිරත වේ යැයි ESD මගින් අපේක්ෂා කෙරේ. සමාජය වෙනස් කිරීම සහ ප්‍රාග්ධන ලෝකය ආරක්ෂා කිරීම හා සඛැදි දැනුම, කුසලතා, අගයන් සහ අත්දැකීම් සාක්ෂාත් කර ගැනීම පිළිබඳ වූ සිසු අපේක්ෂා ගක්තිමත් කරන අතර ම, පාරිසරික අනියෝග පිළිබඳ ඔවුන්ගේ සාක්ෂාරතාව සහ දැනුවත් බව වැඩි දියුණු කිරීම ද ESD හි අරමුණ වේ.

සටහන :

පාරිපාලක ඉගෙනුමෙහි ඉලක්ක සහ එම ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ඉගෙනුම ද්‍රව්‍යවල අවක්ෂතාව

පාරිසරික ඉගෙනුමෙහි ඉලක්ක (Aims)				
පාරිසරික ඉගෙනුම් යනු, ප්‍රදේශලධින් හට පාරිසරික ගැටුපු ගවේෂණය කිරීමට, ගැටුපු විසඳීමෙහි නීතිය වීමට සහ පරිසරය වැඩි දියුණු කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ සලසන ක්‍රියාවලියකි.				
පාරිසරික ඉගෙනුමෙහි මූලික ප්‍රවර්ග (key categories)				
පරිසරය සහ පාරිසරික අනියෝග කෙරෙහි වූ දැනුවත්ව සහ සංවේදීතාව (Awareness and Sensitivity)	පරිසරය සහ පාරිසරික අනියෝග පිළිබඳ දැනුම් සහ අවබෝධය (Knowledge and understanding)	පරිසරය කෙරෙහි වන උනන්දුව සහ පාරිසරික තත්ත්ව වැඩි දියුණු කිරීම නො ප්‍රවත්තාගෙන යාම අනිප්‍රේරණය කිරීම පිළිබඳ වූ ආකල්ප (Attitudes)	පාරිසරික අනියෝග තදනා ගැනීම සහ නීරාකරණය කිරීමට උපකාර කිරීම පිළිබඳ කුසලතා (Skills)	පාරිසරික අනියෝග නීරාකරණය සඳහා වූ ක්‍රියාකාරකම්වල නීති වීම (Participation)

ଓଲୋଗ୍ୟ : Premakumara *et al.* (2016)⁸

8. Development of Environmental Learning Programme for Establishing a Sustainable Solid Waste Management System in Mandalay City, Myanmar (iges.or.jp)

එලුවින් තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය මගින් අපේක්ෂිත අරමුණ සාක්ෂාත් කර ගැනීම කෙරෙහි තිරසර සංවර්ධනය සඳහා වූ අධ්‍යාපනය (ESD) හේතු සාධක වේ. වර්ෂ 2015 දී එක්සත් ජාතින්ගේ සංවිධානයේ කියලු සාමාජික රටවල් සම්මත කරගන්නා ලද තිරසර සංවර්ධන පරිමාර්ථ 17ක් (17 SDGs) සහිත මෙම න්‍යාය පත්‍රය මගින් සාමය, සෞඛ්‍යාග්‍යය, ජනතාව සහ අපගේ ග්‍රහලෝකය පිළිබඳ වර්තමානය සහ අනාගතය සඳහා වූ හවුල්කාරී සැලසුම් සහිත කෙටුම්පතක් ඉදිරිපත් කරයි. ගෝලීය මට්ටමින් තිරසර සංවර්ධනය කරා ලැබා විමේ දී පැන නගින, එකිනෙක හා සඛුදුණු සමාජ, ආර්ථික සහ පාරිසරික අභියෝගවලට ආමත්තුණය කිරීම සඳහා සකස් කරන ලද, මැනීය හැකි පරිමාර්ථ (Goals) සහ ඉලක්කවලින් (Targets) සමන්විත, අන්තර සම්බන්ධිත ප්‍රමුඛතා සම්භයක් තිරසර සංවර්ධන පරිමාර්ථ (SDGs) මගින් පැහැදිලි කෙරේ. පහතින් දක්නට ලැබෙන පරිදි, ජ්‍යෙෂ්ඨීක් වලින් ඇතිවන පරිසර දූෂණය පිළිබඳ ක්‍රියාත්මක විමේ ප්‍රයත්නය තිරසර සංවර්ධන පරිමාර්ථ 17 වම අදාළ වන අතර, සමස්තය සාක්ෂාත් කර ගැනීම කෙරෙහි ද පැහැදිලිව ම වැදගත් වේ.



ප්ලාස්ටික් හේතුවෙන් සිදුවන පරිසර දූෂණය අවම කිරීමේ ආකල්පමය වෙනස සිදු කිරීමට ගුරුවරුන්ට සහ අධ්‍යාපනයෙන්ට උදුවූ කළ හැකි ය.

ප්ලාස්ටික් කසල අරුබුදයට විසඳුම් සෙවීම සඳහා විද්‍යායුදෙයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, පුරවැසියන් සහ පොදුගලික ව්‍යාපාරිකයන් ආදි විවිධ පාර්ශ්වකාර කණ්ඩායම් එක්ව කියාමාර්ග ගැනීම ඉතා වැදගත් වේ. මෙහි දී විද්‍යායුදෙයන් හට මෙම ගැටුව අධ්‍යාපනය කිරීමටත්, ප්‍රතිපත්ති සම්පාදකයන්ට ප්ලාස්ටික්වලින් සිදුවන පරිසර දූෂණය අවම කිරීම හා වැළැක්වීම සඳහා අදාළ වන තීති හඳුන්වාදීමටත්, පුරවැසියන්ට තම හැසිරීම් වෙනස් කර ගැනීමට උත්සාහ කිරීමටත්, පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ට ප්ලාස්ටික්වලින් සිදුවන පරිසර දූෂණය පාලනය කිරීම සඳහා තම සාමාන්‍ය කාර්ය පටිපාටි වෙනස්කර ගැනීමටත් හැකි වනු ඇතැයි අප්‍රේක්ෂා කෙරේ.

මෙහි දී, ප්ලාස්ටික්වලින් සිදුවන සමුද්‍ර දූෂණය වැළැක්වීම සඳහා ලොව පුරා පුරවැසි සහභාගිත්ව කියාකාරකම (Citizen Science - led activities) සිදු කිරීම වැදගත් ප්‍රයත්නයක් බවට පත්ව ඇත.

ගෝලීය ප්ලාස්ටික් අරුබුදය විසඳීමේ වැදගත් නියෝජිතයන් (Critical change agents) ලෙස ඉදිරිපත් විය හැකි ගිණුයන් සහ තරුණ ප්‍රජාව, මෙම පාරිසරික අභියෝග වලට විසඳුම් සෙවීමේ ප්‍රයත්තයන්හි දැනවමත් තීරණ ව සිරින අතර, කාලගුණික වෙනස්කම පිළිබඳ ඔවුන් ගන්නා වර්ධනීය පියවර මගින් ගෝලීය පරිසර ගැටුවලදී ඔවුන්ගේ සහභාගිත්වය හොඳින් පුද්ගලනය වේ.

එබැවින්, ප්ලාස්ටික් අරුබුදය පිළිබඳව දැනුම බෙදා දීම සහ මෙම ගැටුව විද්‍යාත්මක සහ සමාජමය දාෂ්ඨීකේෂණවලින් වටහා දීම සඳහා අධ්‍යාපනයෙන් සතුව ඇති හුමිකාව ඉතා වැදගත් වේ.

මෙම සම්පත් පොත කවුරුන් සඳහාද ?

මෙම ගුරු සම්පත් පොත UNEP-BRS විසින් සකස් කරන ලද මූල්‍ය සම්පත් පොත යාවත්කාලීන කිරීමෙන් සකස් කර ඇත.

මෙම පොත සමාලෝචන කියාවලියේ කොටසක් ලෙස පරිපාලනය සහ පාසල් විෂය මාලාව සමග සම්බන්ධ තීලධාරීන්ගේ මෙන්ම විද්‍යා විෂය ධාරාවේ ගුරුවරුන්ගේ ද අනිමුඛ සැසි මගින් ප්‍රතිපේෂණ ලබා ගැනීණි. මෙසේ කරන ලද්දේ, මෙම විෂය සන්ධාරය සහ කියාකාරකම් පාසල් විෂය මාලාව සහ විෂය බාහිර කියාකාරකම් සමග එක්ව යන්නේ ද යන්න තහවුරු කර ගැනීම සඳහා ය. මෙහි දී එක් එක් කියාකාරකම් හා ආයුත වූ විශේෂීය වයස් කාණ්ඩා පිළිබඳවද අවධානය යොමු වූ කෙරිණි. මෙම ගුරු සම්පත් පොත සියලු වයස් කාණ්ඩාවල, මට්ටම්වල සහ විෂය සන්ධාරවල සිසුන් සඳහා සකස් කර ඇති අතර, මෙහි අරමුණ ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම සම්බන්ධව දැනුවත් හාවයෙන් යුතුව තීරණ ගැනීම සඳහා අධ්‍යාපනය ලබන්නන් බල ගැන්වීමයි.

මෙම ඉගෙනුම් ද්‍රව්‍ය සංවර්ධනය කිරීමේ දී මූල්‍යමය සහ තාක්ෂණික සහාය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි බාසල්, රොටර්ඩ් සහ ස්ටොක්හෝම (United Nations Environment Programme - Basel, Rotterdam and Stockholm - UNEP - BRS) සම්මුති කාර්යාලය සහ ගෝලීය පාරිසරික උපායමාර්ග පිළිබඳ ආයතනය (Institute for Global Environmental Strategies - IGES) විසිනි. මෙම වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින විද්‍යා ක්ෂේත්‍ර අධ්‍යාපන මධ්‍යස්ථාන (Science Field Study Centers) හරහා දිවයින පුරා පාසල්වල කියාත්මක කෙරේ.

මෙම සම්පත් පොත හාවත කළ යුත්තේ කෙසේ ද?

මග පෙන්වන ලද කියාකාරකම (Guided activities) සහ තෝරා ගත් සම්පත් වලින් සමන්විත ගුරු සම්පත් පොතකින් සහ සිසු කියාකාරකම් පොතකින් සමන්විත මෙම අධ්‍යාපන මෙවලම් කට්ටවලය මගින් පරිවිෂේෂ භතක් යටතේ සංවිධානය කෙරුණු විවිධ ආකාරයේ අධ්‍යාපනික කියාකාරකම් ඉදිරිපත් කෙරේ.

පහත එක් එක් කොටසෙහි සඳහන් කර ඇති ක්‍රියාකාරකම් අදාළ පරිදි තම පාසලෙහි ශිෂ්‍ය පාර්ලිමේන්තුව, පරිසර හට කණ්ඩායම් සහ බාලදක්ෂ සමාජය සමග එක්ව සහයෝගයෙන් ක්‍රියාත්මක කරන ලෙසට ගුරුවරුන් උනන්දු කෙරේ. මෙමගින් ලංකාව පුරා ඇති අනෙකුත් අධ්‍යාපන ආයතන සමග පූජ්‍ය සහයෝගිතාවක් ගැනීමට හැකි වනු ඇත.

1 සිට 5 දක්වා පරිවිෂේෂවල ඇතුළත් වන්නේ පන්තිකාමරයේ සිදු කළ හැකි අධ්‍යාපනික ක්‍රියාකාරකම වේ. එනම්, සිසුන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන විද්‍යාගාර පරීක්ෂණ, ක්‍රිඩා, හා අන්වේෂණ (Investigations) ආදිය වේ. එක්ව ජ්‍යෙෂ්ඨීක අපද්‍රව්‍ය සහ ක්‍රියාත්මක ප්‍රාග්ධන (1 පරිවිෂේෂය); ජ්‍යෙෂ්ඨීක පිළිබඳ ගවේෂණය (2 පරිවිෂේෂය); මානව සහ පාරිසරික සෞඛ්‍යය (3 පරිවිෂේෂය); ජ්‍යෙෂ්ඨීක අවම කිරීම සඳහා වූ ප්‍රතිපත්ති (4 පරිවිෂේෂය); සහ ජ්‍යෙෂ්ඨීකවලින් සිදු වන පරිසර දූෂණය සඳහා විසඳුම් (5 පරිවිෂේෂය) හා සම්බන්ධ වේ. මෙම ක්‍රියාකාරකම් අදාළ පරිදි සමාජ අධ්‍යයනය, සෞඛ්‍යය හා විද්‍යා විෂයයන්හි පාසල් විෂයමාලා පාදක ක්‍රියාකාරකම් තුළ ඇතුළත් කිරීම හෝ නියමු පරිමාණයෙන්, පරිසර හට කණ්ඩායම්, බාලදක්ෂ කණ්ඩායම් සහ පාසල් පාර්ලිමේන්තුව වැනි දිරිසකාලීන ව්‍යාපෘති ආශ්‍රිතව කෙරෙන විෂය බාහිර ක්‍රියාකාරකම්වලට ඇතුළත් කිරීම හෝ කළ හැකි ය. මෙම ක්‍රියාකාරකම් ගුරුවරයාට තම පන්තිය තුළ හෝ සුදුසු වයස් කාණ්ඩාවල විෂය බාහිර ක්‍රියාකාරකම් ලෙස හෝ ක්‍රියාත්මක කළ හැකි ය. එමගින්, එහි එලදායකත්වය පිළිබඳ අවබෝධ කර ගැනීමට සහ පසුකාලීනව පාසල් විෂය මාලාවට එය ඇතුළත් කර ගැනීම පිළිබඳ තක්සේරු කිරීමට හැකි වේ.

6 පරිවිෂේෂය තුළ සමුද්‍රය පරිසරය කෙරෙහි මිනිස් ක්‍රියාකාරකම්වල බලපෑම පිළිබඳ දැනුවත් බව ඉහළ නැංවීමේ උලෙලක් / ව්‍යාපාර සංවිධානය කෙරෙන ආකාරය පිළිබඳව අදහස් අඩංගු වේ. එහි සමුද්‍රය අපද්‍රව්‍ය පිළිබඳ දැනුවත් බව වර්ධනය කිරීම සහ පුරවැසි සහභාගිත්ව ව්‍යාපෘතිවල (Citizen science projects) සංවර්ධනයට අදාළ වූ ක්‍රියාකාරකම් ඇතුළත් ය. මෙම ක්‍රියාකාරකම් සඳහා පාසලට බාහිර පාරිඹාවල සහයෝගය අවශ්‍ය වන අතර, මෙම ක්‍රියාකාරකම් සියල්ලම හෝ එවායින් කොටසක් හෝ පාසලින් පිටත දී ක්‍රියාත්මක කළ හැකි ය.

7 පරිවිෂේෂය තුළ ආකල්ප සමීක්ෂණ (Perception surveys) අන්තර්ගත වේ. මෙම ආකල්ප සමීක්ෂණ මගින් සිසුන් තුළ, සමුද්‍රය අපද්‍රව්‍ය පිළිබඳ ආකල්ප සහ ස්වයංව අගය ගන්නා හැසිරීම (Self - assessed behaviours) වෙනස් වී ඇත්ද යන්නත්, එකී වෙනසට මෙම ක්‍රියාකාරකම් මගින් ලබා දෙන දැනුම සහ අධ්‍යාපනය කොතෙක් දුරට ඉවහළේ වී ඇත්ද යන්නත් ඇගයීමට ලක් කෙරේ. එම සමීක්ෂණය ඉහත අධ්‍යාපනික / දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම්වලට පෙර හා පසුව සිදු කෙරේ. 6 පරිවිෂේෂයේ දී සිදු කෙරෙන දැනුවත් කිරීමේ උලෙල සහ පුරවැසි සහභාගිත්ව ව්‍යාපෘතිවල බලපෑම මැන බැලීමට ද, 1-5 පරිවිෂේෂවලදී සිදුකෙරෙන පන්තිකාමර ක්‍රියාකාරකම්වලදී ද මෙම සමීක්ෂණය හාවිත කළ හැකි ය.

මෙම අධ්‍යාපනික මෙවලම් කට්ටලය (Educational toolkit) සංවර්ධනය කර ඇත්තේ දැනට පවතින අධ්‍යාපනික ක්‍රියාකාරකම් එක්රේස් කිරීම, විද්‍යාත්මක පර්යේෂණ අධ්‍යයන නව්‍යකරණය කිරීම සහ නව අධ්‍යාපනික ක්‍රියාකාරකම් සංවර්ධනය කර ගැනීමෙනි. මෙහි එක් එක් ක්‍රියාකාරකමෙහි හාවිත කළ මූලාශ්‍රය ඇමුණුම 1 හි දැක්වේ.

අධ්‍යාපනික ක්‍රියාකාරකම ලැයිස්තුව

අන්තර්ගතය

පාරිභාෂික ගබඳ මාලාව සහ අර්ථ දැක්වීම්
1 පරිවේශ්දය - ජ්ලාස්ටික් අපද්‍රව්‍ය සහ ක්ෂේද ජ්ලාස්ටික් (Plastic waste and microplastics)
1.1 ඔබ දැකින්නේ මොනවා ද?
1.2 වැළිවල / පැසෙහි අඩංගු ජ්ලාස්ටික්
1.3 රුපලාවනා සහ පොදුගැලික පරිහරණ නිෂ්පාදනවලින් පිටවන ක්ෂේද කැටිති (Microbeads from cosmetics and personal care products)
1.4 අප පරිසරයට ක්ෂේද කැටිති කෙතරම් සංඛ්‍යාවක් ඉවත දමන්නේ ද?
2 පරිවේශ්දය - ජ්ලාස්ටික් පිළිබඳ ගවෙශණය (Exploring plastics)
2.1 ජ්ලාස්ටික් හඳුනා ගැනීම සහ වර්ග කිරීම
2.2 ජ්ලාස්ටික් හායනය වීමට කොපම් කාලයක් ගතවේ ද?
2.3 ජ්ලාස්ටික් හායනය වීම පිළිබඳ පරික්ෂා කිරීම
2.4 ජ්ලාස්ටික්වල භෞතික හා රසායනික ගුණාංග අධ්‍යයනය කරමු
2.5 ජෙවප්ලාස්ටික් නිපදවීම සහ එහි ගුණාංග පිළිබඳ හැදැරීම
3 පරිවේශ්දය - මානව සහ පාරිසරික සෞඛ්‍යය (Human and environmental health)
3.1 අපේ ආහාරයට ක්ෂේද ජ්ලාස්ටික් එක් වන්නේ කෙසේ ද?
3.2 ක්ෂේද ජ්ලාස්ටික් ඔබේ සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද?
4 පරිවේශ්දය - ජ්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම සඳහා වූ ප්‍රතිපත්ති (Policies to reduce plastic waste)
4.1 MARPOL යනු කුමක් ද?
4.2 බාසල් සම්මුතිය සහ එහි ජ්ලාස්ටික් අපද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කරන ලද සංශෝධන
4.3 ක්ෂේද කැටිති, ජ්ලාස්ටික් බැංශ සහ එක්වරක් හාවිත කර ඉවත්ලන ජ්ලාස්ටික් නිෂ්පාදන සඳහා වන තහනම
5 පරිවේශ්දය - ජ්ලාස්ටික්වලින් සිදුවන පරිසර දූෂණය සඳහා විසඳුම් (Solutions to plastic pollution)
5.1 ජ්ලාස්ටික් බීම බෝතලයක ජ්වන වතුය
5.2 4R's [නැවත සිනීම - Rethink, අවම කිරීම - Reduce, නැවත හාවිතය - Reuse, ප්‍රතිව්‍යුත්‍රිකරණය - Recycle]
5.3 ප්‍රතිව්‍යුත්‍රිකරණය වැදගත් ද?
5.4 දෙනික ක්‍රියාකාරකම සැසදීම - ජ්වන වතු වින්තනය සහ වක්‍රිය ආර්ථිකය
5.5 ඔබේ ජ්ලාස්ටික් පිය සටහන අවම කරන්න
5.6 අසුරන රහිත දිවා ආහාරය (Packaging free lunch)
5.7 වෙනස ඇත්තේ අප අත්ත ය
5.8 ජ්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය පිළිබඳ විභියේ නිරමාණය කිරීම
5.9 ඒ පිළිබඳ සටහන් තබන්න, කවි තනන්න, සිතුවම් අදින්න
6 පරිවේශ්දය - දැනුවත් කිරීමේ උලෙල සහ පුරවැසි සහභාගිත්ව ව්‍යාපෘති (Awareness raising festival and citizen science projects)
6.1 සාගර උලෙල (The ocean festival)

පාරිභාෂික ගබඳ මාලාව සහ අර්ථ දැක්වීම්

පදය		විස්තරය / අර්ථ දැක්වීම
උල්ලේඛනය / ප්‍රවීණතාව	Abrasion	ගෙවීයාමේ ක්‍රියාවලිය නැතහොත් සර්ෂ්‍යාත්‍ය මගින් යම් පෘෂ්ඨියක් සිරි යාම
අවශ්‍යෝත්තය	Absorb	යමක් උරා ගැනීමේ ක්‍රියාවලිය
ආකලන	Additive	යමකට කුඩා ප්‍රමාණවලින් කුමෙයෙන් එකතු කරන්නා වූ ද්‍රව්‍යය
සංස්කරණය	Amendment	යම් කිසිවකට කරනු ලබන වෙනසක්
ආක්‍රිමියිස් මූලධර්මය	Archimedes principle	ඉපිශ්චම හා සම්බන්ධ හොතික විද්‍යා මූලධර්මය. මෙයින් කියුවෙන්නේ තරලයක් තුළ ගිල්වන ලද වස්තුවක් මත යෙදෙන උප්‍රිකරු තෙරපුම එම වස්තුව මගින් විස්තාපිත තරලයේ බරට සමාන බව ය.
කලාත්මක	Artistic	ස්වාභාවික නිරමාණක්ත්මක කුසලතාව
ආකාරය හෝ දැංච්‍රිය	Aspect	යම් අවස්ථාවක, ගැටුවක, විෂයයක එක් පැතිකඩක්/ දැංච්‍රියක්
වළක්වනවා	Avoid	යම් කෙනෙකුගෙන් හෝ යම් කිරීත් වෙන්ව සිටීම නැතහොත් ඉවත්ව සිටීම
දැනුවත් බව	Awareness	යමක් පිළිබඳ දැනුම සහ අත්දැකීම් සහිත බව
තහනම	Ban	කෙනෙකු යමක් කිරීම වැළැක්වීමට හෝ යම් කිසිවක් සිදුවීම වැළැක්වීම සඳහා කරනු ලබන නියෝගය
කැටින්ත	Bead	යම් ද්‍රව්‍යයක කුඩා හා සාමාන්‍යයෙන් ගේලාකර කැබැල්ල
උත්ප්ලාවකතාව/ ඉහිලීම	Buoyancy	තරලයක් තුළ යම් වස්තුවක් පාවීමට ඇති නැමුරුතාව
වක්‍රිය ආර්ථිකය	Circular economy	වක්‍රිය ආර්ථිකය යනු රේඛීය ආර්ථිකයට ආදේශයකි. මෙහි දී අප සතු සම්පත් අපේ පද්ධතිය තුළම හැකි තරම් දිර්ස කාලයක් හාවිත කළ හැකි ය
කොමිෂන්ස්ට් කළ හැකි බව	Compostable	කොමිෂන්ස්ට් ලෙස හාවිත කිරීමට ඇති හැකියාව
අවශ්‍ය	Cons	අවශ්‍යාත්මක වීම හෝ යමක් නොකර සිටීමට හේතුව
අනුමැතිය	Consent	යමක් සිදු වීමට අවසරය ලබා දීම නැතහොත් යමක් කිරීමට එකග වීම
ආදීනවය	Consequence	යම් ක්‍රියාවක හෝ සිදුවීමක ප්‍රතිඵලය
දුෂ්‍රණය වීම/ විෂ පැතිරීම	Contamination	යමක පිරිසිදුවට අඩු කිරීම හෝ එය විෂ සහිත බවට පත් කිරීම
සන්දර්භය	Context	යම් සිද්ධියක් විස්තර කිරීමට උපකාර වන, එය සිදු වන සාමාන්‍ය වට්පිටාව
සම්මුතිය	Convention	ජාතින් අතර මුළුනට බලපාන කරුණු නියාමනය අරඛා ඇති කර ගන්නා එකතාව
රුපලාවනු	Cosmetic	කෙනෙකුගේ පෙනුම වැඩි දියුණු කිරීම සඳහා හාවිත කෙරෙන ද්‍රව්‍ය හෝ ප්‍රතිකාර

කොට්ඨාස - 19	Covid -19	SARS-Cov-2 වයිරසය නිසා ආසාදනය වන රෝගයකි
සුන්ඩුන්	Debris	තැන තැන විසිරුණු ද්‍රව්‍ය කැබලි හෝ ඉවතලන ද්‍රව්‍ය
වියෝජනය	Decompose	සංරචක මූලද්‍රව්‍ය බවට හෝ වඩා කුඩා සංසටක බවට බිඳී යාම හෝ බිඳී යාමට හේතු වීම
උණතාව	Deficiency	යම්කිසි ප්‍රමිතියක් හෝ තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන ද්‍රව්‍යයක අප්‍රිව
භායනය	Degradation	යම් ද්‍රව්‍යයක තත්ත්වය භානි වී යාමේ ක්‍රියාවලිය
ආදර්ශනය	Demonstration	යමක් පැහැදිලිව පෙන්වා දීම හෝ ඔප්පු කිරීම
සනත්වය	Density	යම් ද්‍රව්‍යයක ඒකක පරිමාවක ස්කන්ධය
නිරුපණය	Depict	කළාත්මක ප්‍රකාශනයක් මගින් යමක් නිරුපණය කිරීම හෝ පෙන්වා දීම
ක්‍රේය වීම	Depletion	යමක සංඛ්‍යාව හෝ ප්‍රමාණය අප්‍රිව වීම
විස්තරාර්ථ පදය	Descriptor	යමක් විස්තර කිරීමට හෝ යමකට යොමු කිරීමට (Refer) හෝ භාවිත කෙරෙන පදය හෝ වාක්‍යාංශය
ඉවත ලිය හැකි	Disposable	භාවිත කරනු ලැබේමෙන් පසු විසි කර දැමීමට හැකි
දිය කරනවා	Dissolve	විසිරුවා හැරීම හෝ තොපේනී යාමට ඉඩ සැලැස්වීම
වෙන් කර හඳුනා ගැනීම	Distinguish	(යමක්) වෙනස් බව හෝ සුවිශේෂ බව හඳුනා ගැනීම
බැහැරලිම	Dump	(යමක්) යම් ස්ථානයකට කඩිනමින් සහ තොසැලකිලිමත් ලෙස දැමීම
සඑලතාව	Efficacy	අපේක්ෂිත ප්‍රතිඵලයක් හෝ ආවරණයක් උපද්‍රවීමේ හැකියාව
ඉලෙක්ට්‍රොනය	Electron	විද්‍යුත් සානු ආරෝපිත පරමාණුක අංශුව
සමතුලිතතාව	Equilibrium	සම්බරව පැවතීමේ තත්ත්වයක්
අස්ථමෙන්තු කිරීම	Estimate	දැන විනිශ්චයක්/ තක්සේරුවක් සැකසීම
සුපේෂණය	Eutrophication	මූලික වශයෙන් පොස්පරස් සහ නයිට්‍රෝන් වැනි ගාක පෙෂ්කවල බහුලතාව නිසා ගාක සහ ඇල්ටිවල අධික ව්‍යුහනය (ප්ලාග්‍රැල)
අගයීම	Evaluation	යමකට අගයක් පැවරීමේ ක්‍රියාවලිය
සාක්ෂාත	Evidence	යමක් ඔප්පු කිරීම සඳහා භාවිත කළ හැකි ඕනෑම දෙයක්
නිරාවරණය	Exposure	(යමක්) බාහිරට විවෘත වීම
ඉරණම	Fate	යමකට සිදුවන දෙය
ප්‍රතිපේෂණය	Feedback	යමක් පිළිබඳ මතය පළ කිරීමේ ප්‍රකාශ
පටලය	Film	යම කිසිවක තුනී ස්තරයක්
ගිනි දැල්ල	Flame	ගින්නක උණුසුම්, ආලෝකවත් කොටස
සුනමාෂ	Flexible	තොකැබින සේ පහසුවෙන් නැවීමට හැකි
පාවීම් / ඉපිලුම	Float	තරලයක් තුළ තොගිලි එහි මතු පිට රැඳී සිටීම
සුතුණුය කිරීම	Formulate	යමක් සඳහා සැලැස්මක් ඉදිරිපත් කිරීම
බණ්ඩය / කැබැල්ල	Fragment	යමක කුඩා කොටසක්

හානිකර	Harmful	පළද්දක්/ හානියක් සිදු කරන හෝ එවැන්නක් සිදු කිරීමේ හෝ හැකියාව ඇති
අවදානම	Hazard	අනතුරක් සිදුකිරීමේ හැකියාව ඇති ප්‍රහවය
ත්‍රියාත්මක කිරීම	Implement	සැලැස්මක් හෝ පද්ධතියක් හෝ ත්‍රියාකාරී තත්ත්වයට පත් කිරීම
ඇගවීම	Implication	යම් ත්‍රියාවක් හෝ තීරණයක් නිසා ඇති විය හැකි ප්‍රතිථිලිය හෝ ආවරණය
ආනයනය	Import	නිෂ්පාදන වෙනත් රටකින් මිලට ගැනීම හෝ රගෙන ජීම
ද්‍රව්‍යවා/ හ්‍යෝම් කරනවා	Incinerate	යමක් මුළුමනින්ම පිළිස්සීම
දැක්වීම	Indicate	නිශ්චිත කර පෙන්වා දීම (To point out)
අධිග්‍රහණය	Ingest	ගිලිම හෝ අවශ්‍යකාරී මගින් ගිරිය තුළට යමක් ඇතුළු කර ගැනීම
මැදිහත් වී නිරෝධනය කිරීම	Interfere	යමක් සිදු වීම වැළැක්වීම
මැදිහත්වීම	Intervention	මැදිහත්වීමේ ත්‍රියාව හෝ ත්‍රියාවලිය
විමර්ශණය	Investigation	යමක් සොයා ගැනීම සඳහා උත්සාහ කිරීමේ ත්‍රියාවලිය
භූ පිරවුම	Landfill	කසල ගබඩා කිරීම සඳහා නිර්මාණය කර ඇති ස්ථාන
සීමාව	Limit	යමක් හාවිත කළ හැකි හෝ හාවිතයට අවසර ලබා දිය හැකි ප්‍රමාණය හෝ තරම පිළිබඳ අදහසකි
සාක්ෂරතාව	Literacy	විශේෂීත ක්ෂේත්‍රයක් පිළිබඳ දැනුම
විශාලක කාවය	Magnifying lens	යම වස්තුවක විශාලනය කළ ප්‍රතිඵ්‍ලිඛිතයක් ලබා දෙන කාවයක්
නිෂ්පාදනය	Manufacture	යන්ත්‍රපෑත හාවිතයෙන් ද්‍රව්‍ය නිපදවීමේ ත්‍රියාවලිය
සමුද්‍ර අපද්‍රව්‍ය	Marine Litter	සාගර සහ වෙරළඳඩ පරිසරයට, මිනිසා විසින් මුදා හරින ලද හෝ බැහැර කරන ලද හෝ අතහැර දුන ලද, කළුප්වතින, නිෂ්පාදිත හෝ සකස් කරන ලද (Processed) සන ද්‍රව්‍යයක්
ක්ෂේල කැටිති	Microbeads	විශාලත්වයෙන් මිලිමිටරයකට (1mm) වඩා වැඩි නොවූ ඉතා කුඩා ජ්ලාස්ටික් අංශ
ක්ෂේල කෙදිති	Microfiber	ඉතා සිහින්ව තිපදවන ලද රහැන් (Yarn)
ක්ෂේල ජ්ලාස්ටික්	Microplastic	දිගින් මිලිමිටර 5 කට (5mm) වඩා අඩු ඉතා කුඩා ජ්ලාස්ටික් කැබලි/ කොටස
අණ්ඩික්ෂය	Microscope	පියවි ඇසින් දැකිමට අපහසු තරමේ කුඩා වස්තුන්වල විශාලනය කළ ප්‍රතිඵ්‍ලිඛිත ලබා දෙන උපකරණයක්
අවපාලනය	Mismanage	යමක් වැරදි අයුරින් කළමනාකරණය කිරීම
මිගුණය	Mixture	ද්‍රව්‍යවල එකතුවක් (A Combination)
රැස විද්‍යාව	Morphology	ද්‍රව්‍යයක විවිධ ආකාර (Forms) පිළිබඳ අධ්‍යයනය කිරීම

ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2021-2030)	National Action Plan on Plastic Waste Management (2021-2030)	ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික්වලින් සිදුවන පරිසර දූෂණය ආමන්තුණය කිරීමේ වැදගත්කම සලකා පරිසර අමාත්‍යාංශය මගින් සකස් කරන ලද සැලසුමකි. ප්ලාස්ටික් අපද්‍රව්‍ය හා සබඳ 3R මූලධර්මය (Reduce, Reuse, Recycle) සහ අපද්‍රව්‍ය එක්ස්වීම වළක්වාගැනීමේ ප්‍රචේරණය (Preventive approach) යොදා ගනිමින් මෙම සැලසුම සකස් කර ඇත
රාජ්‍ය නොවන සංවිධාන	NGOs
ප්‍රනාජනනීය නොවන	Non - renewable	භාවිත වන වේගයෙන් නැවත ජනනය නොවේ. එනිසා ප්‍රතිස්ථාපනය කළ නොහැක.
නිරීක්ෂණය	Observation	අවධානය යොමු කර බැලීම
පාරාන්ද	Opaque	ඡේ හරහා දැකිය නොහැක (Not able to be seen through)
ජනනය	Originate	යමක් ආරම්භ කිරීම හෝ නිර්මාණය කිරීම
ගුලිකාව	Pellet	කුඩා, රුම් හැඩැති හෝ ගෝලාකාර හෝ වස්තුවක්
ප්ල්වාංගය	Plankton	මුහුදේ හෝ මිරිදියෙහි, පාවතා හෝ පාවත්මින් යන (Drifting), සාමාන්‍යයෙන් අණ්ඩ්ක්ෂීය ජීවීන් ක්‍රේඛායමක්
ප්ලාස්ටික් පිය සටහන	Plastic footprint	යම පුද්ගලයෙක් විසින් භාවිත කරන ප්ලාස්ටික් ප්‍රමාණය
සුවිකාරක	Plasticizers	ප්ලාස්ටික්වල නම්වතාව ඉහළ නැංවීම සඳහා රට එකතු කරන ද්‍රව්‍යක්
ප්ලාස්ටික් රෙසින්	Plastic resin	ප්ලාස්ටික්වල ප්‍රධාන පදනම (Main base)
ප්‍රතිඵල්‍යතාව	Policy	රාජකාරීමය ලෙස පිළිගන්නා ලද නීති මාලාවක්
බහුඥවයික නිපද්‍රිම්	Polymer synthesis	ඡේක අවයවික / තැනුම් ඡේකක (Monomers), සහසංයුත් බන්ධන මගින් එකට බැඳී බහුඥවයික ව්‍යුහ සාදන රසායනික ප්‍රතික්ෂාව
විභවය	Potential	යමක් වර්ධනය කිරීමට හෝ ලැගා කර ගැනීමට ඇති අනාගත හැකියාව
වළක්වා ගැනීම	Prevent	යමක් සිදුවීම නැවැත්වීම හෝ යම පුද්ගලයෙකු යමක් සිදුකිරීම නැවැත්වීම
වාසි	Pros	යමක් පිළිබඳ සුබවාදී අදහස්
සන්ධානය	Protocol	අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රියාපටිපාටිය හෝ ක්‍රමය විස්තර කෙරෙන නීති පද්ධතියක්
විනෝදාස්වාද	Recreation	සතුට / විනෝදය (Pleasure) සඳහා සිදු කරන යමක්
ප්‍රතිව්‍යුතුකරණය	Recycle	අපද්‍රව්‍ය, නව ද්‍රව්‍ය හෝ නිෂ්පාදන බවට නැවත සැකසීම (Reprocessing)
අවම කිරීම	Reduce	අඩු මට්ටමක් දක්වා පහළ දැමීම
ප්‍රතික්ෂේප කිරීම	Refuse	හාර ගැනීමට අකමැත්ත පළ කිරීම
රෙගුලාසිය	Regulation	යමක් පාලනය කිරීමේ නිල මට්ටමේ නීතියක් හෝ පනතක්

පුනර්ජනනීය	Renewable	නැවත ජනනය විමේ හැකියාව ඇති
පුනර්හාවිතය	Reuse	යමක් නැවත භාවිත කිරීම
ගං ඉවුර	River bank	ගංගාවක මායිම දිගේ ඇති බිම් කොටස
කුණුවීම	Rot	බැක්ටීරියා, දිලිර ආදින්ගේ ක්‍රියාව නිසා ක්‍රමයෙන් දිරායැම
නියැඳිකරණය	Sampling	විශ්ලේෂණය කිරීම සඳහා යවන නියැඳි ලබා ගැනීමේ ක්‍රියාවලිය
සංතාප්ත	Saturated	යමකින් සම්පූර්ණයෙන්ම පිරි ඇති
පෙරනය	Sieve	දැලකින් සමන්විත මෙවලමක්
තනි - භාවිත ප්ලාස්ටික්	Single - Use Plastic/ (SUP)	ඉවත දැමීමට හෝ ප්‍රතිච්ඡිකරණය කිරීමට පෙර එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් අයිතම
ගෝලය	Sphere	බෝලයක හැඩිය ඇති
පාර්ශ්වකරුවා	Stakeholder	යම ව්‍යාපෘතියක්, ආරම්භයක් (Initiative), ප්‍රතිපත්තියක් හෝ ආයතනයක් සමග සම්බන්ධ තනි පුද්ගලයක්, පුද්ගල කණ්ඩායමක් හෝ පුද්ගලයන් කොටසක්
දැඩි	Stiff	දැඩි සහ පහසුවෙන් නොනැමෙන හෝ නොසේල්වෙන
කැලීම්	Stir	යමක් මිශ්‍ර කිරීම
ද්‍රාවණය	Supernatant	කේන්ද්‍රාපසරණය (Centrifugation) හෝ අවක්ෂේපණය (Precipitation) වූ පසුව ඉතිරි වන නොදියවෙන සන ද්‍රව්‍යයට ඉහළින් රදි ඇති ද්‍රව කොටස
තර්ජනය	Threat	භානියක් සිදු කළ හැකි ක්‍රියාවක් හෝ අවස්ථාවක්
තදබව	Toughness	ගක්තිමත් බව
අන්තර දේශීමා	Trasnboundary	රටවල් දෙකක හෝ වැඩි ගණනක දේශීමා හරහා යාම
පාර්හාසක	Translucent	සම්පූර්ණයෙන් පැහැදිලි හෝ පාරදාශක නොවන නැමුත්, ඒ හරහා ආලෝකය ගමන් කළ හැකි තරමේ පැහැදිලි ද්‍රව්‍ය
පරිවහනය	Transportation	ප්‍රවාහනය කිරීම
ගිවිසුම	Treaty	ජාතීන් දෙකක් හෝ කිහිපයක් අතර ඇති කර ගන්නා විධීමත් එකගතාව
පාර්ජම්බූල කිරණ	UV radiation	සූර්යයාගෙන් නිකුත්වන ගක්තියෙන් කොටසක් වන, කෙටි තරංග ආයාමයක් සහිත අදාශ්‍යමාන කිරණ වර්ගයක්

01

ස්ලැක්ටික් අභුත්‍ය සහ ක්‍රියා ස්ලැක්ටික් (Plastic waste and microplastics)

1.1 ක්‍රියාකාරකම: ඔබ දෙකින්නේ මොනවාද?

විෂය සෙශ්‍ය : ජීව විද්‍යාව (Biology), පරිසර විද්‍යාව (Ecology), සෞඛ්‍යය (Health), සමාජ අධ්‍යායනය (Social Studies), ගණිතය (Mathematics)

ශ්‍රී ලංකා කාලය : මිනින්තු 60ක් හෝ රෑට අඩු

කුසලතා : අර්ථකාලීනය, ඉදිරිපත් කිරීම

පාරිභාෂික පද : සන්දර්භය (Context), තිරුපණය (Depict), ප්‍රතිපෝෂණය (Feed back), බලපෑම (Impact), මිශ්‍රණය (Mixture), නියාමනය (Regulation)

අවශ්‍ය ද්‍රව්‍ය

- ◆ 1.1.1 ශ්‍රී ලංකා කාර්ය පත්‍රිකාව
- ◆ කුඩා කණ්ඩායමකට රැප කාචිපත් දෙක බැඟින්

මෙහිදි ඔබට සිසු ක්‍රියාකාරකම් පොතෙහි සපයා ඇති ජායාරූප හෝ ඔබ විසින් ම සපයා ගත් ජායාරූප/ පිංතුර හාවිත කළ හැකි ය. සැම යුගලයකම එක් කාචිපතක් ස්වාධාවික පරිසරවලට බැහැර කර ඇති ජ්‍යෙෂ්ඨීක් අපද්‍රව්‍ය පෙන්වුම් කළ යුතු අතර, අනෙක් ජායාරූපය ජ්‍යෙෂ්ඨීක් අපද්‍රව්‍ය මගින් සතුන්ට වන බලපෑම පෙන්වුම් කළ යුතු ය.

මෙහි දී ක්‍රියාකාරකම සඳහා ජායාරූප/ පිංතුර යොදා ගැනීමේ දී සිසුන්ගේ අවධානය දිනා ගන්නා හා ගෝලිය හා දේශීය තත්ත්ව හා සම්බන්ධ ජායාරූප/ පිංතුර සුදුසු පරිදි හාවිත කරන්න.

ක්‍රමය

පියවර 1

- පසුගිය සතිය තුළ වෙළෙඳපොලෙන් සිසුන්ගේ නිවෙස් වෙත ගෙන එන ලද ද්‍රව්‍ය තිරික්ෂණය කර/ මතකයට නගා ගනීමින්, සපයා ඇති 1.1.1 කාර්ය පත්‍රිකාව සම්පූර්ණ කිරීමට සිසුන්ට උපදෙස් ලබා දෙන්න.
- සිසුන් සාමාජිකයන් හතරේ සිට අට දක්වා වන පරිදි කුඩා කණ්ඩායම්වලට බෙදන්න.
- සිසු කාර්ය පත්‍රිකාවල සටහන් කරන ලද සියලු දත්ත/ තොරතුරු සාරාංශගත කිරීමට ඔවුන්ට උපදෙස් ලබා දෙන්න.
- ඔවුන්ගේ සොයා ගැනීම් ප්‍රස්ථාරිකව ඉදිරිපත් කිරීමට උපදෙස් ලබා දෙන්න.
- ඔවුන්ගේ ඉදිරිපත් කිරීම්වලට අනුව ජ්‍යෙෂ්ඨීක් අපද්‍රව්‍ය සැලකිය යුතු ප්‍රතිගතයක් නිවෙස් තුළ එකතු වන බව අවධාරණය කරන්න.
- ජ්‍යෙෂ්ඨීක් අපද්‍රව්‍ය නිවෙස් තුළින් ඉවත්ලන ආකාරය හා එමගින් ඔවුනට ඇතිවන බලපෑම ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන්න.

- මෙහි දී මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය මගින් ඔවුන්ගේ ජීවිතවලට වන බලපෑම් පිළිබඳ විස්තර කිරීමට ද උපදෙස් ලබා දෙන්න.

- ප්ලාස්ටික් දූෂණයේ මූලික කරුණු (Plastic pollution basics) - <https://youtu.be/DHg291KeFls>. අඩංගු මෙම විඛියෝග් පටය සිපුන්ට පෙන්වන්න. මෙම විඛියෝග් මගින් මිනිසා විසින් නිරමාණය කරන ලද, "ප්ලාස්ටික්" නම් ද්‍රව්‍යය සිපුන්ට හඳුන්වා දෙන අතර, ප්ලාස්ටික් ගැටුල්කාරී වන අයුරු ද පැහැදිලි කරයි.

පියවර 2 - කුඩා කණ්ඩායම් ලෙස

- සාමාජිකයන් සංඛ්‍යාව දෙකේ සිට පහ දක්වා වූ කුඩා කණ්ඩායම්වලට සිපුන් වෙන් කරන්න.
- සැම කණ්ඩායමකටම ජායාරූප/ පිංතුර දෙක බැහින් ලබා දී එම පිංතුර මගින් පෙන්වුම් කරන ගැටුලු හඳුනා ගැනීමට සිපුන්ට උපදෙස් ලබා දෙන්න.
- එමගින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය මගින් වන බලපෑම් සිපුන් විසින් ම හඳුනා ගැනීමට යොමු කරන්න.
- ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් දේශීය හා ගෝලීය මට්ටමින් සිදුවන බලපෑම් හඳුනා ගැනීම සඳහා සිපුන්ට වෙබ් අඩවි වෙත සිවිසීමට අවස්ථා ලබා දෙන්න.
- ප්ලාස්ටික් අපද්‍රව්‍ය මගින් සිදුවන බලපෑම් අවම කර ගැනීම සඳහා ගෘහස්ථා ව, දේශීය ව හා ගෝලීය වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට හා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සිපුන්ට යොමු කරන්න.
- සැම කණ්ඩායමකටම ඔවුන්ගේ අදහස් තුවමාරු කර ගැනීමට අවස්ථාව ලබා දෙන්න.
- සැම කණ්ඩායමකම ඉදිරිපත් කිරීම් / අදහස් හා යෝජනා සඳහා ප්‍රතිපෝෂණ ලබා දෙන්න.
- සිපුන්,

 - ◆ ඔවුන් දකින දේ
 - ◆ ඔවුන්ට හඳුනා ගත හැකි මිනැම ගැටුවක් පිළිබඳ සාකච්ඡා කරයි.

ඔවුන්ට එම හඳුනාගත් ගැටුලු/ ප්‍රශ්න සටහන් කර ගන්නා මෙන් පවසන්න.

පියවර 3 - මුළු පන්තියම

- සිපුන් හඳුනා ගත් ගැටුලු/ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන්න.
- සාකච්ඡා කරමින් හඳුනා ගත් ගැටුලු ලැයිස්තුගත කිරීමට අවස්ථාව ලබා දෙන්න.
- එම ගැටුලු සඳහා විසඳුම් ඉදිරිපත් කිරීමට සිපුන් දිරීමත් කරන්න. එකිනෙකාගේ අදහස් සඳහා ප්‍රතිපෝෂණ ලබා දීමට සිපුන් යොමු කරන්න.
- ප්ලාස්ටික් අපද්‍රව්‍ය වර්ග කළ හැකි විවිධ කාණ්ඩ හා ඒවා ජනනය වන විවිධ ප්‍රහා පිළිබඳ සවිස්තරාත්මකව පැහැදිලි කරන්න.

අැගයීම් ක්‍රමවේද

නිරික්ෂණය, නිමැවුම (Output/ Product), වාචික සන්නිවේදනය

අමතර මූලාගුය

- <https://youtu.be/DHg291KeFls>

1.2 ක්‍රියාකාරකම: වැලිවල/ පසෙනි අඩංගු ජ්‍යාස්ටික්

විෂය කේත්තු : ජ්‍වල විද්‍යාව (Biology), රසායන විද්‍යාව (Chemistry), පරිසර විද්‍යාව (Ecology), සෞඛ්‍යය (Health), සමාජ අධ්‍යායනය (Social studies)

ක්‍රියාකාරකම සඳහා කාලය : මිනින්තු 120ක් හෝ ඊට අඩු

ක්‍රියාකාරකම සඳහා කාලය : මිනින්තු 120ක් හෝ ඊට අඩු

පාරිභාෂික පද : සාර්ව ජ්‍යාස්ටික් (Macroplastic), මධ්‍ය ජ්‍යාස්ටික් (Meso-plastic), ක්‍රියා ජ්‍යාස්ටික් (Micro-plastic), නැනෝ ජ්‍යාස්ටික් (Nano plastic), රුප විද්‍යාව (Morphology), කේදි (Fiber), පටල (Film), ගැලිකා (Pellets), කැටිති (Beads), වර්ණය (Colour)

මෙම ක්‍රියාකාරකමේ දී සිසුන් විසින් වැලිවල/ පසෙනි ඇඟි ජ්‍යාස්ටික් පිළිබඳ අන්වේෂණය කරනු ඇත.

අවශ්‍ය ද්‍රව්‍ය

- මෙට ආසන්නව ම ඇඟි මූහුදු වෙරළකට, විලක්/ වැවක් අද්දරට හෝ ගෝ ඉවුරක් වැනි ස්ථානයකට කේත්තු වාරිකාවක් (ලේඛකය පුරා ඇඟි සැම වැලි සහිත මූහුදු වෙරළකම පාහේ විශාල ජ්‍යාස්ටික් කැබලි ද සමග ජ්‍යාස්ටික් දැකිය හැකි ය).

සටහන :

වැලි/ පස් සාම්පලයක් එකතු කිරීමට අවට ඇඟි වෙරළකට, වැවක් හෝ ගෝක් අසල බිමකට ක්ෂේත්‍ර වාරිකාවක් සූදානම් කරන්න. කෙසේ වුවද, ඔබට ඉහත සඳහන් ස්ථානයකට යාමට නොහැකි නම් පාසල් පරිග්‍රයෙහි ඇඟි ක්‍රියා පිටිය වැනි ස්ථානයකින් වැලි/ පස් සපයා ගත හැකි ය. විකල්ප වශයෙන්, ඔබට පෙර එකතු කර ගත වැලි/ පස් නියැදියක් සැපයීමට ද පූජ්‍යවන.

- විශාලක කාවයක්
- පෙනෙන්රයක් (1mm තරමේ සිදුරු සහිත)
- රුලක්
- ට්‍රිඩ්‍රයක් (A tweezer)
- වැලිවල/ පස්වල අඩංගු ජ්‍යාස්ටික් පිළිබඳ වූ 1.2.1 කාර්ය පත්‍රිකාව
- අත් වැසුම් යුගලක්
- ජ්‍යාස්ටික් තැටි (Trays)
- විඛියෙව තුරුණු සඳහා පරිගණකයක් හෝ සූදුරු ජංගම දුරකථනයක් (SMART phone) (මෙය අවශ්‍ය වන්නේ ආපසු පන්ති කාමරයට පැමිණී පසුව ය)
- මෙට Microplastics community science toolkit කට්ටලය සපයා ඇත්තම්, නියැදි එකතු කිරීම සහ නිරීක්ෂණ ලබා ගැනීම සඳහා එය භාවිත කළ හැකි ය.

තුමය

පියවර 1

- සිසුන් 2 සිට 5 දක්වා වූ කණ්ඩායම්වලට බෙදන්න.
- එක් එක් කණ්ඩායමට පාසල් පරිග්‍රයෙහි ස්ථානයක්/ කුඩා පෙදෙසක් වෙන් කර දෙන්න.
- සිසුන් සඳහා වෙන් කර දුන් පෙදෙසේ පවතින වැලි/ පස් නියැදියක් පියවී ඇඟින් නිරීක්ෂණය කරන ලෙස සිසුන්ට පවසන්න. එහි ජ්‍යාස්ටික් කැබලි දක්නට ලැබුණේ දැයි සිසුන්ගෙන් වීමසන්න.
- විශාලක කාවවලින් වැලි/ පස් සාම්පල පරීක්ෂා කරන ලෙස සිසුන්ට පවසන්න.

පියවර 2

- පෙනේරයක් ආධාරයෙන් වැලි/ පස් හලා ජ්ලාස්ටික් කැබලි එකතු කර ගන්නා ලෙසත් ඒවායේ ප්‍රමාණය/ තරම මැන ගන්නා ලෙසත්, නිරීක්ෂණය කරන ලෙසත් සිසුන්ට උපදෙස් ලබා දෙන්න.
- මුළුන්ගේ සෞයා ගැනීම්/ නිරීක්ෂණ, කාර්ය පත්‍රිකා අංක 1.2.1 සහ 1.2.2 හි වාර්තාගත කරන ලෙස සිසුන්ට පවත්තා ඇති ප්‍රමාණය ගන්වන්න.
- සිසුන්ට කැමරා හෝ සුහුරු ජංගම දුරකථන තිබේ නම්, අවශ්‍ය ජායාරූප ගන්නා ලෙස සිසුන් දිරි ගන්වන්න.
- "මෙම ජ්ලාස්ටික් කැබලි කොතනක සිට පැමිණියේ ද?" හි අසම්න් සාකච්ඡාවක් සඳහා සිසුන් පොලිවන්න.

පියවර 3

- ජ්ලාස්ටික් සුන්ඩුන් පරිසරයට එකතු වූ විට ඒවා භායන ක්‍රියාවලියකට භාජනය වන බවත්, කාලයත් සමග විශාල ජ්ලාස්ටික් කැබලි වඩා කුඩා ජ්ලාස්ටික් කොටස් බවට බිඳු හෙළෙන බවත් සිසුන්ට පහදා දෙන්න.
- විද්‍යාඥයන් විසින් මූලික නිර්ණායක තුනක් භාවිත කරමින් ජ්ලාස්ටික් සුන්ඩුන් (Plastic debris) වර්ගීකරණය කරනු ලැබේ. එනම් වර්ණය, තරම සහ රුප විද්‍යාව (Morphology) යන නිර්ණායක මෙහිදී සැලකිල්ලට ගැනේ.

විශාලත්වය/ තරම : වැලිවලින්/ පස්වලින් ජ්ලාස්ටික් කොටස් වෙන් කර ඒවා තරම අනුව වර්ගීකරණය කිරීමට සිසුන්ට උපදෙස් දෙන්න. මෙගාජ්ලාස්ටික් (1m ට වඩා විශාල ජ්ලාස්ටික් කැබලි), සාර්ව ජ්ලාස්ටික් - Macroplastic (2.5cm සිට 1m දක්වා වූ ජ්ලාස්ටික් කැබලි), මධ්‍ය ජ්ලාස්ටික් (Mesoplastic) (5mm සිට 2.5cm දක්වා වූ ජ්ලාස්ටික් කැබලි), සූදු ජ්ලාස්ටික් (1μm සිට 5mm දක්වා වූ ජ්ලාස්ටික් අංශු/ ඉතා කුඩා කොටස්) සහ නැනෝජ්ලාස්ටික් (1μm ට වඩා කුඩා ජ්ලාස්ටික් අංශු/ ඉතා කුඩා කොටස්) මෙම වර්ගීකරණ කාණ්ඩ වේ.


පින්තුරය : විශාලත්වය/ තරම පාදක කර ගත් ජ්ලාස්ටික් වර්ගීකරණය

< 1 μm	1 μm - 5 mm	5 mm - 2.5 cm	2.5 cm - 1 m	> 1 m
නැනෝ (Nano)	සූදු (Micro)	මධ්‍ය (Meso)	සාර්ව (Macro)	මෙගා (Mega)

1.2.1 රුපය : විශාලත්වය/ තරම පාදක කර ගත් ජ්ලාස්ටික් වර්ගීකරණය

මූලාශ්‍රය : Abeynayaka *et al.* 2022b (<https://www.iges.or.jp/en/pub/microplastics-wastewater/en>)

රුපාකාරය/ බාහිර පෙනුම : ඉත් පසු ජ්ලාස්ටික් කැබලි, ඒවායේ රුපාකාරය/ බාහිර පෙනුම අනුව පහත වගුවන් දැක්වෙන පරිදි කාණ්ඩ පහකට වෙන් කරන ලෙස සිසුන්ට පවසන්න (කැබලි, කේදී, කැටිති/ ගෝලිකා, පටල/ ස්තර සහ ගූලිකා)



කැබලි (Fragments)	කේදී (Fibers)	කැටිති/ ගෝලිකා (Beads/ Spheres)	පටල/ ස්තර (Films/ Sheets)	ගූලිකා (Pellets)
අනුමත කැබලි, ස්තරික (Crystals), පෙද (Fluff), කෑකිකා (Granules) තුන් පෙති (Shavings), කුඩා (Powder)	සුළු කේදී (Filaments), සුළු තෙදී (Microfibers), පටි (Strands), තුල් (Threads)	සුළු කැටිති (Spherical microbeads), සුළු ගෝලිකා (Microspheres), සුළු කෑකිකා (Grains)	සුළු කෑකිකා, සුළු කැටිති, සුළු ගෝලිකා	රෙසින ගූලිකා (Resin pellets), පෙර නීංපාදිත ගූලිකා (Pre-production pellets), කුඩා (Nibs)

1.2.2 රුපය : ජ්ලාස්ටික්වල රුප විද්‍යාව (මූලාශ්‍යය : Abeynayaka et al. 2022a)

වර්ණය : වර්ණ කාණ්ඩ 8ක් (GESAMP - 2019 හි)යෝග්‍යතා කෙරේ.

කල්/ අල්
නිල්/ කොල
දුමුරු/ තුර
සුදු/ ක්‍රිම
කහ
තැංකිලි/ රෝස/ රතු
විනිවිද පෙනෙන අවර්ණ
බහු වර්ණ

පියවර 4

- ජ්ලාස්ටික්වලින් සිදුවන උපද්‍රව (Hazards) පිළිබඳවන්, ජ්ලාස්ටික් අයිතම වෙන් වෙන් වශයෙන් (Separate collection) එකතු කර ඒවා නැවත භාවිතයට (Reuse) ගැනීම සහ ප්‍රතිව්‍යුත්කරණය කිරීම (Recycling) මගින් ජ්ලාස්ටික් දූෂණය වළක්වා ගත හැකිවීමේ වැදගත්කමත් පිළිබඳ සාකච්ඡාවකට සිසුන් යොමු කරන්න.
- පරිසරයේ ඇති ජ්ලාස්ටික් පිළිබඳ නිරමාණය කරන ලද විභිණ්‍යාපට නරඹන ලෙස සිසුන්ට පවසා, ඒවා ආගුයෙන් සපයා ඇති ප්‍රශ්නවලට පිළිතුරු දෙන ලෙස සිසුන් දිරිමත් කරන්න. (අමතර මූලාශ්‍ය යටතේ අදාළ සබඳ සපයා ඇත)

මෙවලම් කට්ටල සමෝධානය (Tool kit integration)

ජ්ලාස්ටික්වලින් සිදුවන දූෂණය පිළිබඳ අවබෝධය වැඩිදියුණු කර ගැනීම සඳහා මෙවලම් කට්ටලයක් භාවිත කිරීම නිරදේශ කෙරේ. සුළු ජ්ලාස්ටික් ගැටලුව ගවේෂණය සඳහා සහභාගිත්ව එළැඹුමක් (Hand-on approach) සැපයීම මගින් 1.2 කියාකාරකම වඩා හොඳින් සිදු කළ හැකි ය. මෙවලම් කට්ටලයෙහි ද ඇති ඉගි (Clues) භාවිත කරමින්, පස් තියුදී විශ්ලේෂණය කර, කෘතිම සහ ස්වාභාවික ද්‍රව්‍ය අතර වෙනස හඳුනා ගනීමින්, එම ද්‍රව්‍ය ඒවායේ තරම අනුව වර්ගීකරණය කරන්න. මෙම මෙවලම් කට්ටලය සමග විස්තරාත්මක උපදෙස් සහ ආරක්ෂා පියවර පිළිබඳ සියලු තොරතුරු සැපයෙන අතර මෙමගින් ඉගෙනුම් අත්දැකීම් වඩාත් වැඩි දියුණු කරගත හැකි ය.

ක්‍රුඩ ප්ලාස්ටික් පිළිබඳ අමතර දැනුම සහ සවිස්තරාත්මක අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම මෙවලම් කට්ටලය වෙත යොමු වන්න.

(<https://algalita.org/wayfinder-society/toolkit/synthetic-sand/>)

අැගසීම් ක්‍රමවේද

නිරීක්ෂණය, වාචික සන්නිවේදනය

අමතර මූලාශ්‍රය

- Plastic pollution in Sri Lanka and Elephants - <https://www.youtube.com/watch?v=OpiR6c5nl3Q>
- Closing the loop of Plastic Pollution - <https://www.youtube.com/watch?v=Hie3voACLQ0>
- “How microplastics affect your health” by UNEP - https://www.youtube.com/watch?v=aiE-BEGKQp_I (1:57 min)
- “Plastic Pollution: How Humans are Turning the World into Plastic” by Kurzgesagt – in a nutshell, and UNEP Clean Seas campaign - <https://www.youtube.com/watch?v=RS7IzU2VJIQ> (9:01 min)
- <https://algalita.org/wayfinder-society/toolkit/synthetic-sand/>

1.3 ක්‍රියාකාරකම: රුපලාවනු සහ පොද්ගලික පරිභරණ නිෂ්පාදන වලින් (Personal care products) සිට වන ක්‍රුළු කැටිති (Microbeads)

විෂය සේෂ්‍ය : ජීව විද්‍යාව (Biology), රසායන විද්‍යාව (Chemistry), පරිසර විද්‍යාව (Ecology).

ක්‍රියාකාරකම සඳහා කාලය : මිනිත්තු 60ක් හෝ රට අඩු

කුසලතා : විශ්ලේෂණය, ඇගයීම

පාරිභාෂික පද : උත්ස්ලාවකතාව/ ඉපිලුම (Buoyancy), රුපලාවනු ද්‍රව්‍ය (Cosmetics), බලපැම (Impact), පෙන්වා දෙනවා (Indicate), ක්‍රුළු කැටිති (Microbeads), අන්වීක්ෂය (Microscope), විහාරය (Potential), ඉතා කුඩා (Tiny), විනිවිද පෙනෙන සුළු (Transparent).

ක්‍රුළු කැටිති යනු රුපලාවනු ද්‍රව්‍ය සහ පොද්ගලික පරිභරණ නිෂ්පාදනවල [නිදසුන් : ගේස් ස්කූබ (Face scrubs), අත් සේදන ක්‍රිම සහ ද්‍රාන්තාලේප වැනි] භාවිත කරන ඉතා කුඩා ප්ලාස්ටික් කැටිති වේ. මෙම ක්‍රියාකාරකමෙහිදී රුපලාවනු ද්‍රව්‍යවලින් ක්‍රුළු කැටිති වෙන් කරගන්නා ආකාරයත්, එවා පරීක්ෂා කරන ආකාරයත් එම ක්‍රුළු කැටිති මගින් පරිසරයට ඇති විය හැකි බලපැමක් පිළිබඳ සිසුන් ඉගෙන ගනු ඇත.

අවශ්‍ය ද්‍රව්‍ය

- ◆ වෙළඳපාලේ ඇති රුපලාවනු හා පොද්ගලික පරිභරණ නිෂ්පාදන කිහිපයක්
- ◆ අවරුණ තහඩු හෝ එක වර්ණ ගක්තිමත් පැතලි මතුපිටක්
- ◆ අන්වීක්ෂයක් හෝ විශාලක කාවයක්
- ◆ නැවත භාවිත කළ හැකි විනිවිද පෙනෙන සුළු කේප්ප
- ◆ තළ ජලය, පිගන් සේදන ස්කූබක සහ මේස ලුණු
- ◆ හැදි
- ◆ පරිගණකයක් හෝ සුඩුරු ජ්‍යෙෂ්ඨ ප්‍රාග්ධනයක්
- ◆ කාර්ය පත්‍රිකාව

ක්‍රමය

පියවර 1

- සිසුන් 2 සිට 5 දක්වා වූ කණ්ඩායම්වලට වෙන් කරන්න. (තිදෙනා වඩා උචිත ය)
- ඉහත සඳහන් විවිධ නිෂ්පාදන එම කණ්ඩායම්වලට බෙදා දී එවායේ ක්‍රුළු කැටිති අඩිංගු වේ දැයි, ද්‍රව්‍යවල සඳහන් සංයුතිය පිළිබඳ තොරතුරු ඇපුරෙන් පරීක්ෂා කරන ලෙස සිසුන්ට උපදෙස් ලබා දෙන්න.
- එක් එක් නිෂ්පාදනයෙන් ස්වල්පයක් බැඟින් අවරුණ මතුපිටක් මත විසුරුවා හැර එය විශාලක කාවයක් හෝ අන්වීක්ෂයක් භාවිතයෙන් පරීක්ෂා කිරීමට සිසුන් මෙහෙයවන්න.
- එම නිෂ්පාදන අතින් මඟ ලෙස ස්ථාපිත කරමින් නිරීක්ෂණ ලබා ගැනීමට සිසුන්ට අවස්ථාව සලසන්න.

පියවර 2

- පහත සඳහන් ආකාරයට එකිනෙකට වෙනස් දාවල තුනක් පිළියෙල කිරීමට සිසුන්ට අවස්ථාව සලසන්න.
 - ◆ තළ ජලය
 - ◆ ස්කූබක මිශ්‍ර කළ ජලය (කේප්පයකට හැදි 1/2 බැඟින්)
 - ◆ ලුණු මිශ්‍ර කළ ජලය (කේප්පයකට හැදි කිහිපයක් බැඟින්)

- විනිවිද පෙනෙන සුලු කේත්ප හාවිත කර ඉහත එක් එක් දාවණයෙහි දෙන ලද නිෂ්පාදනයෙන් ස්වල්පය බැහින් වෙන වෙනම දියකර සුඩු කැටිතිවල ඉපිලුම පරීක්ෂා කිරීමට සිසුන්ට ඉඩ දෙන්න.
- ගංගා, මුහුදු සහ විල් වැනි ස්වාභාවික ජලජ පරීසරවල සුඩු කැටිතිවල හැසිරීම කෙසේ වේ දැයි පුරෝකළනය කිරීමට සිසුන් දිරි ගන්වන්න. (ඉපිලුම හෝ ගිලිම)
- සුඩු කැටිති ස්වාභාවික පරීසරයට එකතු වන විවිධ ආකාර සහ එහි ඉරණම/ බලපැම ගැනත් සිතිමට සිසුන්ට යොමුකරන්න.

පියවර 3

- සුඩු කැටිති අඩංගු නිෂ්පාදන හාවිතයෙන් වැළකීමේ වැදගත්කම සහ පවුලේ සාමාජිකයන් හා පාසල් ප්‍රජාව අතර මේ පිළිබඳ දැනුවත්හාවය ඉහළ නැංවීම සිදු කළ හැකි ආකාර පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කරන්න.
- පහත සඳහන් විභියෝ දෙක සිසුන්ට නැරඹීමට ලබා දී ඒ අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවල අඩංගු සුඩු කැටිති ප්‍රමාණය, ඇමෙරිකා එක්සත් ජනපදයේ හා යුරෝපයේ නිෂ්පාදනවල අඩංගු සුඩු කැටිති ප්‍රමාණ සමග සැසදීමට සිසුන් දිරීමත් කරන්න.
- පන්ති කාමර ක්‍රියාකාරකමක් ලෙස, සුඩු කැටිතිවල අහිතකර එලවිපාක පිළිබඳ බිත්ති පුවත්පතක් නිර්මාණය කිරීමට සිසුන් මෙහෙයවන්න (සිසුන්ගේ දැනුවත් හාවය ඉහළ නැංවීම සඳහා).

අගයීම් ක්‍රමවේද

නිරික්ෂණ, නිමැවුම/ එලය (Output/ Product), වාචික සන්නිවේදනය, ස්වයං/ සමඟදස්ථ (Peer) අගයීම අමතර මූලාශ්‍ය

- “The story of microbeads” by the Story of Stuff - <https://www.storyofstuff.org/movies/lets-ban-the-bead/>(2.11 min)
- What You Need To Know About Microbeads - https://www.youtube.com/watch?v=D_bfwNw-Gxo
- The Story of Microbeads - https://www.youtube.com/watch?v=uAiIGd_JqZc

1.4 ක්‍රියාකාරකම: අප පරිසරයට සූදු කැවිති කෙතරම සංඛ්‍යාවක් ඉවත දමන්නේ ඇ?

විෂය ශේෂු : ගණිතය (Mathematics), ජීව විද්‍යාව (Biology), රසායන විද්‍යාව (Chemistry), පරිසර විද්‍යාව (Ecology)

ක්‍රියාකාරකම සඳහා කාලය : මිනින්තු 60ක් හෝ ර්ට අඩු

ක්‍රියාකාරකම සඳහා කාලය : මිනින්තු 60ක් හෝ ර්ට අඩු

පාරිභාෂික පද : තහනම (Ban), රැපලාවනය නිෂ්පාදන (Cosmetics), දිය කරනවා (Dissolve), බැහැරලිම (Dump), ඇස්තමේන්තු කිරීම (Estimate), සීමාව (Limit), කැලීම (Stir)

මෙම ක්‍රියාකාරකමේදී, මිනිසුන් විසින් වර්ෂයක් පාසා බැහැර කරනු ලබන සූදු කැවිති සංඛ්‍යාව පිළිබඳ දළ ඇස්තමේන්තුවක් සිසුන් සකස් කරනු ඇත. එහි දී ඇතිවන පාරිභාෂික බලපෑම විළිබඳව ද ඔවුන් ගෙවීමෙන් කරමින් සාකච්ඡා කරනු ඇත.

අවශ්‍ය ද්‍රව්‍ය

- ‘1.3 ක්‍රියාකාරකම: රැපලාවනය සහ පෙළුද්ගලික පරිහරණ නිෂ්පාදනවලින් ජනනය වන ජ්ලාස්ටික් සූදු කැවිති’ සඳහා භාවිත කළ නිෂ්පාදන මෙම ක්‍රියාකාරකම සඳහා යොදාගත්තා.
- පරිමාව 5ml ලෙස සලකුණු කරන ලද හැඳි (උමසිවලින් සිරප් සමග දෙනු ලබන හැන්ද හෝ තේ හැන්ද)
- තේ පෙරනය, පෙරහන් කඩාසි හෝ පෙරහනක් ලෙස භාවිත කළ හැකි සුදු රෙදි කඩක්

ක්‍රමය

පූර්ව පියවර

කුමන නිෂ්පාදනවල සූදු කැවිති ඇත්දැයි ඔබට විශ්වාසයක් නොමැති නම්, 1.3 ක්‍රියාකාරකම සම්පූර්ණ කරන්න.

පියවර 1

- සිසුන් 2 සිට 5 දක්වා වූ කුඩා කණ්ඩායම්වලට බෙදන්න. එක කණ්ඩායමකට සිසුන් තිදෙනෙකු සිටීම වඩා උවිත වේ.
 - සැම කණ්ඩායමකටම පහත සඳහන් උපදෙස් සපයන්න.
 - බාගයක් වන සේ නළ ජලය පිරවු කොළඹයකට පිගන් සෝදන ස්ථාලක 5ml ක් එකතු කරන්න.
 - සූදු කැවිති අඩංගු නිෂ්පාදනයෙන් 5ml ගෙන එම කොළඹයේ දිය කරන්න.
 - විනාඩියක් පමණ එම මිශ්‍රණය හොඳින් මිශ්‍ර කර පෙරහනක් භාවිතයෙන් එය පෙරන්න.
 - පෙරහනේ ඇති සූදු කැවිති විනිවිද පෙනෙන තහවුවකට දීමා විශාලක කාවයක් ආධාරයෙන් ඒවා ගණන් කරන්න.

පියවර 2

- පහත සඳහන් ගණනය කිරීම් සහ උපකල්පන සිදු කිරීමට සිසුන්ට පවරන්න.
 - තෝරා ගත් නිෂ්පාදනයේ 5ml ක අඩංගු සූදු කැවිති සංඛ්‍යාව

- ◆ නිෂ්පාදනය අඩංගු සම්පූර්ණ බදුනේ/ රියුබයේ ඇති ක්ෂේද කැටිති සංඛ්‍යාව
- ◆ එක් පුද්ගලයෙකු විසින් මම නිෂ්පාදනය භාවිත කරනු ලබන කාල සීමාව
- ◆ එක් පුද්ගලයෙකුට එක් වර්ෂයකට අවශ්‍ය වන, මම නිෂ්පාදනයේ එකක සංඛ්‍යාව
- ◆ එක් පවුලක් සඳහා අවශ්‍ය වන මුළු නිෂ්පාදන එකක සංඛ්‍යාව
- ◆ එක් පවුලක් විසින් පරිසරයට මුදා හැරෙන මුළු ක්ෂේද කැටිති සංඛ්‍යාව
- ◆ කණ්ඩායමේ සියලු සාමාජිකයින්ගේ පවුල් විසින් පරිසරයට මුදා හැරෙන මුළු ක්ෂේද කැටිති සංඛ්‍යාව

● දැන් පන්තියේ සිටින සියලු සිසුන්ගේ පවුල් විසින් පරිසරයට මුදා හැරෙන මුළු ක්ෂේද කැටිති සංඛ්‍යාව ඇස්තමේන්තු කිරීමට ද සිසුන්ට අවස්ථාව ලබා දෙන්න.

● ඉන් පසු පාසල් ප්‍රජාවට අයත් සියලු පවුල් විසින් වාර්ෂිකව පරිසරයට මුදා හැරෙන ක්ෂේද කැටිති සංඛ්‍යාව කොපමණ දැයි ඇස්තමේන්තු කරන ලෙස සිසුන්ට යොමු කරන්න.

පියවර 3

● ඔවුන්ගේ පුදේශයේ පිහිටි රුපලාවනු නිෂ්පාදන වෙළඳසලකට/ රුපලාවන්‍යාගාරයකට යන ලෙස සිසුන්ට උපදෙස් දෙන්න.

● එම වෙළඳසලහි/ රුපලාවන්‍යාගාරයෙහි සතිපතා/ මාස්පතා ක්ෂේද කැටිති අඩංගු නිෂ්පාදන කොපමණ ප්‍රමාණයක් අලෙවි වන්නේ ද/ භාවිත කෙරෙන්නේ ද යන්න සොයා බැලීම සඳහා සම්ක්ෂණයක් සිදු කිරීමට උපදෙස් ලබා දෙන්න. මෙය ප්‍රශ්නාවලියක් භාවිතයෙන් හෝ වාවිකව තොරතුරු ලබා ගැනීමෙන් සිදු කළ හැකි ය.

● ඔවුන් වාර්ෂිකව කොපමණ රුපලාවනු නිෂ්පාදන සහ පොදුගලික සත්කාර නිෂ්පාදන (Personal care products) සංඛ්‍යාවක් මිලදී ගන්නේ දැයි විමසන්න.

● 1.4.1 කාර්ය පත්‍රිකාව සම්පූර්ණ කරන ලෙස සිසුන්ට පවසන්න.

● ඔවුන් වාසය කරන පුදේශයෙන්/ නගරයෙන් වාර්ෂිකව කොපමණ ක්ෂේද කැටිති සංඛ්‍යාවක් පරිසරයට මුදා හැරෙන්නේ දැයි ඇස්තමේන්තු කරන ලෙස සිසුන්ට පවසන්න.

● විවිධ මූලාශ්‍ය භාවිතයෙන් ලබා ගත් තොරතුරු අනුව, කොපමණ රුපලාවනු නිෂ්පාදන සහ පොදුගලික පරිහරණ නිෂ්පාදන ප්‍රමාණයක් වාර්ෂිකව ශ්‍රී ලංකාවට ආනයනය කරන්නේ දැයි සොයා බලා, ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වාර්ෂික ව පරිසරයට මුදා හැරෙන ක්ෂේද කැටිති ප්‍රමාණය පිළිබඳ අදහසක් ලබා ගැනීමට සිසුන් යොමු කරන්න.

● පරිසරයේ ක්ෂේද කැටිති පැවතීමෙන් මතුවන ගැටුලු ගැන මෙන්ම, නිෂ්පාදනවල එවායේ පැවතීම සීමා කිරීම සහ තහනම් කිරීම සම්බන්ධව දැනට පවතින විවාද සහ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ද කරුණු සොයා බැලීමට සිසුන්ට පවරන්න.

● ඔවුන්ගේ අනාවරණ ඇසුරින් වාර්තාවක් ඉදිරිපත් කිරීමට සිසුන්ට උපදෙස් දෙන්න.

සටහන :

පෙරහන්වලට ක්ෂේද කැටිති සියලුල රඳවා ගත තොගැකි බවත්, යම් ප්‍රමාණයක් එවා ක්‍රියා පෙරී යන බවත්, සිසුන්ට අවධාරණය කරන්න. එසේම, සියලු ක්ෂේද කැටිති ඇස්ට පෙනෙන එවා තොවේ. එබැවින් අඟේ එදිනෙදා කටයුතුවල දී පරිසරයට නිදහස් වන ක්ෂේද කැටිති ප්‍රමාණය එවයේ ඇස්තමේන්තු කෙරෙන ප්‍රමාණයට වඩා බොහෝ වැඩි විය හැකි ය.

අගයීම් ක්‍රමවේද

නිරක්ෂණය, නිමැවුම/ එලය (Output/ Product), වාචික සන්නිවේදනය, ලිඛිත සන්නිවේදනය, ස්වයං/ සමඟදස්ථ (Peer), අගයීම

අමතර මූලාශ්‍ය

- https://www.youtube.com/watch?v=-_eGOyAiNIQ
- Truly Biodegradable Plastic
<https://www.youtube.com/watch?v=m8aEoD29nTM>
- 4 Facts You Need To Know About Bioplastics & Biodegradable Plastics
<https://www.youtube.com/watch?v=mc5rVMG8aow>

02

ජ්ලාස්ටික් හැඳුනා ගැනීම සහ වර්ග කිරීම

2.1 ක්‍රියාකාරකම: ජ්ලාස්ටික් හැඳුනා ගැනීම සහ වර්ග කිරීම

විෂය ශේෂු : රසායන විද්‍යාව (Chemistry)

ක්‍රියාකාරකම සඳහා කාලය : මිනින්තු 60 ක් හෝ රට අඩු

ක්‍රියාකාරකම සඳහා කාලය : සංවිධානය, විශ්ලේෂණය, අර්ථකථනය, ඇගයීම, ඉදිරිපත් කිරීම

පාරිභාෂික පද : නම්මිලි (Flexible), පාරාන්ඩ (Opaque), ප්‍රතිව්‍යුත්කරණය (Recycle), දැඩි (Stiff), පාර්හාසක (Translucent)

මෙම ක්‍රියාකාරකමෙහි දී සිපුන් ජ්ලාස්ටික් වර්ග කිරීමට සහ විවිධ වර්ගයේ ජ්ලාස්ටික්වල ගැනීමට ඉගෙන ගනු ඇත.

අවශ්‍ය ද්‍රව්‍ය

- ◆ ජ්ලාස්ටික් අපද්‍රව්‍ය අයිතම අඩ්‍යා බැඟය (මෙය පෙර සූදානම් කර ගන්න. සිපුන්ට නිවසින් මෙම අයිතම රැගෙන ඇ හැකි ය).
- ◆ කතුරු හෝ හැක්සේ බිලෝඩ් (Hacksaw blade)
- ◆ විදුලි පන්දුම්
- ◆ පාර්දාකාෂ වතුර බොන විදුරු හෝ ජ්ලාස්ටික් කේප්ප
- ◆ නළ ජලය

තුමය

පියවර 1

- මෙම ක්‍රියාකාරකම සඳහා සිපුන් 2 සිට 7 දක්වා වූ සාමාජිකයන් ගණනකින් සමන්විත කණ්ඩායම් සාදන්න. පිරිසිදු කළ ජ්ලාස්ටික් අපද්‍රව්‍ය අයිතම අඩ්‍යා බැඟය බැඳීන් එක් එක් කණ්ඩායමට ලබා දෙන්න.
- ජ්ලාස්ටික් ප්‍රතිව්‍යුත්කරණය කරන්නන්ගෙන් ඉහළ ම මිල ගණන් ලැබේ යැයි සිතෙන පරිදි එම බැඟයේ ඇති අපද්‍රව්‍ය අයිතම වෙන් කරන ලෙස සිපුන්ට උපදෙස් දෙන්න.

පියවර 2

- පියවර 1හිදී ජ්ලාස්ටික් අයිතම ඒ අයුරින් වර්ග කලේ ඇයි දැයි සිපුන්ගෙන් විමසන්න.
- අවම වශයෙන් ජ්ලාස්ටික් අයිතම හතරක සංකේත හැඳුනා ගෙන 2.1.1 කාර්ය පත්‍රිකාවේ සටහන් කරන ලෙස සිපුන්ට දැනුම් දෙන්න.
- “ජ්ලාස්ටික් පිළිබඳ තොරතුරු සටහන 1 (Plastic information chart) - 2.1.1 සටහන” උපයෝගී කර ගනිමින් ජ්ලාස්ටික් වර්ග හැඳුනා ගැනීමට සිපුන් මෙහෙයවන්න.

පියවර 3

- ජ්ලාස්ටික් අයිතමයෙන් 5cm² පමණ කුඩා කොටසක් ප්‍රවේශමෙන් කපා ගන්නා ලෙස සිසුන්ට පවසන්න.
- ජ්ලාස්ටික්වල තොතික ගුණාග [පාරදාගැබව, පාරහාසකැබව, පාරාන්ධබව, නමුහිලීබව, දැඩිබව, ඉතා දැඩිබව] නිරික්ෂණය කරන ලෙස සිසුන්ට පවසන්න.
- ජ්ලාස්ටික් කොටසහි සිරීමක් ඇති කොට එම සිරුමේ ස්වභාවය (Nature of scratch) 2.1.1 කාර්ය පත්‍රිකාවේ සටහන් කරන්න.
- විද්‍රෝග්‍ය අඩක් නළ ජලයෙන් පුරවා ජ්ලාස්ටික් කොටස ඒ තුළට දමන මෙන් සිසුන්ට උපදෙස් දෙන්න. ජ්ලාස්ටික් කොටස ජලයේ ගිලේද පාවේද යන්න නිරික්ෂණය කර 2.1.1 කාර්ය පත්‍රිකාවේ සටහන් කරන ලෙසත්, ඉන්පසුව එම නිරික්ෂණ අනෙක් කණ්ඩායම් සමග සාකච්ඡා කරන ලෙසත් සෞයාගැනීම් බෙදා හදා ගන්නා ලෙසත් උපදෙස් දෙන්න.

1 තීරය	2 තීරය	3 තීරය		
ද්‍රව්‍යය (Material)	ද්‍රව්‍යය සඳහා වන කෙටි නාමය (Abbreviation of the material)	සංකේත (Symbol options)		
		1	2	3
පොලිතිලින් වෙරෙප්තැලෝට් (Polyethylene terephthalate)	PET හෝ PETE	 PET	 PETE	
වැඩි සනත්ව පොලිතිලින් (High-density polyethylene)	HDPE හෝ PE-HE	 PE-HD	 HDPE	
පොලිච්ලිඩිල් ක්ලේර්ඩිඩ් (Polyvinyl chloride)	PVC හෝ V	 PVC	 V	
අඩු සනත්ව පොලිතිලින්, රේඛීය අඩු සනත්ව පොලිතිලින් (Low-density polyethylene, Linear low-density polyethylene)	LDPE හෝ PE-LD	 PE-LD	 LDPE	
පොලිප්‍රෝප්ලින් (Polypropylene)	PP	 PP	 PP	
පොලිස්ටිරීන්, ප්‍රසාරක පොලිස්ටිරීන්, ස්ට්‍රේඩරාගෝම් (Polystyrene, expanded polystyrene, styrofoam)	PS	 PS	 PS	
වෙනත් ජ්ලාස්ටික් (ඇක්ලිලික්, නයිලේන්, පොලිකාබනේවී සහ විවිධ ජ්ලාස්ටික්වල බහුස්තර සංයෝජන) (Other plastics, such as acrylic, nylon, polycarbonate, and multilayer combinations of different plastics)	OTHER හෝ O	 OTHER	 O	

2.1.1 සටහන : ජ්ලාස්ටික් පිළිබඳ තොරතුරු සටහන 1
[මූලාශ්‍රය - PG 5277 - 11 (E)1-1 Environmental Act pmd (cea.lk)]

සංඛ්‍යා	භාවිත	ප්ලාස්ටික් වර්ගය	ප්‍රතිච්ඡිකරණය කරන අයුරු
1 	ඉංජිනේරු බහුඅවයවික (Engineering polymers), මෙට්ටර් රථවල බොනට්ට් බොනට්ට් පොලෝයිඩ් (Bonnet) කොටස්වල සහ බාහිර ද්‍රේපණවල හාවිත කෙරේ.	පොලිඩ්කිලින් වෙරෙල්සැලේට් (පොලියෝස්ටර් නම්න් ද හැඳින්වේ)	සාමාන්‍ය ප්‍රතිච්ඡිකරණ සැල්වලට හාර ගනු ලැබේ .
2 	රසායනික ද්‍රව්‍ය අධිංශ බැරල් (Chemical drums), බුලි (Jerricans), සෙල්ලම් බඩු, පිතන්, නැඩි ආදිය (Picnic ware), කම්බිවල පරිවාරක, බැංශ, ආහාර ඇපුරුම් ද්‍රව්‍ය	වැඩි සනන්ව පොලිඩ්කිලින් (HDPE)	සාමාන්‍ය ප්‍රතිච්ඡිකරණ සැල්වලට හාර ගනියි. එහෙත්, සමහර ස්ථානවලින් බෙංශල් පමණක් හාර ගන්නා අතර, ප්ලාස්ටික් බැංශ හා ස්නර (Liners) හාර ගනු නොලැබේ.
3 	ජ්‍යෙල් උත්තිභූ, ජ්‍යෙල් හා අප්පල පරිවහන තළ, වෙළදු උපාංග, ව්‍යාහනවල අහාන්තර ආවරණ හා අපුන් ආවරණ, පාවහන් ඇපුරුම්, ආහාර දට්ටන (Cling film), සෙළඳ කාඩ්පත්	පොලිවයිනයිල් ක්මේල්සිඩ්, සුවිකාරක (Plasticizer) එකතු නොකළ පොලිවයිනයිල් ක්මේල්සිඩ්	සාමාන්‍ය ප්‍රතිච්ඡිකරණ සැල්වලට හාර නොගැනීයි. ප්ලාස්ටික් ලැඩි (Plastic lumber) නිපදවන ස්ථානවලින් ඉතා කළාතුරුවින් හාර ගනු ලැබේ.
4 	සෝස් බොතල්, සෙල්ලම් බඩු, බැංශ, සාමාන්‍ය අයුරාත්මක, ගැස් සහ ජල පරිවහන තළ	ඇඩු සනන්ව පොලිඩ්කිලින් (LDPE)	සාමාන්‍ය ප්‍රතිච්ඡිකරණ සැල්වලින් හාර නොගැනීයි. එබැවින්, LDPE ප්ලාස්ටික් දුෂ්‍යය ඇති කරන ප්‍රධාන ප්‍රහායකි. LDPE වලින් නිපද වූ හාර්ජ අලෙවි කරන ස්ථානවලින් හාවිත කර ඇවසන් වූ LDPE අයිතම ප්‍රතිච්ඡිකරණය සඳහා හාර ගනු ලැබේ.
5 	උණුපුම හා තෙතමනය යෙදන සේ තනා ඇති හාරන (දුඩා - කොපි බදුන) (Coffee pots) හා රැඳී සේදන යෝග්‍යවල කොටස්	පොලිප්‍රෝපිලින් (PP)	සාමාන්‍ය ප්‍රතිච්ඡිකරණ සැල්වලට හාර ගනු ලැබේ.
6 	සෙල්ලම් බඩු, දාඩ් ඇපුරුම් (Rigid packaging), ශික්කරණවල නැටි සහ පෙට්ටි, රුපලාවනු ඇපුරුම්, විශිෂ්ට ආහරණ (Costume jewellery)	සාමාන්‍ය හාවිත පොලිස්ටිඩින් (General purpose polystyrene - GPPS)	සාමාන්‍ය ප්‍රතිච්ඡිකරණ වැඩිභටන්වල දී ප්‍රතිච්ඡිකරණය නොකිරීමට ජෙතුව වන්නේ ඉතා සැහැල්පු නිසා ආර්ථිකමය වශයෙන් ප්‍රතිච්ඡිකරණය ලාභදායී නොවීමයි. බොහෝට් දහනය කෙරේ.
7 	වෙනත් ප්ලාස්ටික් ද්‍රව්‍ය (විශාල ජල බොතල්, DVD, පරිගණක පිටත ආවරණ ආදිය සඳහා හාවිත කෙරේ)	ඇනෙකුත් සියලු බහුඳවයවික වර්ග අයන් වන පොදු කාණ්ඩයකි	බොහෝ විට සාමාන්‍ය ප්‍රතිච්ඡිකරණ සැල්වලින් හාර ගනු නොලැබේ.

2.1.2 සටහන : ප්ලාස්ටික් පිළිබඳ තොරතුරු සටහන 2

අැගයීම් කුමවේද

නිරික්ෂණය, නිමැවුම (Output/ Product), වාචික සහ්තිවේදනය, ස්වයං හෝ සමපදස්ථ (Peer) අැගයීම

2.2 ක්‍රියාකාරකම: ප්ලාස්ටික් හායනය වීමට කෙතරම් කාලයක් ගතවේද?

විෂය සේවක : රසායන විද්‍යාව (Chemistry) පරිසර විද්‍යාව (Ecology)

ක්‍රියාකාරකම සඳහා කාලය : මිනිත්තු 60 ක් හෝ රට අඩු

ක්‍රියාකාරකම සඳහා කාලය : සංවිධානය, විශ්ලේෂණය, අර්ථකථනය, ඉදිරිපත් කිරීම

පාරිභාෂික පද : වියෝජනය (Decompose), ඉරණම (Fate), බලපෑම (Impact), බැම්පෑම (Landfill), මිශ්‍රණය (Mixture)

මෙම ක්‍රියාකාරකමෙහි දී විවිධ වර්ගවල ප්ලාස්ටික් ක්ෂය වී යාමට (කැඩි බැඩි යාමට) වෙනස් කාලයීමා ගත වන බවත් එනිසා, එක් එක් ප්ලාස්ටික් වර්ගය පරිසරයට ඇතිකරන බලපෑම එකිනෙකින් වෙනස් බවත් සිසුන් වටහාගතු ඇත.

අවශ්‍ය ද්‍රව්‍ය

- ◆ විවිධ ද්‍රව්‍ය (නිදුසුන් - කෙසෙල් ලෙලි, PET බෝතලයක්, පුවත්පතක්, හාවිත කරන ලද CD තැරියක්/දෘඩ තැටියක් (Hard disk), රෙදි කබැල්ලක්, ප්ලාස්ටික් සේල්ලම් බඩුවක් ආදි)
- ◆ සිසු ක්‍රියාකාරකම පොතේ 2.2 ක්‍රියාකාරකමට අදාළ කාර්ය පත්‍රිකාව (විවිධ ද්‍රව්‍ය දිරායැමට ගතවන කාලය)

ක්‍රමය

පියවර 1

- මෙම ක්‍රියාකාරකම සඳහා සිසුන් 2 සිට 5 දක්වා වූ සාමාජිකයන්ගෙන් සමන්විත වන කණ්ඩායම්වලට බෙදන්න.
- නිවසින් සොයා ගත හැකි විවිධ ද්‍රව්‍ය (නිදුසුන් - කෙසෙල් ලෙලි, PET බෝතල්, පුවත්පත්, හාවිත කරන ලද CD තැටි/ දෘඩ තැටි, රෙදි කබැල්ල ආදිය) ගෙන එන්න. නැත්තම් සිසුන්ට එම ද්‍රව්‍ය ගෙන එන ලෙස පවසන්න.
- මෙම අයිතම සියල්ල එකම අවස්ථාවක පසට බැහැර කළහොත් ඒවායේ ඉරණම කුමක් වනු ඇති ද? බැම්පෑමක දී (Landfill), විවෘත කසල බිමක දී (Open dump), විවෘත දහනයක දී (Open burning), හෝ ගංගාවකට බැහැර කිරීමක දී යන අවස්ථාවල මෙම එක් එක් අයිතමයට කුමක් සිදුවනු ඇතිදී සි සිතා බැලීමට සිසුන් යොමු කරන්න.

පියවර 2

- හායනය (Degradation) යන්නෙහි අදහස කුමක්දැයි සිසුන්ගෙන් වීමසන්න.
- ඔවුන්ගේ පිළිතුරු යොදා ගතිමින් හායනය සඳහා නිර්වචනයක් ගොඩ නැගීමට සිසුන් යොමු කරන්න.
- ඉහත ද්‍රව්‍ය දිරාපත් වීමේ ස්වභාවය අනුව යම් පිළිවෙළක් ගොඩනැගීමටත්, ඒවා දිරාපත් වීමට ගතවන කාලය සාකච්ඡා කිරීමටත්, “සමහර ද්‍රව්‍ය අනෙක් ද්‍රව්‍යවලට සාපේක්ෂ ව ඉක්මනීන් දිරා යන්නේ ඇයි ද” යන්න සාකච්ඡා කිරීමටත් උත්සාහ කරන්න.
- එක් එක් ද්‍රව්‍ය දිරාපත් වීමට ගත වන කාලය අනුමාන කර සන්සන්දනය කරන ලෙස සිසුන්ට දන්වන්න.

- පිළිගත හැකි මූලාශ්‍යකින් ලබාගත් සැබැං භායන අගයයන් සිසුන්ට පෙන්වන්න.
- එම සැබැං භායන අගයන් සමග ඔවුන්ගේ අනුමාන අගයන් සසඳා බලන ලෙස සිසුන්ට දැනුම් දෙන්න.
- ජ්ලාස්ටික් සහ විද්‍යුත් අපද්‍රව්‍ය දිරා යැමට දිග කාලයක් ගත වන බව වටහා ගෙන, ඒ පිළිබඳව ගත හැකි පියවර සලකා බැලීමට සිසුන් පොලුවන්න.

පියවර 3

- සපයා ඇති විධියෝව තරණ ඒ පිළිබඳ විවාරණීලි ව අදහස් දැක්වීමට සිසුන් උනන්දු කරවන්න.

අයිතමය (Item)	දිරා යාමට ගතවන කාලය (Time to decompose)
 තේ බැගය (Tea bag)	සති 4
 කෙසෙල් ලෙලි (Banana peel)	සති 6
 ඇපල් මධ්‍යය (Apple core)	මාස 2
 වූල් මේස් (Woolen sock)	අවුරුදු 1
 ජ්ලාස්ටික් බැගය (Plastic bag)	අවුරුදු 20
 සතරාව (Magazines)	අවුරුදු 50
 ජ්ලාස්ටික් බෝතලය (Plastic bottle)	අවුරුදු 450
 ජංගම දුරකථනය (Mobile phone)	අවුරුදු 1000

ඇගයීම් ක්‍රමවේද

නිරික්ෂණය, නිමැවුම (Output/ Product), වාචික සන්නිවේදනය, ස්වයං/ සම්පදස්ථා (Peer) ඇගයීම

අමතර මූලාශ්‍ය

- Learning about Biodegradable and Non - Biodegradable Wastes: <https://www.youtube.com/watch?v=G-Mtk4gOB9c>

2.3 ක්‍රියාකාරකම: ප්ලාස්ටික් හායනය වීම පිළිබඳ පරික්ෂා කිරීම

විෂය කේතු : ගණිතය (Mathematics), රසායන විද්‍යාව (Chemistry), පරිසර විද්‍යාව (Ecology)

ක්‍රියාකාරකම සඳහා කාලය : මිනින්තු 60 ක් හෝ රට අඩු

ක්‍රියාකාරකම සඳහා කාලය : විශ්ලේෂණය, අර්ථකථනය, යොදා ගැනීම (Apply), ඇගයීම

පාරිභාෂික පද : වල දැමීම (Bury), දිරා යන (Compostable), වියෝජනය (Decompose), හායනය (Degradation), සූත්‍රණය කිරීම (Formulate), අනාවරණය (Investigation), නිරික්ෂණය (Observe), තද බව (Toughness)

මෙම ක්‍රියාකාරකමෙහිදී, සිසුන් විසින් විවිධ අයිතම හායනය වීමට ගතවන කාලය (Degradation time) සහ එම අයිතම හායනය වීමේදී කාලයන් සමඟ සිදුවන වෙනස්කම් අධ්‍යයනය කරනු ඇත. දිරා යැමීම වැඩීම කාලයක් ගතවන ද්‍රව්‍ය මොනවාදැයි සිසුන් අවබෝධ කරගනු ඇත.

අවශ්‍ය ද්‍රව්‍ය

- ◆ ප්ලාස්ටික් බැග් (පහත ඒවායින් එකක්)
 - සාමාන්‍යයෙන් හාවිත වන පොලිඩතිලින් ප්ලාස්ටික් බැග් (HDPE)
 - දිරා යන (Compostable) ප්ලාස්ටික් බැග්
- ◆ සගරාවක කොළයක් (A magazine paper)
- ◆ ඇපල්, කෙසෙල් හෝ වෙනත් දේශීය පලතුරක එලාවරණයක් (Peel of a fruit)
- ◆ 2.3.1 කාර්ය පත්‍රිකාව
- ◆ අත් සවලක් (A hand shovel)
- ◆ අත් වැශ්‍රම් දුගලක් (Pair of gloves)

තුමය

මෙම ක්‍රියාකාරකම තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් සිදු කිරීමට උපදෙස් දෙන්න.

පියවර 1

- පහත ද්‍රව්‍ය සිසුන්ට සපයන්න. එසේ නැති නම් ඔවුන්ට ගෙන එන ලෙස දැනුම් දෙන්න. පහත පරිදි එම ද්‍රව්‍ය වර්ග කිරීමට උපදෙස් දෙන්න.
 - A වර්ගය - ප්ලාස්ටික් බැග්
 - B වර්ගය - ද්‍රව්‍ය එතිම (Paper packaging) සඳහා යොදා ගන්නා සගරාවක කොළයක්
 - C වර්ගය - ඇපල්, කෙසෙල් හෝ වෙනත් දේශීය පලතුරක එලාවරණයක්
- සැම අයිතමයකින්ම තුන බැගින් සූදානම් කරගන්න,

පියවර 2

- ඉහත ද්‍රව්‍යවලින් එක් කට්ටලයක් ගෙන එහි තද බව (Toughness) භෞතිකව ඇගයීමට සිසුන් යොමු කරන්න.
- තම නිරික්ෂණ 2.3.1 කාර්ය පත්‍රිකාවේ සටහන් කරන ලෙස සිසුන්ට උපදෙස් දෙන්න.

පියවර 3 පාලක පරික්ෂණය (Control)

- A, B හා C ද්‍රව්‍යවලින් එක බැගින් ගෙන හිරු එළිය නොවැදෙන හා පසෙහි නොගැටෙන ස්ථානයක

ගබඩා කර තබන ලෙස සිසුන්ට පවත්තා.

පියවර 4

- ඉතිරි A, B හා C ද්‍රව්‍ය කට්ටලය වල දමන ලෙස සිසුන්ට පවත්තා.

● සැම සතියක ම A, B, C ද්‍රව්‍ය පිටතට ගෙන ඒවායේ යම් වෙනස්කමක් සිදු වී ඇත්දැයි පරීක්ෂා කරන ලෙස සිසුන්ට පවත්තා (නිදුසුන් : පෙනුමෙහි වෙනස්කම් - වර්ණය, හෝතිකමය තද බව) තවද, මෙම වල දැමූ ද්‍රව්‍ය පාලක සාම්පල සමග සන්සන්දනය කරන ලෙස ද උපදෙස් දෙන්න.

සිසුන්ගේ නිරීක්ෂණ 2.3.1 කාර්ය පත්‍රිකාවේ සටහන් කරන ලෙස උපදෙස් දෙන්න.

පියවර 5

- තම නිරීක්ෂණ ඉදිරිපත් කරන ලෙස සිසුන්ට පවත්තා.

- තම නිරීක්ෂණ සඳහා තේතු ඉදිරිපත් කරන ලෙස සිසුන්ට පවත්තා.

● මීලගට, තම සෞයා ගැනීම මත පදනම්ව කළේපිතයක් (Hypothesis) ගොඩ නැගීමට සිසුන් යොමු කරන්න. මෙම කළේපිතය ගොඩනගන්නේ විවිධ ද්‍රව්‍ය පරිසරයේ දී එකිනෙකට සාපේක්ෂ ව දිරා යැමට දක්වන ප්‍රතිරෝධය (Resistance) පිළිබඳව ය.

● ඉත්පාදව, නිරීක්ෂණය කළ ද්‍රව්‍ය භායන ප්‍රතිශත මත පදනම්ව, එකි ද්‍රව්‍ය සම්පූර්ණයෙන් භායනය වීමට ගතවන කාලය අනුමාන කිරීමට සිසුන් උතනයි කරවන්න.

- අවසානයේ, මෙම අනුමාන, කළේපිතය සමග සහඳා බැලීමට සිසුන්ට ඉඩදෙන්න

ඇගයීම් කුමවේද

නිරීක්ෂණය, නිමැවුම (Output/ Product), වාචික සන්නිවේදනය, ලිඛිත සන්නිවේදනය, ස්වයං/ සමපදස්ථ (Peer) ඇගයීම

අමතර මූලාශ්‍ය

- Learning about Biodegradable and Non - Biodegradable Wastes: <https://www.youtube.com/watch?v=G-Mtk4gOB9c>

2.4 ක්‍රියාකාරකම: ප්ලාස්ටික්වල හොතික හා රසායනික ගුණාග අධ්‍යයනය

විෂය කේතු : රසායන විද්‍යාව (Chemistry)

ක්‍රියාකාරකම් සඳහා කාලය : මිනින්තු 90 ක් හෝ රට අඩු

ක්‍රියාකාරකම් සඳහා කාලය : සංවිධානය, විශ්ලේෂණය, අර්ථකාලීනය, යෙදීම (Apply), කාක්ෂණවේදය (Technology)

පාරිභාෂික පද : ආක්‍රිමිඩ්ස් මූලධර්මය (Archimedes principle), සනත්වය (Density), වෙන්කර හඳුනා ගැනීම (Distinguish), සමතුලිතතාව (Equilibrium), තිරාවරණය (Expose), පහන් දැල්ල (Flame), සංතාපීත (Saturate), අවක්ෂේපිත සහ ද්‍රව්‍යයට උඩින් ඇති පැහැදිලි ද්‍රව්‍ය කොටස (Supernatant)

මෙම ක්‍රියාකාරකමෙහි දී සිසුන් විසින් විවිධ වර්ගයේ ප්ලාස්ටික් කාණ්ඩ න් එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීමට හා විත කරන "රේසින හඳුනා ගැනීමේ කේතය" (Resin Identification code - RIC) පිළිබඳ ඉගෙන ගෙනු ඇත. මෙම RIC කේතය, සනත්ව පරීක්ෂා (Density tests) සහ පහන් දැල්ල පරීක්ෂා (Flame tests) පදනම් කරගනීමින් ලබා දී ඇත.

අවශ්‍ය ද්‍රව්‍ය

සනත්ව පරීක්ෂාව (Density test) - (එක් කණ්ඩායමක් සඳහා)

- ◆ කුමාංකනය කරන ලද 250 ml බිකර 3 ක්
- ◆ විදුරු කුරක් (A glass rod)
- ◆ පිපෙට්ටුවක් (A pipette)
- ◆ ඉලෙක්ට්‍රොනික තරාදියක් (An electronic balance)
- ◆ පිරිසිදු ජලය (Pure water)
- ◆ එතනොල් දාවණය 200 ml
- ◆ සේව්‍යම් ක්ලෝරයිඩ් 300 g
- ◆ වර්ග 6 කට අයත් ප්ලාස්ටික් (PET, HDPE, PVC, LDPE, PP, PS) සාම්පලවලින් 2x2 cm ප්‍රමාණයේ කැබලි (මෙම ප්ලාස්ටික් වර්ග ප්‍රතිව්‍යුතුකරණ කේත හා විත කර හඳුනා ගත් ඒවා වේ)
- ◆ විවිසරයක් (A tweezer)
- ◆ ප්ලාස්ටික් ප්‍රතිව්‍යුතුකරණ කේත (Plastic recycling codes) ඇතුළත් සටහනක්
- ◆ 2.4.1 කාර්ය පත්‍රිකාව

පහන්දැල් පරීක්ෂාව (Flame test) - (එක් කණ්ඩායමක් සඳහා)

- ◆ මූහුණු ආවරණයක් (A face mask) සහ ආරක්ෂිත ඇස් ආවරණයක් (Safety goggle)
- ◆ තං කම්බියක් (5 cm පමණ දිගකින් යුත්ත)
- ◆ HDPE, PVC හා PET ප්ලාස්ටික් සාම්පල (මෙම සාම්පල සනත්ව පරීක්ෂාව සඳහා සිසුන්ට මත් පෙරදී ලබා දී ඇත.)
- ◆ බන්සන් දාහකය
- ◆ තං කම්බිය රද්වා ගැනීම සඳහා පරීක්ෂා නළ අල්ටුවක් (Test tube holder) හෝ ලි ඇටවුමක් (A wooden peg)
- ◆ පරීක්ෂණාගාර අඩු (Tongs) හෝ බැහි අඩු (Forceps)
- ◆ තෙපාව සහ කම්බිදැල (Ring stand and ring with wire gauze)
- ◆ 2.4.2 කාර්ය පත්‍රිකාව

තුමය

පියවර 1

- සාමාජිකයින් හතරදෙනෙකු හෝ පස්දෙනෙකු බැඟින් සිසුන් කණ්ඩායම්ගත කරන්න.


- සමහර ප්ලාස්ටික් රෙසින වර්ග රත් කරන විට විෂ රසායන ද්‍රව්‍ය පිටකරන බැවින් පහන්දැඩී පරික්ෂාවේ දී මුහුණු ආවරණ සහ ආරක්ෂිත ඇස් ආවරණ භාවිත කරන ලෙස සිසුන්ට උපදෙස් දෙන්න.
- විවිධ වර්ගයේ ප්ලාස්ටික් හඳුනා ගැනීමෙන්, ප්ලාස්ටික් වෙන් කර එකතු කිරීමට සහ ප්‍රතිච්ඡිකරණය කිරීමට, බලශක්ති සංරක්ෂණයට සහ පරිසර ආරක්ෂණය පිළිබඳ ප්‍රතිපත්ති සකස් කිරීමට පහසු වනු ඇති බව අවධාරණය කරන්න.
- බහුඅවයවික වර්ගය (Polymer type) අනුව ප්ලාස්ටික් වර්ග හඳුනා ගැනීම අපහසු වන්නේ ඇයිදැයි සාකච්ඡා කරන්න. එදිනේදා ජීවිතයේ අපට හමුවන ප්ලාස්ටික් අයිතම විවිධ ප්ලාස්ටික් වර්ගවලින් නිපදවා ඇති නිසා ඒවා හඳුනා ගැනීම සාමාන්‍යයෙන් අපහසු වේ (නිදිසුන්: බීම අසුරණ - PET, බැංශ LDPE, ජලනාල - PVC).

පියවර 2

A. සනත්ව පරික්ෂාව - පාවත්ත සහ තිලෙන ප්ලාස්ටික් වර්ග හඳුනා ගනිමු.

- ප්ලාස්ටික් සාම්පල 6 කින් කොටස බැඩින් ගෙන, පහත පරිදි ඒවා ලේඛල් කරන්න.
 - ◆ PP - A
 - ◆ LDPE - B
 - ◆ HDPE - C
 - ◆ PET - D
 - ◆ PS - E
 - ◆ PVC - F
- එතනෝල් සහ පිරිසිදු ජලය මිශ්‍ර කර සනත්වය 0.90 g/ml පමණ වන දාවණයක් සාදන්න (මේ සඳහා 96% එතනෝල් කොටස් 6 ක් සමග ජලය කොටස් 4 ක් මිශ්‍ර කරන්න).
- 1.40 g/ml පමණ සනත්වය ඇති NaCl (සාමාන්‍ය මේස ලුණු) සංතාප්ත දාවණයක් පිළියෙල කරන්න. සංතාප්ත ලුණු දාවණයක් ලබාගැනීම සඳහා, ලුණු වැශිපුර ප්‍රමාණයක් උණුසුම් ජලයෙහි දියකර, ඉන්පසුව එම දාවණය නිවෙන්නට හැර එහි ද්‍රව කොටස (Supernatant) වෙන් කර ගන්න.
- ඉහත සකසන ලද ප්ලාස්ටික් සාම්පලවලින් එක් කට්ටලයක් බැඩින් සියලු කණ්ඩායම වලට ලබා දෙන්න.
- පහත දී ඇති උපදෙස් පරිදි ප්ලාස්ටික් සාම්පල කට්ටල සඳහා සනත්ව පරික්ෂාව සිදු කිරීමට උපදෙස් ලබා දෙන්න.
- කුමාකනය කරන ලද 250 ml බිකරයකට තළ ජලය 175 ml ක් දමා ප්ලාස්ටික් සාම්පල හයෙන්ම කැබලි එම ජලය පිරි බිකරයට දමන්න.
- පාවත්ත සහ තිලෙන සාම්පල (ප්ලාස්ටික් කැබලි) වෙන්කර ගන්න.
- ඉහත පියවරෙහි දී ජලයේ පාඩු ප්ලාස්ටික් කැබලි (HDPE, LDPE සහ PP) ඉවතට ගෙන වියලා, එතනෝල් දාවණය 175 ml අඩංගු 250 ml බිකරයකට එම කැබලි දමන්න. එතනෝල් දාවණයේ පාවත්ත ප්ලාස්ටික් කැබලි (PP) වෙන් කර ගන්න.
- ඉන්පසු, එතනෝල් දාවණයේ සනත්වය 0.94 g/ml පමණ වන තුරු, වරකට 0.5 ml බැඩින් එතනෝල් දාවණයට ජලය එකතු කරන්න (ජලයේ සනත්වය එතනෝල්වල සනත්වයට වඩා වැඩි ය). මෙහිදී HDPE දාවණයේ ගිලි පවතින අතර, LDPE පාවත්. මෙම වර්ග දෙක එසේ හඳුනාගත හැකි ය.
- ඉහත ගිලුණු ප්ලාස්ටික් කැබලි වර්ග තුන (PET, PVC, PS) ඉවතට ගෙන ඒවා වියලා ගන්න.

- ඉත්පසු තුන්වන බිකරය ගෙන එයට සනත්වය 1.40 g/ml වන සේඛීයම් ක්ලෝරයිඩ් දුවණයක් දමා වියලා ගත් ප්ලාස්ටික් කැබලි තුන රට එක් කරන්න. ඒවා පාවේ ද ගිලේ ද යන්න නිරික්ෂණය කරන්න.
- මෙහිදී ඉහත ප්ලාස්ටික් කැබලි තුනේම සනත්වය 1.40 g/ml සේඛීයම් ක්ලෝරයිඩ් දුවණයට වඩා අඩු නිසා කැබලි තුනම මෙම දුවණයේ පාවේ.
- දුවණයේ සනත්වය 1.36 g/ml පමණ වන තුරු ඉහත දුවණයට ජලය එකතු කරන්න. මෙහි දී PET දුවණයේ ගිලේ.
- ඉහත දුවණයේ සනත්වය 1.12 g/ml පමණ අඩු වන තුරු ඉහත දුවණයට ජලය එකතු කරන්න. මෙහි දී PVC දුවණයේ ගිලේ. PS පාවෙමින් පවතියි.



- යම් වස්තුවක සනත්වය එය පවතින දාවණයේ සනත්වයට වඩා වැඩි නම් එම වස්තුව දාවණයේ ගිලෙන බවත්, යම් වස්තුවක සනත්වය එය පවතින දාවණයේ සනත්වයට වඩා අඩු නම් එම වස්තුව දාවණයේ පාවතා බවත්, යම් වස්තුවක සනත්වය එය පවතින දාවණයේ සනත්වයට සමාන නම් එම වස්තුව දාවණය සමග සමතුලිතකාවක (Equilibrium) පවතින බවත් සාකච්ඡා කරන්න.
- මෙම සෞයා ගැනීම් ආක්මිචිස් මූලධර්මය පදනම් කොට ගෙන ඇති බව පෙන්වා දෙන්න.
- ඉහත පරික්ෂාවේ දී දාවණයේ ගිලුණු HDPE, PVC හා PET සඳහා පහන්දැලී පරික්ෂාවක් සිදුකර එම ද්‍රව්‍ය හඳුනාගැනීමට සිපුන් මෙහෙයවන්න.

සටහන :

- සමහර ප්ලාස්ටික්, විවිධ ද්‍රව්‍ය මිශ්‍ර වීමෙන් සැදී ඇත. එවැනි ප්ලාස්ටික් වර්ග ඉහත පරික්ෂණයේ දී බලාපොරාත්තු වන තීරික්ෂණ ම ලබා තොදෙනු ඇත. එබැවින්, ගුරුවරයා විසින් ඉහත පරික්ෂණය කළින් සිදු කොට පැහැදිලි තීරික්ෂණ ලබා දෙන ප්ලාස්ටික් අයිතම තෝරා ගැනීම පුදුසු බව නිරදේශ කෙරේ.
- ප්ලාස්ටික් අපද්‍රව්‍ය හොඳින් ප්‍රතිව්‍යුක්‍රමණය කළ හැකිකේ ඒවා එක් රෙසින වර්ගයකින් තැනී ඇත්තාම පමණකි. රෙසින වර්ග කිහිපයක් මිශ්‍ර වී සැදෙන ප්ලාස්ටික් ප්‍රතිව්‍යුක්‍රමණය කිරීම අපහසු ය. ආහාර තැවරුණු ප්ලාස්ටික්වල ගුණ වෙනස්වන බැවින් ඒවා ද ප්‍රතිව්‍යුක්‍රමණය කිරීම අපහසු වේ.

B. පහන්දැලී පරික්ෂාව (Flame test)

- පහන්දැලී පරික්ෂාව විස්තර කරන්න. එනම්, යම් ද්‍රව්‍යයක් (ලෝහමය ලවණ්‍යක්) පහන් දැල්ල හා ගැටුණු විට, එම ලවණ්‍යට අදාළව යම් වර්ණයක් දැල්ලට ලැබෙන බව වටහා දෙන්න.
- මෙම පරික්ෂණයේ දී PVC සාම්පලය හඳුනා ගැනීම සඳහා අප හාවිත කරන්නේ කොපර ක්ලෝරයිඩ (CuCl_2) නිපදවීම බවත්, රත්තු තං (Cu) කම්බිය PVC මත ගැටුණු විට CuCl_2 නිපදවෙන බවත් සිපුන්ට වටහාදෙන්න. (Cu^{2+} වලට ලාක්ෂණික කොළ වර්ණය මෙහිදී දැල්ලට ලැබේ).
- HDPE, PET හා PVC සඳහා පහත පියවර අනුගමනය කරමින් පහන්දැලී පරික්ෂාව සිදු කිරීමට සිපුන් මෙහෙයවන්න.
- ◆ ලි ඇටවුම (Wooden peg) වටා තං කම්බිය ඔතන්න. තැන්තම්, පරික්ෂා තළ අල්ලව (Test tube holder) මගින් තං කම්බිය රඳවාගන්න (මෙසේ සිදුකරනුයේ උණුසුම් දැල්ලෙන් ඇගිලිවලට සිදුවන හානි වළක්වා ගැනීමටයි).
- ◆ තං කම්බිය රක්ත තංත (Red hot) වන තුරු බන්සන් දැල්ලට අල්ලා රත් කරන්න. එනම්, බන්සන් දැල්ල තවදුරටත් කොළ වර්ණය නොපෙන්වන තුරු ම රත් කරන්න.
- ◆ රත් වූ කම්බිය බන්සන් දැල්ලෙන් ඉවතට ගෙන, පරික්ෂා කළ යුතු ප්ලාස්ටික් සාම්පලය ඉන් ස්පර්ශ කරන්න.
- ◆ ප්ලාස්ටික් කැබැල්ලෙන් සූල් ප්‍රමාණයක් කම්බිය මත ද්‍රව්‍ය වනු ඇත. එහි දී කම්බිය ප්ලාස්ටික් සාම්පලයේ ඇලුණහාත් පරික්ෂණාගාර අඩුව (Pair of tongs) හාවිතයෙන් කම්බිය ඉවත් කරගන්න.
- ◆ තං කම්බිය නැවත දැල්ලට අල්ලා රත් කරන්න.
- ◆ ජලයේ ගිලුණු ප්ලාස්ටික් සාම්පල සියල්ල ම සඳහා ඉහත අයුරින් පහන් දැලී පරික්ෂාව සිදු කරන්න.
- ◆ තීරික්ෂණ අනුව සිපුන් එළඹුණු නිගමන 2.4.2 කාර්ය පත්‍රිකාවේ සටහන් කරන ලෙස උපදෙස් දෙන්න.

- ◆ ජේලාස්ටික් වලට එක්කර ඇති ආකලන දුව්ස (Additives) හා සූචිකාරක (Plasticizers) හේතුවෙන් වෙනස් ජේලාස්ටික් වර්ගවල සහත්ව සමාන විය හැකි බව සිංහන්ට වටහා දෙන්න.

ප්ලාස්ටික් වර්ගය	පිළිස්සීමේ පරික්ෂාවේ නිරීක්ෂණය	දුමෙහි ගන්ධය	පිළිස්සන අයුරු
HDPE	කහ පැහැති තුඩික් සහිත නිල් දැල්ල ඉටි පන්දමක මෙන් බ්‍රෑං වැට්ටේ.	පැරැනීන්	
PET	කහ පැහැති දැල්ලකි. කළු පැහැති දුම් පූජ ප්‍රමාණයක් නිකුත් කරයි.	ලාභණික ගන්ධයකි. බෝතලය පිළිස්සීමේදී දැනෙන ගන්ධය මූලාශ්‍ය ලෙස ගන්න.	
PVC	කහ පැහැති දැල්ලකි. දැල්ලේ ඉහළ කොටස නොමැති පැහැතිය. නින්නෙහි ප්‍රහාවය ඉවත් කළ විට පිළිස්සීම නතර චේ. (Self-extinguishing flame)	ක්ලෝරින්	

2.4.1 වගුව : පිලිස්සීමේ/ පහන්දැලී පරික්ෂාව (Burning test) මගින් ජ්ලාස්ටික් හඳුනා ගැනීම

සටහන :

- සමහර ද්‍රව්‍ය (ලෝහමය ලෙවන - Metallic salts) බන්සන් දැල්ලට ඇල්ලු විට දැල්ලට ලැබෙන වර්ණය අනුව එම ද්‍රව්‍යය හඳුනා ගත හැකි අතර, පහත දැලී පරික්ෂාව එම සංකල්පය මත පදනම් ව ඇත. ඉහත සාම්පල පිළිබඳ සැලකු කළ, රත් වූ තඹ කම්බිය ක්ලෝරින් අන්තර්ගත පොලිවයිනයිල් ක්ලෝරයිඩ් (PVC) මත ස්පර්ය කොට නැවත බන්සන් දැල්ලට ඇල්ලු විට, තඹ කම්බිය මත නිපදවී ඇති කොපර ක්ලෝරයිඩ් ($CuCl_2$) සංයෝගයේ පවතින Cu^{2+} අයනවලට ලාක්ෂණික කොළ වර්ණය දැල්ලෙහි ඇති වේ.
 - ජ්ලාස්ටික් ද්‍රව වි තඹ කම්බියට ඇලේ. ඔබට විභින්‍ය මූලාශ්‍රය මගින් මෙම ක්‍රියාකාරකම සිදුකරන ආකාරය සහ PVC සඳහා කොළ වර්ණ දැල්ල ලැබෙන අයුරු නැරඹි හැකි ය. ජ්ලාස්ටික් වර්ගය PET නම්, දැල්ලේ වර්ණය වෙනස් නොවේ.
 - තාප ගක්තිය ලබා දුන් විට, ලෝහවල පවතින ඉලෙක්ට්‍රොන උද්දීපනයට ලක්වී අධි ගක්ති මට්ටම්/සංඛ්‍යාත වෙත ලැබා වෙයි. කෙසේ වෙතත්, මෙම අධි ගක්ති මට්ටම ස්ථායි නොවන බැවින්, එම ඉලෙක්ට්‍රොන ලබා ගත් ගක්තිය මුදා හරිමින් නැවත තම ස්ථායි, අඩු ගක්ති මට්ටම වෙත ලැබා වෙයි. මෙහිදී මුදා හරින ගක්තිය විකිරණ ලෙස පිට වේ. මෙම විකිරණ වර්ණවත් ආලෝකය ලෙස දැකිය හැකි ය.
 - බහුඅවයවික ප්‍රතිව්‍යුතුකරණය බලශක්ති ඉතිරි කිරීමේ සහ පරිසර ආරක්ෂණ ප්‍රතිපත්තියේ ම කොටසකි. විවිධ ජ්ලාස්ටික් වර්ග හඳුනා ගැනීම මගින් අපට ඒවා වෙන්කොට එක්රස් කළ හැකි ය. එසේ වෙන් වෙන්ව එක්රස් කළ ජ්ලාස්ටික් වර්ග යාන්ත්‍රිකව ප්‍රතිව්‍යුතුකරණය කිරීම සිදු කළ හැක. නමුත් මෙසේ ජ්ලාස්ටික් වර්ග හඳුනා ගැනීම පහසු කටයුත්තක් නොවේ. එනම්, බීම බෝතල් සාදා ඇත්තේ PET වලින් ද, බැං සාදා ඇත්තේ LDPE වලින් ද, හෝ ජලනාළ සාදා ඇත්තේ PVC වලින් ද යන්න හඳුනා ගැනීම අපහසු ය. එමෙන්ම, ජ්ලාස්ටික් අපද්‍රව්‍ය වෙන් කිරීමේදී හා ප්‍රතිව්‍යුතුකරණය කිරීමේදී මත්වන තවත් ගැටුවක් වන්නේ, ඒවායේ විවිධ ආකළන ද්‍රව්‍ය අන්තර්ගත වීම යි.

අගයීම් කම්බෙද

අමතර මූලාගුය

- This work is a derivative of Cossu C., Deck N., Hermans S., Mura C. Growing Plastics & New Life for Plastic, Future Classroom Scenario, The BLOOM School Box. This work is licensed under Attribution-Share Alike 4.0 International (CC BY-SA 4.0) license. This work is available at <https://bloom-bioeconomy.eu/repository/ls5/>
- Plastic Density Lab
<https://www.youtube.com/watch?v=Om9R9hPz3i4>
- Archimedes Principle Test
<https://www.youtube.com/watch?v=K2ugHgJngN0>
- Beilstein test (prove chlorine in pvc)
<https://www.youtube.com/watch?v=Cjdj0kFIIsKY>
<https://www.youtube.com/watch?v=ZDTcQArIiMU>

2.5 ක්‍රියාකාරකම: ජේවප්ලාස්ටික් (Bioplastics) නිපදවීම සහ එහි ගුණාංග පිළිබඳ හැදැරීම

විෂය කේතු : රසායන විද්‍යාව (Chemistry)

කුසලතා : අර්ථක්‍රීතිය, යෙදීම (Apply), තාක්ෂණවේදය (Technology)

පාරිභාෂික පද : අවාසි (Cons), පුද්ගලනය කිරීම (Demonstrate), ඇගයීම (Evaluation), නිරික්ෂණය (Observation), වාසි (Pros), පොසිල ඉන්ධන හාවිතයෙන් නිපද වූ ප්ලාස්ටික් (Fossil fuel - based plastics), සාම්ප්‍රදායික ප්ලාස්ටික් (Conventional plastics), වාසි සහ අවාසි (Pros and cons), පර්යේෂණය (Research), දන, සාණා, ආකර්ෂණීය සාධක වගුව (PMI chart), ජේව හායනය නොවන (Non-biodegradable), ප්‍රත්‍රිතනනීය සම්පත් (Renewable resources), ප්‍රත්‍රිතනනීය නොවන සම්පත් (Non-renewable resources)

මෙම ක්‍රියාකාරකමෙහි දී විඛියෝගක් නැරඹීමෙන් ජේවප්ලාස්ටික් නිපදවන ආකාරය සිසුන් ඉගෙනගනු ඇතේ. ඉන්පසුව, සිසුන්ට ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ඉඩ ලබා දෙන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

- ◆ බඩුඟීරිගු පිටි මේස හැඳි 1.5
- ◆ විනාකිරී තේ හැඳි 1
- ◆ ගේලිසරින් තේ හැඳි 1
- ◆ ජලය මේස හැඳි 5
- ◆ ආහාර වර්ණක (අත්‍යවශ්‍ය නොවේ)
- ◆ සාස්පානක්
- ◆ ලි හැන්දක්
- ◆ පිහියක්
- ◆ කතුරු හෝ පේස්ට්‍රී කපන කටර (Set of pastry cutters)
- ◆ නොඇමෙනසුලු පිළිස්සුම් කොළ (Non-stick baking sheet) හෝ තෙල් කොළ
- ◆ SMART ජංගම දුරකථනයක් හෝ පරිගණකයක්
- ◆ සිසු ක්‍රියාකාරකම් පොතේ “ජේවප්ලාස්ටික් නිපදවීම” ක්‍රියාකාරකම අඩංගු පත්‍රිකාව - කුඩා කණ්ඩායමකට එක බැඟින්

ක්‍රමය

පියවර 1

- ජේවප්ලාස්ටික් පිළිබඳ සිසුන්ගේ අදහස් විමසන්න.
- “ජේවප්ලාස්ටික්” සඳහා නිර්වචනයක් ගොඩනැගීමට සිසුන් යොමු කරන්න.
- නිර්චිත ගොඩනැගු පසුව 2.5.1 රුපය කළුලුල්ලේ පුද්ගලනය කරන්න. නැතොත් ඇද පෙන්වන්න.
- පොසිල ඉන්ධන හාවිත කර නිපදවන ප්ලාස්ටික් සහ ජේවප්ලාස්ටික් අතර වෙනස්කම සාකච්ඡා කරන්න.
- ජේවප්ලාස්ටික්වල යෙදීම පිළිබඳව ද සාකච්ඡා කරන්න.

පියවර 2

- සාමාජිකයන් හතරදෙනා හෝ පස්දෙනා බැඟින් වන ලෙස සිසුන් කණ්ඩායම්ගත කරන්න.

- පෙර ක්‍රියාකාරකම්වල දී අධ්‍යයනය කරන ලද්දේ පොසිල ඉන්ධනවලින් (තෙල්වලින්) නිපද වූ ජ්ලාස්ටික් පිළිබඳව බව සිසුන්ට දන්වන්න.
- ඔබට ජෙවප්ලාස්ටික් සාම්පලයක් සොයාගත හැකිනම් එය සිසුන්ට ලබා දී පොසිල ඉන්ධනවලින් නිපදවූ ජ්ලාස්ටික් සමග සන්සන්දනය කරන ලෙස පවසන්න.
- එදිනෙදා හාවිත වන ජ්ලාස්ටික්වලින් තරම් පරිසර දුෂණයක් සිදු නොකරන බැවින් ජෙවප්ලාස්ටික් පරිසරයට හිතකර බව අවධාරණය කරන්න.


පියවර 3

- විද්‍යාගාරයේ දී පහත ක්‍රමය මගින් ජෙවප්ලාස්ටික් නිපදවීමට සිසුන් යොමුකරන්න.
 - ◆ සාස්පාන ගෙන ඉහත සියලු දුව්‍ය එයට එක් කරන්න.
 - ◆ ජ්ලාස්ටික්වලට වර්ණයක් දීමට අවශ්‍ය නම් ආහාර වර්ණක බිංදු කිහිපයක් ද එක් කරන්න.
 - ◆ දුව්‍ය මිශ්‍ර වන තුරු හැඳිගාන්න.
 - ◆ සාස්පාන අඩු උණුසුමෙහි (Low heat) රත් කරන්න.
 - ◆ මිශ්‍රණය ඇලෙනසුලු හා පාරහාසක බවට පත් වන තුරු දිගටම හැඳිගාන්න.
 - ◆ ඉන්පසුව මිශ්‍රණයට සෙමින් සිසිල් වීමට ඉඩ හරින්න.
 - ◆ හැන්දක් හාවිතයෙන්, ඇලෙනසුලු මිශ්‍රණය තෙල් කඩාසියක් හෝ නොඇලෙනසුලු පිළිස්සුම් කොළයක් මතට දමන්න.
 - ◆ පිහියක් හාවිතයෙන්, තියමිත සනකම ලැබෙන සේ මිශ්‍රණය තුනී කරන්න.
 - ◆ සිසිල් වීමට ඉඩ හරින්න.
 - ◆ සිසිල් වීමෙන් පසු පේස්ට්‍රී කපන කටරයක් මගින් ජෙවප්ලාස්ටික් කැබලි කපා ගත හැකි ය.
 - ◆ වියලීමට තබන්න (මේ සඳහා දින 4 - 5 පමණ ගත වේ).
- මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම සිදු කිරීමේ දී, දුව්‍ය කැපීම, රත් කිරීම සහ රත්වූ දුව්‍ය පරිහරණය යනාදියේ දී ආරක්ෂිත ක්‍රමවේද හාවිත කරන ලෙස සිසුන්ට උපදෙස් දෙන්න.
- ජෙවප්ලාස්ටික් විවිධ සංසටක හාවිත කර විවිධ ක්‍රමවේද යටතේ නිපදවිය හැකි ය. ඒ පිළිබඳ අන්තර්ජාලය හරහා හඳාරා අවබෝධයක් ලබා ගෙන එම ක්‍රම අත්හදා බැලීමට සිසුන් උනන්දු කරවන්න.


පියවර 4

- ජෙවප්ලාස්ටික්, ඒවායේ වාසි සහ අවාසි පිළිබඳව තොරතුරු සොයන ලෙස සිසුන්ට පවසන්න.
- සොයා ගත් තොරතුරු සටහන් කිරීම සඳහා 2.5.1 කාර්ය පත්‍රිකාව (Graphic organizer) හාවිත කරන ලෙස පවසන්න.
- ඉන්පසුව, පොසිල ඉන්ධන ප්‍රහවයක් ඇති ජ්ලාස්ටික් සහ ජෙවප්ලාස්ටික් පිළිබඳ දත්, සාම්, ආකර්ෂණීය සාක්‍රීල්ස්‍යයක් එනම්, PMI අධ්‍යයනයක් (Plus - Minus - Interesting Analysis) සිදු කිරීමටත්, මෙම අධ්‍යයනයෙන් පසුව, පරිසරයට වඩා හිතකර වන්නේ ක්‍රමන ජ්ලාස්ටික් වර්ගයදැයි සිසුන්ට හැගෙන පරිදි තීරණය කිරීමටත් ඒ සඳහා පන්තියේ සියලු සිසුන්ගේ අදහස විමසීමටත් ඔවුන්ට යොමු කරවන්න.
- PMI අධ්‍යයනය සිදු කිරීම සඳහා 2.5.2 කාර්ය පත්‍රිකාව හාවිත කරන ලෙස සිසුන්ට පවසන්න.
- යම් කරුණකට අදාළ සියලු අංශ අධ්‍යයනය කිරීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡා කරන්න.
- ජෙවප්ලාස්ටික් පිළිබඳ PMI අධ්‍යයනය සිදු කර ඒ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගන්නා ලෙසත්

එම තොරතුරු පන්තියට ඉදිරිපත් කරන ලෙසත් සිසුන්ට පවසන්න.



2.5.1 සටහන : ජ්‍යෙෂ්ඨ ප්ලාස්ටික් පිළිබඳ යුරෝපීය දත්ත පත්‍රිකාව
(මූලාශ්‍රය : EU - Bioplastic¹¹ ඇසුරින් නවීකරණය කරන ලදී)



2.5.2 සටහන : PMI සටහන සඳහා ආදර්ශය

11. <https://www.european-bioplastics.org>

අැගයීම් ක්‍රමවේද

නිරික්ෂණය, නිමැවුම (Output/ Product), වාචික සන්නිවේදනය, ලිඛිත සන්නිවේදනය, ස්වයං/ සමපදස්ථ (Peer) අැගයීම

අමතර මූලාශ්‍ය

- Is bioplastic the ‘better’ plastic?

https://www.youtube.com/watch?v=-_eGOyAiNIQ

- Truly Biodegradable Plastic

<https://www.youtube.com/watch?v=m8aEoD29nTM>

- 4 Facts You Need To Know About Bioplastics & Biodegradable Plastics

<https://www.youtube.com/watch?v=mc5rVMG8aow>

- explainthatstuff.com/bioplastics.html

- explainthatstuff.com/plastics.html

- What is bioplastic by Chemistry Bioplasticity - <https://www.youtube.com/watch?v=a-cluFG0kNLg> (1.16min)

- What are bioplastics? - <https://www.european-bioplastics.org/bioplastics/>

- UNEP (2015) Biodegradable Plastics and Marine Litter. Misconceptions, concerns, and impacts on marine environments. United Nations Environment Programme (UNEP), Nairobi.

03

ඒනම සහ සාර්කරුක සෞඛ්‍යය (Human and environmental health)

3.1 ක්‍රියාකාරකම: අපේ ආහාරයට ක්‍රූඩ ප්ලාස්ටික් එක් වන්නේ කෙසේ ද?

විෂය සේවක: ජීව විද්‍යාව (Biology), රසායන විද්‍යාව (Chemistry), සෞඛ්‍යය (Health)

ක්‍රියාකාරකම සඳහා කාලය : විනාඩි 120ක් හෝ ඊට අඩු

ක්‍රියාකාරකම සඳහා කාලය : අර්ථත්වය, ඇගයීම

පාරිභාශික පද : වැළැක්වීම (Avoid), ඉවතලිය හැකි (Disposable), බැහැරලිම (Dump), වස්තුව / ද්‍රව්‍ය (Object), ඉතා කුඩා (Tiny)

මෙම නාටුමය ක්‍රියාකාරකමේ දී, ශිෂ්‍යයින් විභින් ක්‍රූඩ ප්ලාස්ටික් අපගේ ආහාරයට එකතු වන ආකාරය රුප දක්වමින් ඉදිරිපත් කරනු ඇත.

අවශ්‍ය ද්‍රව්‍ය

(මෙම ක්‍රියාකාරකම සඳහා සිසු ක්‍රියාකාරකම පොතේ කාර්ය පත්‍රිකාවක් වෙන් කර නොමැති බව සලකන්න)

◆ විඛියෝචිත: “Why We Eat Plastic Every Day. Microplastics in Your Food!” by Daxon - <https://www.youtube.com/watch?v=-yzm6aB0YiU> (11.46 min)

භූමිකා (Roles)

- මෙහි දී ගුරුතුමා/ ගුරුතුමිය “කථාව කියන්න” (Story teller) ලෙස මෙන්ම මෙම නාටුයේදී සම්බන්ධීකාරක ලෙස ද ක්‍රියා කරයි.
 - ◆ දෙවන ශිෂ්‍යයා කතාවේ එන ‘ගැහැනු ලුමයාගේ’ භූමිකාව රුප දක්වයි
 - ◆ තෙවන ශිෂ්‍යයා කතාවේ එන ‘පිරිමි ලුමයාගේ’ භූමිකාව රුප දක්වයි
- පන්තියේ සේසු සිසුන්, කථාව ආරම්භ කිරීමට ප්‍රථම මත්ස්‍යයින්ගේ විවිධ ප්‍රමාණ අනුව, කණ්ඩායම් තුනකට බෙදන්න.
 - ◆ එක් ශිෂ්‍යයෙකු ‘විශාල මුනා’ මත්ස්‍යයා ලෙස
 - ◆ ශිෂ්‍යයන් 3 ත් 5 ත් අතර ; මධ්‍යම ප්‍රමාණයේ මත්ස්‍ය කණ්ඩායම ලෙස
 - ◆ ඉතිරි සියලු ශිෂ්‍යයන් ; කුඩා ප්‍රමාණයේ මත්ස්‍ය කණ්ඩායම ලෙස

සැකැස්ම / පසුතලය

- නාටුය රුප දක්වීම සඳහා සුදුසු පංති කාමරයක් හෝ එලිමහනේ විවෘත ප්‍රදේශයක් පහත පරිදි සුදානම් කර ගන්න.
- ◆ ‘ගැහැනු ලුමයාගේ’ හා ‘පිරිමි ලුමයාගේ’ නිවාස නිරුපණය කිරීම සඳහා සුදුසු බෙස්ක් කිහිපයක්
- ◆ මූහුද වෙරෙලෙහි මසුන් අල්ලන (මාළ බාන) ස්ථානය පෙන්නුම කිරීමට සුදුසු පුවුවක්

◆ ‘ගැහැණු ලමයාගේ’ හා ‘පිරිමි ලමයාගේ’ නිවසෙහි කැම කාමරය නිරුපණය කිරීම සඳහා පුවු කිහිපයක්

උපකාරක ද්‍රව්‍ය හා ඇදුම් පැලදුම් (Props and costumes)

පහත ඇදුම් පැලදුම් හා උපකරණ නාට්‍යය රග දැක්වීම සඳහා අවශ්‍ය වේ.

ඇදුම් පැලදුම් (Costumes)

- “විශාල වුනා මත්ස්‍යයා” ගේ ඇදුම (විඩියෝවෙහි දැක්වෙන පරිදි)
- මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ මත්ස්‍යයින් සඳහා ‘විශාල වුනා මත්ස්‍යයා’ ගේ ඇදුමට සමාන හැඩයක් ඇති කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ඇදුම්

මුළුන් ඇල්ලීම සඳහා අවශ්‍ය ආම්පන්න (Fishing props)

- වුනා මසුන් ඇල්ලීම සඳහා රවුම් මුදුවක් (Hook)
- ප්ලාස්ටික් බෝල 15-25 අතර ප්‍රමාණයක්; නිවසේ හෝ පාසලේ දී එකතු කර ගත් කුඩා ප්ලාස්ටික් බෝතල්වල (0.5L) පතුල කොටස (අඩි) එකට අලවා මෙම ප්ලාස්ටික් බෝල සකස් කර ගන්නා මෙන් සිසුන්ට දැන්වන්න.
- ඉවත දැමිය හැකි ප්ලාස්ටික් ද්‍රව්‍ය / අයිතම කිහිපයක්; ප්ලාස්ටික් බෝතල්, කෝප්ප, තැටි (Tray) සහ ආහාර බඳුන්. විශේෂයෙන් ආහාර ඇසුරුම්වලින් ලැබෙන විවිධ ප්ලාස්ටික් හාරන එකතු කර සෝදා පිරිසිදු කර ගැනීමෙන් මෙම ද්‍රව්‍ය සූදානම් කර ගන්නා මෙන් සිසුන් දැනුවත් කරන්න.
- හුලා ඩුප් (Hula hoops); හුලා ඩුප් 4ක් තේ අතර ප්‍රමාණයක් සොයා ගැනීමට සිසුන් යොමු කරන්න. එක් මධ්‍යම ප්‍රමාණයේ මත්ස්‍යයෙකුට එකක් බැගින් වන සේ මෙම හුලා ඩුප් අවශ්‍ය වේ.
- ප්ලාස්ටික් පිගන් 15-25 අතර ප්‍රමාණයක්; සැම දිජ්‍යායෙකුටම 1 බැගින් ද ප්‍රධාන වරිත රගපාන ‘ගැහැණු ලමයාට’ සහ ‘පිරිමි ලමයාට’ 2 බැගින් ද වන සේ ලබා දෙන්න.
- නිල් පැහැති රේඛි කැබැල්ලක් ; 1.5 × 2.5 m ප්‍රමාණයේ නිල් පැහැති මිල අඩු රේඛි කැබලි 2ක් සොයා ගැනීමට සිසුන්ට දැන්වන්න.

තුමය

පියවර 1 - ‘ගැහැණු ලමයා’ හා ‘පිරිමි ලමයා’

- ගැහැණු ලමයාගේ හා පිරිමි ලමයාගේ වරිත ප්‍රේස්තකයින්ට භඳුන්වා දෙන්න. මෙහි දී ‘ගැහැණු ලමයාට’ හා ‘පිරිමි ලමයාට’ ඔවුන් මුහුදු වෙරළ ආක්‍රිත කුඩා නිවසක ජ්වත් වන ආකාරයන්, ආහාර පිණීස මසුන් ඇල්ලීමට මුහුදු යන ආකාරයන් විස්තර කිරීමට උපදෙස් ලබා දෙන්න.
- අනතුරුව, සිසුන් සමග ඔවුන් මුහුදු යන ආකාරය, ඔවුන්ට මසුන් ඇල්ලීම සඳහා අවශ්‍ය වන උපකරණ පිළිබඳ සාකච්ඡාවක් මෙහෙයවන්න.
- එක් දිනක් ‘මෙම ගැහැණු ලමයා හා පිරිමි ලමයා’ තම නිවස පිරිසිදු කරන ලද බවත් එහි දී එකතු වූ අනවශ්‍ය හා ප්‍රයෝගනයට ගත තොහැඟි සියලු දේ එකතු කර මුහුදට විසි කරන ලද බවත් පවසන්න.
- මෙහි දී සිසුන් සමග සාකච්ඡාවක් මෙහෙයවා ඔවුන් විසින් එසේ ඉවත ලන ලද හාන්ඩ් හා උපකරණ පිළිබඳ විමසන්න. තවද මෙම ද්‍රව්‍ය අතුරින් වැඩිපූර ‘ප්ලාස්ටික්’ අඩංගු විය හැකි දී පිළිබඳ සාකච්ඡා

කරන්න. මෙහි දී සාගරය නිරුපණය කිරීම සඳහා නිල් පැහැති රේදී කැබැල්ල හාවිත කරන ලෙසත් සාගරයට ඉවත්තන ජ්ලාස්ටික් උච්ච වඩාත් හොඳින් පුදරුණනය කිරීම සඳහා එවා නිල් පැහැති රේදී කැබැල්ල මත තබන ලෙසත් උපදෙස් දෙන්න.

- මෙහි දී සිසුන් සමග සාකච්ඡාවක් මෙහෙයවමින් ‘ගැහැණු ලමයාගේ’ හා ‘පිරිමි ලමයාගේ’ හැසිරීම පිළිගත හැකිද යන්න විමසන්න. තවද, මූහුදට විසිකරන ලද ජ්ලාස්ටික් උච්චවලට කුමක් සිදු විය හැකි දැයි ඔවුන් සිතන්නේ ද යන්න විමසන්න.

විශේෂයෙන් සුරුයයාගේ, සුළගේ හා මූහුදු රල් ස්වාහාවික බලපැම / ක්‍රියාව මගින් මූහුදෙහි තිබෙන ජ්ලාස්ටික් ‘කුඩා ජ්ලාස්ටික් කැබලි’ එනම් ‘ක්ෂේර ජ්ලාස්ටික්’ බවට බිඳී වැටෙන ආකාරය පිළිබඳ ඔවුන් සමග සාකච්ඡා කරන්න.

පියවර 2 - මූහුදෙහි සිටින මසුන් ('Fish in the sea')

- නිල් පැහැති රේදී කැබැල්ල මත ජ්ලාස්ටික් බෝල තබන මෙන් සිසුන්ට උපදෙස් ලබා දෙන්න. මෙම ජ්ලාස්ටික් බෝල මගින් “ක්ෂේර ජ්ලාස්ටික්” නිරුපණය කෙරේ.
- මෙහි දී ‘කුඩා මසුන්’ ලෙස රංගනයේ යෙදෙන සිසුන්, වතුරෙහි ක්‍රිඩා කරන ආකාරයන් ආහාර දුටු විට (නිල් රේදී කැබැල්ල මත තබන ලද ජ්ලාස්ටික් බෝල) එම ආහාර තිල දමන ආකාරයන් රග දැක්වීමට යොමු කරන්න. ඒ අනුව මෙම කුඩා මසුන්ට ක්ෂේර ජ්ලාස්ටික් ආහාරයට ගන්නා ආකාරය නිරුපණය කිරීමට උපදෙස් ලබා දෙන්න.
- තවදුරටත් සිසුන්ගෙන් ‘මිලගේ ආහාර පිගානේ’ ඇත්තේ මොනවා දී?’ යන්න විමසා ඔවුන්ගේ ප්‍රතිචාර ලබා ගන්න.
- මධ්‍යම ප්‍රමාණයේ මසුන් ලෙස රගපාන සිසුන් අතරින් එක් සිසුවෙකුට පිහිනා ගොස් ‘කුඩා ප්‍රමාණයේ මත්ස්‍යයින්’ ආහාරයට ගන්නා ආකාරය නිරුපණය කිරීමට උපදෙස් ලබා දෙන්න. (මෙහි දී සැම මධ්‍යම ප්‍රමාණයේ මත්ස්‍යයෙක් ම කුඩා මත්ස්‍යයින් දෙදෙනෙකු වටා ඩුලා ඩුප් (Hula hoops) එකක් දමා එම මත්ස්‍යයින් සතු වූ ජ්ලාස්ටික් බෝල ලබා ගනියි)
- දැන් මෙම මධ්‍යම ප්‍රමාණයේ මසුන්ගෙන්, ඔබගේ පිගානෙහි දැන් ඇත්තේ මොනවාදැයි විමසා ඔවුන්ගේ ප්‍රතිචාර ලබා ගන්න.
- අවසානයේ ‘විශාල වූනා මත්ස්‍යයා’ ලෙස රගපාන සිසුවාට මධ්‍යම ප්‍රමාණයේ මසුන් සියල්ල ම ආහාරයට ගන්නා මෙන් ද මධ්‍යම ප්‍රමාණයේ මසුන් සතු ජ්ලාස්ටික් බෝල සියල්ල ම එකතු කර ගන්නා ලෙස ද උපදෙස් ලබා දෙන්න.
- මෙම විශාල වූනා මත්ස්‍යයාගෙන් ද, ඔබගේ පිගානෙහි දැන් තිබෙන්නේ මොනවාදැයි විමසන්න.
- ‘ගැහැණු ලමයා’ හා ‘පිරිමි ලමයා’ ලෙස රංගනයේ යෙදෙන සිසුන්ට විශාල වූනා මත්ස්‍යයා අල්ලා ගැනීමට උපදෙස් ලබා දෙන්න.

පියවර 3 - ගැහැණු ලමයා හා පිරිමි ලමයා (Girl and Boy)

- ගැහැණු ලමයාට හා පිරිමි ලමයාට ‘විශාල වූනා’ මත්ස්‍යයා තිවසට රැගෙන ගොස් ආහාරය සඳහා සූදානම් කිරීමට උපදෙස් ලබා දෙන්න. මෙහි දී විශාල වූනා මත්ස්‍යයාගේ ගිරිරය තුළ කුඩා ජ්ලාස්ටික් කැබලි විශාල ප්‍රමාණයක් තිබෙනු නිරීක්ෂණය වේ.
- මත්ස්‍යයින්ගේ ගිරිරය තුළ ජ්ලාස්ටික් එක් රස් වන (Accumulate) ආකාරය පිළිබඳ සාකච්ඡාවක් සිසුන් සමග සිදු කරන්න.

- මුහුදු පරිසරයට, ක්‍රේඛ ප්ලාස්ටික් (Microplastic) මගින් සිදුවන දූෂණය වලක්වා ගැනීමට ගත හැකි පියවර/ ක්‍රියාමාර්ග ගැන සාකච්ඡාවක් සිපුන් සමග පවත්වා මෙම භූමිකා රාගනය අවසන් කරන්න.

පියවර 4 - සාකච්ඡාව

ක්‍රේඛ ප්ලාස්ටික් මගින් මුහුදු පරිසරයෙහි සිදුවන දූෂණය (ක්‍රේඛ ප්ලාස්ටික් දූෂණය) වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් පහත ප්‍රශ්න ආගුණයන් සිදු කරන්න.

- ඔබ මපුන් ආහාරයට ගැනීම පිය කරන්නේ ද?
- 'ගැහැනු ලම්ය' හා 'පිරිමි ලම්ය' විසින් මුහුදට විසි කරන ලද ප්ලාස්ටික් ද්‍රව්‍යවලට කුමක් සිදුවූයේ ද? එම ද්‍රව්‍ය මත්ස්‍යයින් විසින් ආහාරයට ගන්නා ලද 'ක්‍රේඛ ප්ලාස්ටික් බවට' පත් වූයේ කෙසේ ද?
- එතරම රසවත් හා පෙළ්පාදායී ආහාරයක් වන මාඟ ආහාරයට ගැනීම නැවැත්වීය යුතු යැයි ඔබ සිතන්නේ ද?
- වඩාත් වගකීම් සහගත ලෙස ප්ලාස්ටික් අඩංගු ද්‍රව්‍ය ඉවත් කළ හැක්කේ කෙසේ ද?
- ක්‍රේඛ ප්ලාස්ටික් අප ආහාරයට ගන්නා මපුන් කුළ පමණක් නොව වාතයේ, පෙසහි මෙන්ම අප බීමට ගන්නා ජලයෙහි ද අප ගන්නා ආහාරවලද තිබිය හැකි බව විස්තර කරන්න.

ක්‍රේඛ ප්ලාස්ටික් දූෂණය වැළැක්වීමට ගත හැකි පියවර සිපුන් සමග සාකච්ඡා කරන්න. (සාකච්ඡා කළ යුතු කරුණු සිපු ක්‍රියාකාරකම් පොතෙහි දක්වා ඇත)

අැගයීම් කුමවේද

නිරීක්ෂණය, වාචික සන්නිවේදනය, ස්වයං හෝ සම්පදස්ථී (Peer) අැගයීම

අමතර මූලාශ්‍ය

- Kids Stay Home project #07: Make a wearable fish costume!
<https://www.youtube.com/watch?v=cyAYIlmqPN0>
- Lusher AL, McHugh M, Thompson RC (2013) Occurrence of microplastics in the gastrointestinal tract of pelagic and demersal fish from the English Channel. Marine Pollution Bulletin 67(1): 94-99. doi: 10.1016/j.marpolbul.2012.11.028
- Thompson RC *et al* (2004) Lost at sea: where is all the plastic? Science 304: 838. doi: 10.1126/science.1094559

3.2 ක්‍රියාකාරකම: ක්‍රුඩ ප්ලාස්ටික් ඔබගේ සෞඛ්‍යයට බලපෑන්නේ කෙසේ ද?

විෂය කේත්තු : රසායන විද්‍යාව (Chemistry), පරිසර විද්‍යාව (Ecology)

ක්‍රියාකාරකම සඳහා කාලය : විනාඩි 60 හෝ රීට අඩු

ක්‍රියාකාරකම සඳහා කාලය : විනාඩි 60 හෝ රීට අඩු

පාරිභාෂික පද : උල්ලේඛනය (Abrasion), ආකලන (Additive), බලපැම (Affect), මග හරිනවා (Avoid), සාක්ෂාත (Evidence), නිරාවරණය වීම (Exposure), හානිකර (Harmful), මැදිහත් වී නිරෝධනය කිරීම (Interfere), ක්‍රුඩ තන්තු (Microfiber), සම්බුද්‍ය වීම (Originate), පාර්ශම්බූල කිරණ (UV radiation), සුවිකාරක (Plasticizers), විකිරණ (Radiation), විනෝදාස්වාද (Recreation), විනිවිද පෙනෙන සුළු (Transparent)

මෙම ක්‍රියාකාරකමෙහිදී සිසුන්ට ක්‍රුඩ ප්ලාස්ටික් මගින් පරිසරයට හා මිනිසාගේ සෞඛ්‍යයට වන බලපැම පිළිබඳ වූ කෙටි විඩියෝ පටයක් නැරඹීමට ලබා දේ.

අවශ්‍ය ද්‍රව්‍ය

◆ ක්‍රුඩ ප්ලාස්ටික් මගින් සෞඛ්‍යයට වන බලපැම පෙන්තුම් කරන කෙටි විඩියෝව
"How microplastics affect your health" by UNEP <http://www.youtuv.com/watch?v=aiEBEGKQP-I> (1:57 min)

◆ සිසු ක්‍රියාකාරකම පොතෙහි, ක්‍රුඩ ප්ලාස්ටික් මගින් සෞඛ්‍යයට සිදුවන බලපැම හා ප්ලාස්ටික්වලට නිරාවරණය වීම අවම කර ගත හැකි ප්‍රායෝගික ආකාර පිළිබඳ සඳහන් වන කාර්ය පත්‍රිකාව

ක්‍රමය

- ක්‍රුඩ ප්ලාස්ටික් මගින් සෞඛ්‍යයට වන බලපැම ඇතුළත් විඩියෝව නැරඹීමට සිසුන්ට අවස්ථාව ලබා දෙන්න.
- අනතුරුව, පහත ගැටුපු සඳහා පිළිතුරු සෙවීමට ඔවුන් ව යොමු කරන්න.
- අවශ්‍ය නම් ඉහත විඩියෝව දෙවරක් හෝ තුන්වරක් නැරඹීමට සිසුන්ට අවස්ථාව ලබා දෙන්න.
- සිසුන් විසින් පළමු ප්‍රශ්න 10ට තනි තනිව පිළිතුරු ලබා දුන් පසු දිජ්‍යායෙකු පංතිය ඉදිරියට කැඳවා, සියලු දෙනාගේ සහභාගිත්වයෙන් පිළිතුරු සාකච්ඡා කරන්න.
- පසුව ඔබ විසින් මෙම පිළිතුරු සම්බන්ධයෙන් අවශ්‍ය පැහැදිලි කිරීම් තවදුරටත් සිදු කරන්න.

සටහන :

පිළිතුරු ලබාදීමේ දී නරඹන ලද විඩියෝ පටයට අමතර ව වෙනත් විවිධ ප්‍රහා මගින් තොරතුරු ලබා ගත හැකි ය. ඒ අනුව මෙම ගැටුපු සඳහා එක් 'තිවැරදි පිළිතුරු' නොමැති බව සලකන්න.

පහත ප්‍රශ්න හා පැහැදිලි කිරීම් සකස් කර ඇත්තේ නරඹන ලද විඩියෝව මත පදනම්ව ය.

1. ක්‍රුඩ ප්ලාස්ටික් (Microplastic) යනු මොනවා ද?

ක්‍රුඩ ප්ලාස්ටික් යනු 5 mmට වඩා කඩා ප්ලාස්ටික් කැබලි වේ (තව දුරටත් පැහැදිලි කරන්නේ නම්, 1μm හා 5mm අතර විශාලත්වයක් ඇති ප්ලාස්ටික් කැබලි වේ).

2. ක්‍රුඩ ප්ලාස්ටික් හට ගන්නේ කෙසේ ද?

සමහර ක්‍රුඩ ප්ලාස්ටික් රුපලාවනුය ද්‍රව්‍ය හා පෙෂ්ඨගලික පරිහරණ නිෂ්පාදන (Personal care products) ආශ්‍රිත ක්‍රුඩ කැටිති (Microbeads) ලෙස පැමිණේ. අනිකුත් ක්‍රුඩ ප්ලාස්ටික් විවිධ ද්‍රව්‍ය හා විතයට ගැනීමේ දී [නිදියුත් ලෙස; වාහනවල වයර ආශ්‍රිත ව, රෙදි පිළි කරමාන්තයේ දී නිපදවන කෘතිම රෙදි පිළි තන්තු (Synthetic textile microfibre) පරිජරයට එකතු වේ]. ප්ලාස්ටික් අපද්‍රව්‍ය (Plastic waste) UV කිරණවලට නිරාවරණය විමෙන් කුඩා කොටස්වලට බිඳ වැටීම සිදුවන අතර, බොහෝ ක්‍රුඩ කැටිතිවල (Microbeads) ආරම්භය (Origin) මෙය වේ.

3. ප්ලාස්ටික් අංශ (Plastic particles) කොපමණ ප්‍රමාණයක් සාගරයේ පාවතින් පවතී ද?

නවීන විද්‍යාත්මක සෞයා ගැනීම් අනුව මෙම අගය වෙනස් විය හැකි වුවත්, එය දළ වශයෙන් උගින් 51ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇත.

4. විද්‍යායූධින්ට අනුව, ප්ලාස්ටික් සඳහා එක් කරනු ලබන සමහර රසායනික ද්‍රව්‍ය මිනිසාගේ සෞඛ්‍යයට බලපැමි ඇති කරයි. එසේ බලපැමි කරන්නා වූ රසායනික කාණ්ඩ වර්ග 2ක් සඳහන් කරන්න.

1) Bisphenol - A (BPA) - මෙය ප්ලාස්ටික් බේත්තල් විනිවිද පෙනෙන සුළු (Transparent) තත්ත්වයට පත් කිරීම සඳහා හා විත කරනු ලබයි. මෙමගින් මිනිසාගේ අන්තරාසර්ග (හොර්මොන්) පද්ධතියට බලපැමි ඇති කළ හැකි ය.

2) Bis (2-ethylhexyl) phthalate (DEHP) - මෙය ප්ලාස්ටික්වල තැමෙන සුළු බව (Flexibility) වැඩි කිරීමට හා විත කරන මුත් එය පිළිකාරකයකි.

5. ක්‍රුඩ ප්ලාස්ටික් විෂ සහිත (Toxic) වුවහොත් එය හානිදායක වන්නේ කෙසේ ද?

ක්‍රුඩ ප්ලාස්ටික් විෂ සහිත විය හැක්කේ/ හානිකර විය හැක්කේ ඒවා ආහාර දාමයේ ඉහළට ගමන් කරන බැවිනි (ආහාර දාමය ඔස්සේ සාන්දු වන බැවින්).

6. ක්‍රුඩ ප්ලාස්ටික් අඩංගු වන ආහාර දාමයක් සඳහා උදාහරණයක් සපයන්න.

ක්‍රුඩ ප්ලාස්ටික් → සත්ත්ව ප්ල්වාංග → කුඩා මුළුන් → මාංග හස්ක මුළුන් → මිනිසා
ක්‍රුඩ ප්ලාස්ටික් → බෙල්ලන් → මිනිසා
ක්‍රුඩ ප්ලාස්ටික් → කකුලවන් → මිනිසා

7. ක්‍රුඩ ප්ලාස්ටික් සෞයාගෙන ඇත්තේ කුමන ආහාර ද්‍රව්‍යවල ද?

වියර, බෙල්ලෝ, මී පැණි, මේස ලුණු, නළ ජලය සහ තවත් බොහෝ ද්‍රව්‍යවල මෙම ක්‍රුඩ ප්ලාස්ටික් සෞයා ගෙන ඇත. තවද ගෘහස්ථ්‍ය පවතින දුවිලි ආශ්‍රිතව ද මෙම ක්‍රුඩ ප්ලාස්ටික් සෞයා ගෙන ඇත.

8. මිනිස් සිරුර තුළින් සෞයාගෙන ඇති ආකලන වර්ග (Additives) මොනවා ද?

තැලේට් (Phthalates) සහ BPA

9. මෙම ආකලන (Additives) වර්ග සෞයා ගෙන ඇති ස්ථාන හා ප්‍රමාණ කවරේ ද?

ලදරුවන් 10 දෙනෙකුගෙන් 08 දෙනෙකුගේ ගීරුර තුළ හා වැඩිහිටි සියලුමදෙනාගේ ගීරුවල මෙම තැලේට් වර්ග හමු වී ඇත. මිනිසුන්ගේ මූත්‍ර සාම්පූලවලින් 93%කම BPA හමු වී ඇත.

10. අප මේ පිළිබඳ බිඟ විය යුතු ද?

නැත. නමුත් ප්ලාස්ටික් යනු මිනිසා විසින් නිර්මාණය කරන ලද, බොහෝ රසායනික ආකලන (Chemical

additives) අඩංගු ද්‍රව්‍යයක් බව අප තෝරුම් ගැනීම වැදගත් වේ. ජ්ලාස්ටික් නිර්මාණය කිරීමේ දී මිනිසා විසින් එහි හානිකර බලපෑම් පිළිබඳ එතරම් අවධානය යොමු නොකළද ජ්ලාස්ටික් හා ඒ ආශ්‍රිත රසායනික ද්‍රව්‍යවල හානිකර බලපෑම් පාලනය කිරීමට මේ වන විට අපහසු වී ඇත.

11. මේ පිළිබඳ අපට කළ හැක්කේ කුමක් ද?

මේ සඳහා පිළිතුරු වේඩියෝවෙහි ලබා දී නොමැත. සිසුන් සමග සාකච්ඡාවෙන් මේ සඳහා ගත හැකි පියවර ලැයිස්තු ගත කරන්න.

1	එක්වරක් පමණක් හාවත කර ඉවත ලන (Single Use Plastics) ජ්ලාස්ටික් හාවතය සීමා කරන්න. (ගැඳී, ගැරුප්පු, කෝප්ප, පිගන්, ආහාර ඇසුරුම්)	
2	හැකි සැම විටම PVC නිෂ්පාදන හාවතය සීමා කර, විකල්ප සඳහා යොමු වන්න.	
3	ඉලෙක්ට්‍රොනික ක්‍රිඩා ඇතුළු ජ්ලාස්ටික් සෙල්ලම් බඩු සමග සෙල්ලම් කිරීම සීමා කරන්න. (සෙල්ලම් කිරීම සඳහා ජ්ලාස්ටික් බඩු යොදා ගැනීම සීමා කරන්න)	
4	ජ්ලාස්ටික් හානවල (Containers) පිළියෙල කර, අසුරා ඇති, ආහාර අලෙවිසැල්වලින් මිලදී ගන්නා ආහාර (Takeaway food) හාවතය සීමා කරන්න.	
5	ජ්ලාස්ටික් හානවල දමා ඇති ආහාර රත් කිරීම සඳහා මයිනොවේවි උදුන් හාවත නොකරන්න.	
6	උණුසුම් ආහාර පිළිගැනීවීම සඳහා ජ්ලාස්ටික් හාන/ පිගන්/ ගැඳී/ ගැරුප්පු හාවත නොකරන්න. ඒ වෙනුවට විකල්ප ද්‍රව්‍ය හාවත කරන්න.	
7	ජ්ලාස්ටික් ජල බොතල්වල ඇති ජලය පානය කිරීම සීමා කරන්න.	
8	අසුරුම් සඳහා ජ්ලාස්ටික් ද්‍රව්‍ය හාවතය හැකි තරම් සීමා කරන්න.	
9	භාරිටික / කායික ක්‍රියාකාරකම්වල යොදෙන්න. මේ සඳහා හැකි සැම විටම එළිමහන් හෝත අවකාශ යොදා ගන්න.	

3.2.1 සටහන : සූදු ජ්ලාස්ටික් වලට නිරාවරණය වීම අවම කිරීම සඳහා වූ ප්‍රායෝගික උපදෙස්

සාකච්ඡා කළ යුතු කරුණු

වැඩිපුර දැනුමට සිසුන් සමග පහත කරුණු සාකච්ඡා කරන්න.

ජ්ලාස්ටික් අසුරුම් හේතුවෙන් මිනිසුන් තැලෙළ්වලට (Pthaletes) නිරාවරණය වීම

- ◆ මිනිසුන් තැලෙළ්වලට නිරාවරණය වීම මූලික වශයෙන් සිදුවන්නේ තැලෙළ්ට අඩංගු බඳුන් හා නිෂ්පාදන සමග ස්පර්ශ වූ ආහාර හා විවිධ පාන වර්ග පරිහැළුණය කිරීමෙන්.
- ◆ මිනිසු ගිරිය තුළ දී, මෙම තැලෙළ්ට වෙනත් සරල එල (විවිධ පරිවෘත්තිය එල) බවට පත් වී මූත්‍රා සමග ඉක්මනින් ගිරියෙන් බැහැර වේ¹².

නිරාවරණය වූ ප්‍රමාණය තීරණය කිරීම¹³ (Determinants of exposure)

- ◆ මෙම පර්යේෂණයේ දී ජීවන රටාව හා ආහාර පරිහැළුණය පිළිබඳ දත්ත ආගුයෙන් තැලෙළ්වලට නිරාවරණය වූ ප්‍රමාණය නිර්ණය කෙරීණි. මෙහි දී මෙම දත්ත ප්‍රශ්නවලියක් හා ආහාර දිනපොත (Food diary) ඇසුරෙන් එකතු කර ගැනීනි. මෙහිදී ප්‍රශ්නවලි මගින් ලබා ගත් දත්ත විශ්ලේෂණය කිරීමෙන්, මුවරුන් හා සිසුන් යන දෙපිරිසටම තැලෙළ්ට සඳහා නිරාවරණය වීමේ වැඩි අවධානමක් ඇති කරන්නේ කුමන ආහාර පුරුදු හා හැසිරීම් ද යන්න තහවුරු කර ගත හැකි විය. නමුත් සමහර

12. Phthalates Factsheet https://www.cdc.gov/biomonitoring/Phthalates_FactSheet.html

13. LIFE PERSUADED project

https://webgate.ec.europa.eu/life/publicWebsite/index.cfm?fuseaction=search.dspPage&n_proj_id=4972

අවස්ථාවල මෙම දත්ත විශ්ලේෂණය මගින් අනාවරණය කර ගත හැකි වූයේ එක් කණ්ඩායමකට අදාළ සාධක පමණි.

- ◆ ප්‍රමුණ් ඉහළ තැලේට මට්ටම්වලට නිරාවරණය වීම හා සම්බන්ධ සාධක වනුයේ,
 - එක් වරක් පමණක් හාවිත කරන (Single-use) හා නැවත හාවිත කළ හැකි (Reusable) ජ්ලාස්ටික් හාවිතය. (උදා : පිශාත්, කෝප්ප හා වෙනත්)
 - මයිනොවේවි උදුන් තුළ ජ්ලාස්ටික් හාජන හාවිත කිරීම
 - ජ්ලාස්ටික් සෙල්ලම් බඩු සමග දිනකට වැඩි පැය ගණනක් සෙල්ලම් කිරීම (මෙය විශේෂයෙන් අවු: 4-6 දුරුවන්ට අදාළ වේ).
- ◆ මුළුවරුන් ඉහළ තැලේට මට්ටම්වලට නිරාවරණය වීම හා සම්බන්ධ සාධක වනුයේ,
 - එක් වරක් පමණක් හාවිත කරන හා නැවත හාවිත කළ හැකි ජ්ලාස්ටික් හාවිතය (උදා : පිශාත්, කෝප්ප හා වෙනත්)
 - මයිනොවේවි උදුන් තුළ ජ්ලාස්ටික් හාජන හාවිත කිරීම
 - ජ්ලාස්ටික් බොතල්වලට අසුරන ලද ජලය පානය කිරීම
 - ජ්ලාස්ටික් හාජනවල වල පිළියෙළ කර, අසුරා ඇති, ආහාර අලෙවිසැල් වලින් මිලදී ගන්නා ආහාර (Take away food) නිරන්තරයෙන් පරිහෝජනය කිරීම
- ◆ BPA වලට අධික ලෙස නිරාවරණය වීම හා පෙර පිළු ආහාර (Pre cooked food) නිතර නිතර පරිහෝජනය කිරීම අතර සම්බන්ධතාවයක් පවතියි. ගාරිරික (හෝතිකව) හෝ විනෝදාත්මක ක්‍රියාකාරකම් සිදුකිරීම ආරක්ෂා සාධකයක් වන අතර, එය මුළුවරුන්ගේ හා සිසුන්ගේ තැලේට මට්ටම අවම කිරීම සඳහා හේතු වේ.
 - මේ අනුව, ජ්වන රටාව හා ආහාර පරිහෝජනය ආග්‍රිත පුරුදු තැලේටවලට නිරාවරණය වීම කෙරෙහි සැලකිය යුතු ලෙස බලපාන බවට සාක්ෂාත් ඇති හේතුන් මෙම ඇතැම් පුරුදු/ හැසිරීම වෙනස් කර ගැනීමෙන් මෙම නිරාවරණය වීම සීමා කර ගත හැකි ය.
 - නිරාවරණ ජ්වන රටා නිර්ණායක (Exposure - life style determinant) අධ්‍යයනය කිරීමෙන් පැමිණි නිගමනවලට අනුව තැලේට හා BPA වලට නිරාවරණය වීම අවම කිරීම සඳහා ගත හැකි ප්‍රායෝගික උපදෙස් (Practical tips) ලබා දී ඇත. වැඩි විස්තර සඳහා සිසු ක්‍රියාකාරකම් පොතෙහි; සුවිකාරකවලට නිරාවරණය වීම අවම කිරීම සඳහා වූ ප්‍රායෝගික උපදෙස්; (Practical Tips to Avoid Exposure to Plasticizers) පරිශීලනය කරන්න.

අගයීම් ක්‍රමවේද

නිරික්ෂණය, වාචික සන්නිවේදනය, ස්වයං හෝ සම්පදස්ථ (Peer) අගයීම

අමතර මූලාශ්‍රය

- CIEL et al. 2019 Plastic & Health: The Hidden Costs of a Plastic Planet – available at www.ciel.org/plasticandhealth
- Phthalates factsheet - https://www.cdc.gov/biomonitoring/Phthalates_FactSheet.html

04

ඡ්ලාස්ටික් අයුධ අත්ත කිරීම සඳහා තු ප්‍රතිඵන්ත (Policies to reduce plastic waste)

4.1 ක්‍රියාකාරකම: MARPOL යනු කුමක් ද?

විෂය තේශප්‍ර : සමාජ විද්‍යාව (Social Studies)

ක්‍රියාකාරකම සඳහා කාලය : සති 1 ක් / මාස 1 දක්වා

ක්‍රියාකාරකම සඳහා කාලය : එක් වීම, සංවිධානය, විශ්ලේෂණය, ඇගයීම, ඉදිරිපත් කිරීම

පාරිභාෂික පද : සූන්බුන් (Debris), බැහැර කිරීම (Dispose), ඉවත දැමීම (Dump), පුළුස්සා දැමීම (Incinerations), බලපැම (Influence), සන්ධානය (Protocol), ප්‍රතික්ශේප කිරීම (Refuse), අවම කිරීම (Reduce), නැවත භාවිත කිරීම (Reuse), ප්‍රතිව්‍යුත්කරණය (Recycle), කැණු වීම (Rot)

මෙම ක්‍රියාකාරකම අවසානයේ දී සිසුන් විසින්, සාගර සූන්බුන් (Debris) ගැටුලුවට විසඳුම් සෙවීමට අවශ්‍ය දැනුම ලබා ගනු ඇත. තවද, නැවත කසල රඳවා තබා ගැනීම කෙබඳ දැයි හඳුනා ගනු ඇත. සාගරයට කසල බැහැර කිරීම නියාමනය කරන නීති පිළිබඳ දැනුම ලබා ගනු ඇත. සම්මුතියට අදාළ විවිධ පාර්ශ්ව ලෝක සිතියමක සලකුණු කරනු ඇත. තම පන්ති කාමරය නැවත ලෙසත්, පන්තියේ සෙසු සිසුන් නැවෙහි කාර්ය මණ්ඩලය ලෙසත් ගෙන නැවෙහි විවිධ කසල (Garbage) විවිධානිකරණය කිරීම පිළිබඳ අධ්‍යයනයක් ආරම්භ කරනු ඇත.

අවශ්‍ය ද්‍රව්‍ය

සැම සිසුවෙකු/ කුඩා කණ්ඩායමක් සඳහා ම;

- ◆ පැහැදිලි ජ්ලාස්ටික් මල (Clear plastic bags) 2 ක්
- ◆ ලෝක සිතියමේ පිටපතක්
- ◆ MARPOL සම්මුතිය සඳහා අත්සන් කර ඇති රටවල් ලැයිස්තුව

කුමය

පියවර 1

- සිසුන් කුඩා කණ්ඩායම් කිහිපයකට බෙදාන්න

පියවර 2

MARPOL සම්මුතිය (THE MARPOL TREATY)

- MARPOL යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න පිළිබඳ සිසුන් සමග සාකච්ඡාවක් ආරම්භ කරන්න. මෙහි දී විශේෂයෙන් ඇමුණුම V හි සඳහන්, නැවු මගින් ඉවත්ලන අපද්‍රව්‍ය මගින් සිදුවන දුෂ්ඨය වැළැක්වීමට ඇති රෙගුලාසි වෙත අවධානය යොමු කරන්න¹⁴.
- මෙම සම්මුතිය මගින් ලෝකයේ බොහෝ රටවල් සාගර ආරක්ෂා කිරීම සඳහා එක් ව කටයුතු කරන බව පෙන්වා දෙන්න.

14. Annex V- Regulations for the Prevention of Pollution by Garbage from Ships http://www.marpoltraining.com/MMSKOREAN/MARPOL/Annex_V/index.htm

- මෙම ජාත්‍යන්තර නීතිය නැව් කාර්ය මණ්ඩලයේ නැසිරීමට හා කුණු කසල කළමනාකරණය සඳහා ගෙන ඇති පියවරවලට බලපාන ආකාරය සාකච්ඡා කරන්න.
- ලෝක සිතියම හා MARPOL හි පාර්ශ්ව රටවල ලැයිස්තුව සිසුන්ට ලබා දෙන්න.
- සිතියමෙහි ලෝකයේ සාගර සලකුණු කිරීමෙන්, MARPOL හි සමහර පාර්ශ්ව රටවල් නම් කිරීමෙන් සිසුන් මෙහෙයවන්න.

පියවර 3 - අපද්‍රව්‍ය ජනනය වීම තියාමනය කිරීම

- නැවක් තුළ (Shipboard) සහ අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධව 5R (Refuse, Reduce, Reuse, Recycle, Rot) යෙදෙන අයුරු සාකච්ඡා කරන්න.
- අනතුරු ව්, සිසුන්ට මුවන් දැන් සිරින්නේ 'නැවක' බව සිනා ගන්නා ලෙසත්, විවේක කාලයේ ආහාර ගැනීමෙන් පසු ඉතුරු වන ආහාරමය අපද්‍රව්‍ය හැර වෙනත් කසල (Garbage) මුවන්ට පහසුවෙන් බැහැර කළ නොහැකි බවත් පැහැදිලි කරන්න/ පවසන්න .
- ආහාර ගන්නා අවස්ථාවේ පන්තියේ ඉතිරි වන ආහාරමය කසල එකතු කිරීම සඳහා වගකිව යුතු පන්ති නායකයින් (Lunch time monitors) ලෙස සිසුන් දෙදෙනෙකු පත් කරන්න.
- කසල එකතු කිරීම සඳහා විනිවිද පෙනෙන ප්ලාස්ටික් බැගයක් මෙම සිසුන් දෙදෙනාට ලබා දෙන්න.
- නැව ආපසු වරායට පැමිණෙන තෙක් (සිතියක් හෝ මාසයක් අවසානයේ දී) සැම දිනක ම ආහාරයෙන් පසු, පන්තියේ එකතු වන කුණු කසල එකතු කරන ලෙස මෙම පන්ති නායකයින්ට උපදෙස් ලබා දෙන්න.

පියවර 4


- MARPOL සම්මුතිය ගැන සාකච්ඡා කර වාර්තාවක් සැකසීමට සිසුන්ට අවස්ථාව ලබා දෙන්න. ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීම සිදු කරන්න.

අැගසීම් ක්‍රමවේද

නිරීක්ෂණය, ප්‍රතිඵල/ නිපැයුම, වාචික සන්නිවේදනය, ස්වයං/ සමපදස්ථ (Peer) අැගසීම

[1978 ප්‍රොටොකොලය (MARPOL 73/78 - පෙබරවාරි 17, 1978) මගින් වෙනස් කරන ලද නැව් මගින් සිදුවන දූෂණය වැළැක්වීම සඳහා වූ ජාත්‍යන්තර MARPOL සම්මුතිය]

රටවල්/ බලපුද්ග	බලාත්මක වූ දිනය	අපරානුමැතිය	අත්සන් කළ දිනය
දකුණු අප්‍රිකාව	1985 පෙබරවාරි 28	1984 නොවැම්බර් 28 (2)	-
ස්ලැස්ඩ්සය	1984 ඔක්තෝබර් 06	1984 ජූලි 06 (1)	1979 මැයි 16
ශ්‍රී ලංකාව	1997 ඔක්තෝබර් 24	1997 ජූනි 24 (2)	-
ශ්‍රීලංකා	1989 පෙබරවාරි 04	1988 නොවැම්බර් 04 (2)	-
ස්විච්නය	1983 ඔක්තෝබර් 02	1980 ජූනි 09 (1)	1979 මාර්තු 01
ස්විච්ලන්තය	1988 මාර්තු 15	1987 දෙසැම්බර් 15 (2)	-
සිරියානු අර්ථි ජනරජය	1989 පෙබරවාරි 09	1988 නොවැම්බර් 09 (2)	-
ඩුංසානියාව	2008 ඔක්තෝබර් 23	2008 ජූලි 23 (2)	-
නායිලන්තය	2008 පෙබරවාරි 02	2007 නොවැම්බර් 02 (2)	-
මට්සර්	1990 මැයි 09	1990 පෙබරවාරි 09 (2)	-
මට්සා	1996 මැයි 01	1996 පෙබරවාරි 01 (2)	-



4.1.1 සටහන : MARPOL හි කොටස්කරුවන් වන රටවල්

අරථ දැක්වීම

MARPOL යනු හඳුසි අනතුරු හේතුවෙන් හා එදිනෙදා සාමාන්‍ය යාත්‍රා මෙහෙයුම (Routine vessel operations) යන ආකාර දෙක ම හේතුවෙන් සිදු වන සමූහ පරිසර දුෂ්‍රණය වැළැක්වීම අරමුණු කර ගෙන පිහිටුවා ගත් ප්‍රධාන ජාත්‍යන්තර සම්මුතියයි.

2020 වන විට රටවල් 158ක් මෙම සම්මුතිය හා පාර්ශවකරුවන් බවට පත් වී ඇත.

ජාත්‍යන්තර සමූද්‍රය සංවිධානය (IMO) විසින් සම්මත කරන ලද, MARPOL සම්මුතිය, ඇමුණුම හයකින් සමන්වීත වන අතර, ඒ සැම ඇමුණුමකින් ම නැවු මගින් සිදු වන විවිධ, සුවිශේෂ ආකාර වූ දුෂ්‍රණ ආමත්තුණය කෙරේ.

ඇමුණුම I: තෙල් මගින් සිදු වන දුෂ්‍රණය (**Oil pollution**); නැවු ආශ්‍රිත ව තෙල් මගින් සිදු වන දුෂ්‍රණය වැළැක්වීම සඳහා රෙගුලාසි පැනවීම මෙහි දී සිදු කෙරේ; මෙහි දී විශේෂයෙන් තෙල් වැංකිවලට අදාළ නීති, තෙල් විසර්පනය (Oil discharge) කිරීමට අදාළ තිර්ණායක හා තෙල් වාර්තා පොතක් (Oil record book) අනිවාර්යයෙන් පත්වා ගැනීමට අදාළ ව රෙගුලාසි පැනවීම සිදු කෙරේ.

ඇමුණුම II: හානිකර ද්‍රව්‍ය (**Noxious liquid substances**); තොග වශයෙන් ගෙන යනු ලබන හානිකර ද්‍රව්‍ය මගින් සිදු වන දුෂ්‍රණය පිළිබඳ ආමත්තුණය කරයි. මෙහි දී මෙම ද්‍රව්‍ය වර්ග කර (Categorization) රැගෙන යාමත්, හාවිත කිරීම හා බැහැර කිරීමටත් අදාළ ව රෙගුලාසි පැනවීමක් සිදු කරයි.

ඇමුණුම III: ඇසුරුම් ආකාරයෙන් පවතින හානිකර ද්‍රව්‍ය (**Harmful substances in packaged form**); හාන්ඩ (Cargo) ලෙස ඇසුරුම් කර ඇති හානිකර ද්‍රව්‍ය බැහැර කිරීම නියාමනය කරයි. මෙහි දී එම ද්‍රව්‍ය ලේඛල් කිරීම, හැසිරවීම, ගබඩා කිරීම හා බැහැර කිරීමට අදාළ ව රෙගුලාසි පැනවීම සිදු කරයි.

ඇමුණුම IV: මළාපවහන / පල්දේරු මගින් සිදුවන දුෂ්‍රණය (**Sewage pollution**); නැව්වලින් මළාපවහන බැහැර කිරීම නියාමනය කිරීම සහ පිරිපහු පද්ධති සඳහා ප්‍රමිති සැකසීම හරහා, මළාපවහන මගින් සිදුවන දුෂ්‍රණය වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කරයි.

ඇමුණුම V: කසල මගින් සිදු වන දුෂ්‍රණය (**Garbage pollution**); ඇතැම් කසල ද්‍රව්‍ය බැහැර කිරීම තහනම් කිරීම හා නැව්වලින් ජනනය වන අපද්‍රව්‍ය කළමනාකරණය හා බැහැර කිරීමට අදාළ තිර්ණායක පැනවීම මගින් නැව්වලින් කසල බැහැර කිරීම පාලනය කිරීම මෙහි අරමුණු වේ.

ඇමුණුම VI: වායු දූෂණය (Air pollution); නැව්වලින් පිටවන විවිධ සල්ංචර මක්සයිඩ් (SO_x) හා නයිටෝන් මක්සයිඩ් (NO_x) විමෝශන මත සීමා පැනවීමෙන් නැව් මගින් සිදු වන වායු දූෂණය ආමත්තුණය කරයි. තවද බලයක්ති කාර්යක්ෂමතාව හා විකල්ප ඉන්ධන හාවිතය සඳහා මාර්ගෝපදේශ සැකසීම ද මෙහි දී සිදු වේ.

MARPOL (ඇමුණුම V): යනු සාගරයට ජ්ලාස්ටික් කුණු කසල බැහැරලිම නැවැත්වීම සඳහා වන නීතිමය ලියවිල්ල වන අතර, එය වර්ෂ 1988 දෙසැම්බර 31 වන දින සිට බලාත්මක විය. ඇමුණුම Vට අනුව, සියලුම වර්ගවල ජ්ලාස්ටික් සාගරයට බැහැර කිරීම තහනම වේ. සියලු ම යාත්‍රා තම ජ්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි ආකාරයෙන් බැහැර කිරීම සඳහා වරායකට රැගෙන යා යුතු වේ. නාවිකයන් සහ නැවේ යාවිකයන් හට ඇමුණුම Vහි නියම පිළිබඳ දැනුවත් කෙරෙන දැන්වීම් පත් (නිදුසුන බලන්න) පුදර්ණය කරන ලෙස නීත්විත නීති සහ රෙගුලාසි පැනවීමේ බලය, අදාළ වරාය අධිකාරීන් හට ඇමුණුම V ක්‍රියාත්මක කිරීමේ නීතිය මගින් පවරා ඇත.

සැම යාත්‍රාවක් විසින් ම ඔවුන්ගේ නැවෙහි කසල බැහැරලිමේ ක්‍රියාකාරකම් පිළිබඳ විස්තර සටහන් කෙරෙන ලොග් පොතක් පවත්වා ගත යුතු ය. යාත්‍රාවේ ඇති කසල වරායක දී පිටතට ගොඩ්බාන හෝ යාත්‍රාව තුළ දී දහනය කර විනාශ කරන සැම අවස්ථාවක දී ම ඒ පිළිබඳ ලොග් සටහනක් තැබිය යුතු ය. තවද විශාල වරායවල්, බෝට්ටු නැවතුම්පොල, පොද්ගලික නැව් තටාකාංගන සහ මත්ස්‍ය සැකසුම් යන්ත්‍රාගාර විසින් කුණු කසල බැහැරලිම සඳහා පහසුකම් සැපයිය යුතු ය.

මෙම නීතියට අවනත විය යුත්තේ කවරපු ද? රබර පහුරුවල සිට තෙල් නැව් දක්වා වූ සියල්ල ද, තෙල් ලිං වෙතට සහ ඒවායින් ඉවතට යන නාවික බෝට්ටු ද ඇතුළු ව සියලු ම නැව්, වාණිජ දේවර යාත්‍රා, විනෝද සවාරි යන බෝට්ටු, විනෝද සවාරි යන මගි තොකා, වරායවල්, බෝට්ටු නැවතුම්පොල සහ පොද්ගලික නැව් තටාකාංගන, මත්ස්‍ය සැකසුම් පහසුකම් හිමිකරුවන්, තෙල් හා වායු ගවේෂණ වැඩි කරන්නන්, යුද්ධ සහ නාවික යාත්‍රා ද ඇතුළුව පොද්ගලික යාත්‍රා සහ වෙළෙද නැව් මෙම නීතියට අවනත විය යුතු ය.

ඇමුණුම V අදාළ වන්නේ MARPOL සඳහා අත්සන් තබා ඇති රටවලට පමණි. එහෙත් තම රටේ වෙරෙහි සිට නාවික සැතපුම 200ක් දක්වා වූ පෙදෙසක ජ්ලාස්ටික් ද්‍රව්‍ය බැහැර කරන ඕනෑම යාත්‍රා ක්‍රියාකාරුවකුට විරැද්ද ව තත්‍රි පැවරීමට වෙරළ ආරක්ෂකයින් හට මෙම නීතිය යටතේ බලය ඇත. එසේ අල්ලා ගත්, බැහැරලිමේ නීති කඩන්නන් හට දඩයකට යටත් වීමට සිදු වේ.

MARPOL Annexes (3-D Animation) - YouTube

4.2 ක්‍රියාකාරකම: බාසල් (BASEL) සම්මුතිය හා එහි ප්‍රාස්ටික් අපද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකරන ලද සංගේතන

විෂය කේත්තු : සමාජ අධ්‍යානය (Social Studies), පරිසර විද්‍යාව (Ecology)

ක්‍රියාකාරකම සඳහා කාලය : මිනින්තු 90ක් හෝ රට අඩු

කුසලතා : සංවිධානය, අර්ථකථනය

පාරිභාෂික පද : සංගේතනය (Amendment), අනුමැතිය (Consent), සම්මුතිය (Convention), අන්තර්දේශීමා (Transboundary)

මෙම ක්‍රියාකාරකම සිදු කිරීම මගින් “පූර්ව දැනුම් දීමෙන් එකගත්වය ලබා ගැනීමේ සංක්ලේෂය” (Prior Informed Consent-PIC) හා අපද්‍රව්‍ය පිළිබඳ පරිසර හිතකාම් කළමනාකරණයෙහි වැදගත්කම අවධාරණය කරමින්, බාසල් සම්මුතිය හා එහි ප්‍රාස්ටික් අපද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති කළ සංගේතන පිළිබඳ සිසුන් අධ්‍යානය කරනු ඇත.

අවශ්‍ය ද්‍රව්‍ය

- ◆ බාසල් සම්මුතිය, එහි මැති කාලීන ප්‍රාස්ටික් අපද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කරන ලද සංගේතන සහ PIC ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු (බාසල් සම්මුතියෙහි II, VIII සහ IX වන ඇමුණුම්)
- ◆ ප්‍රහේලිකා හෝ ප්‍රහේලිකා කොටස්
- ◆ ලෝකයේ රටවල් බාසල් සම්මුතියෙහි සාමාජිකයන් ද නැති ද යන බව සඳහන් ලෝක සිතියමක්
- ◆ බාසල් සම්මුතියෙහි අත්සන්කරුවන් වන රටවල ලැයිස්තුවක්
- ◆ ආදර්ශ අපද්‍රව්‍ය (Mock waste items) එනම්, ප්‍රාස්ටික් අපද්‍රව්‍ය නිරුපක
- ◆ භුමිකා රාගනය සඳහා වූ උපකාරක ද්‍රව්‍ය (නිදුසුන්: ලේඛල් සහ විවිධ රටවල් සඳහා නිරුපක ද්‍රව්‍ය)
- ◆ නිරවදා හෝරා යන්තුයක් (A chronometer)

තුමය

වෙනත් ආකාරයේ ප්‍රාස්ටික් අපද්‍රව්‍ය වර්ග (Other types of plastic waste), “පූර්ව දැනුම් දීමෙන් එකගත්වය ලබා ගැනීමේ සංක්ලේෂය (PIC)” ලෙස හැඳින්වෙන විශේෂ විධිවානවලට යටත් වේ. ප්‍රාස්ටික් අපද්‍රව්‍යවල අන්තර්ජාතික වෙළෙඳාම මෙන් ම බාසල් සම්මුතිය සහ එහි මැතිකාලීන ව ප්‍රාස්ටික් අපද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කරන ලද සංගේතන පිළිබඳ මෙහි දී සිසුන් අධ්‍යානය කරනු ඇත.

පියවර 1 - සිසුන් කුඩා කණ්ඩායම වලට බෙදන්න

- එක් කණ්ඩායමකට සිසුන් 4-5 සිටින සේ, එක් එක් කණ්ඩායමක් එක් “රටක්” නියෝජනය කරන ලෙස, කණ්ඩායම් සකසන්න.

පියවර 2 - බාසල් සම්මුතිය හා PIC පිළිබඳ හැඳින්වීම

- බාසල් සම්මුතියෙහි මැති කාලීන ව ප්‍රාස්ටික් අපද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කරන ලද සංගේතන හා කාර්යනාරය පිළිබඳ පැහැදිලි කිරීමක් සිසුන්ට ලබා දෙන්න.


- මෙම ක්‍රියාකාරකම මගින්, දේශ සීමා හරහා ජ්ලාස්ටික් අපද්‍රව්‍ය ගෙනයාමේ දී අවශ්‍ය වන PIC අනුමැතිය ලබා ගන්නා ආකාරය පෙන්වුම් කරන බව පැහැදිලි කරන්න.

පියවර 3 - අන්තර්ක්‍රියාකාරී “ලෝක සිතියම (World map)” ක්‍රියාකාරකම

- ලෝක සිතියමක් හා බාසල් සම්මුතියෙහි පාර්ශ්වකරුවන් වන රටවල් ලැයිස්තුවක් සිසුන්ට ලබා දෙන්න.
- දෙන ලද සිතියමෙහි ලෝකයෙහි ඇති මහාද්වීප හා සාගර සලකුණු කිරීමට සිසුන්ට පවසන්න.
- අනතුරුව එම සිතියම මත තම කණ්ඩායමට අදාළ රට ලකුණු කිරීමට සිසුන්ට උපදෙස් ලබා දෙන්න.

පියවර 4 - PIC ප්‍රහේලිකා අභියෝගය

- සැම කණ්ඩායමකට ම PIC ක්‍රියාවලියේ විවිධ පියවර නිරුපණය කරන ප්‍රහේලිකා කට්ටලයක කොටස් කිහිපයක් ලබා දෙන්න.
- මෙම ප්‍රහේලිකා කොටස්වල පහත රුපයේ දැක්වෙන ‘පද’ ඇතුළත් වේ (උදා: අයදුම්පත, පූර්ව දැනුම දීම ආදිය).



4.2.1 සටහන : PIC ක්‍රියාවලියේ පියවර

- PIC ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා කණ්ඩායම් විසින්, දෙන ලද PIC ප්‍රහේලිකාවෙහි කොටස් නිවැරදි අනුමිලිවෙළට එකලස් කළ යුතු ය.

පියවර 5 - ආදර්ශ අපද්‍රව්‍ය නැවිගත කිරීම හා භුමිකා රංගනය (Mock waste shipment and role playing)

- සැම කණ්ඩායමක් සඳහා ම “ଆදර්ශ” ජ්ලාස්ටික් අපද්‍රව්‍ය කිහිපයක් ලබා දෙන්න.
- PIC ප්‍රහේලිකා ක්‍රිඩාව සාර්ථක ව නිම කළ කණ්ඩායම් රට පසු මෙම ආදර්ශ ජ්ලාස්ටික් අපද්‍රව්‍ය නැවිගත කිරීමේ ක්‍රිඩාව සඳහා යොමු කරන්න.
- මෙහි දී මෙම ජ්ලාස්ටික් අපද්‍රව්‍ය සහිත නැවුව ලිඛිත පියවර (Receiving team/ country) පාරිසරික හා නියාමන සාධක පිළිබඳ ඔවුන්ගේ ඇගයීම මත පදනම්ව PIC ලබා දීම හෝ ප්‍රතිස්ථාප කිරීම සිදු කරයි.

පියවර 6 - ලැබෙන කාලය (Time limit)

- සම්පූර්ණ ක්‍රීඩාව සඳහා යම්කිසි කාලයක් වෙන් කරන්න (මිනිත්තු 45). මෙම කාලය තුළ සිදුන් විසින් PIC ප්‍රහේලිකාව නිවැරදිව සම්පූර්ණ කිරීම, PIC අවසරය ලබා ගැනීම හා ආදර්ශ ජ්‍යෙෂ්ඨක් අපද්‍රව්‍ය සහිත තැබූ තැබූ සිදු කර ඇව්‍යන් කළ යුතු ය.

පියවර 7 - සාකච්ඡාව හා ප්‍රත්‍යාවේකුණය

- මෙම ක්‍රීඩාවෙන් පසු, සියලු ම කණ්ඩායම්වලට ඔවුන් ලැබූ අත්දැකීම් භුවමාරු කර ගැනීම සඳහා සාකච්ඡාවක් ආරම්භ කරන්න.
- මෙහිදී PIC අවසරය ලබා ගැනීමේ දී ඔවුන් මුහුණ දුන් අනියෝග හා වෙනත් විශේෂ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට ඔවුන් දීමින් කරන්න. විශේෂයෙන් ම පාරිසරික බලපෑම් තක්සේරුකරණය (Environmental Impact Assessment-EIA) හා අපද්‍රව්‍ය කළමනාකරණ සැලසුම් සඳීමේ දී ඔවුන් මුහුණ දුන් අනියෝග පිළිබඳ විමසන්න.
- අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීමේ වැදගත්කම සහ ජ්‍යෙෂ්ඨක් අපද්‍රව්‍ය අනිසි බැහැර කිරීම වැළැක්වීම සඳහා බාසල් සම්මුතියේ කාර්යභාරය ඉස්මතු කරන්න.

නිදුසුන් :

වර්ෂ 2019 දී එක්සත් රාජධානීයේ (UK) සිට නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද ජ්‍යෙෂ්ඨක් අපද්‍රව්‍ය, සායනික අපද්‍රව්‍ය, හාවිත කරන ලද කුළුන් සහ මෙටිට, ගාක කොටස් සහ වර්ගිකරණය තොකරන ලද සහ අන්තරායක අපද්‍රව්‍ය ද ඇතුළත් අපද්‍රව්‍ය තොගයක් ග්‍රී ලංකා රේගුව විසින් අනාවරණය කර ගන්නා ලදී. කෙසේ වුව ද, වර්ෂ 2020 ජූනි මස නිකුත් කරන ලද උසාවී තියෙළය ප්‍රකාර, එම අපද්‍රව්‍ය තොගය ආපසු එක්සත් රාජධානීයට යැවුම්ව රේ සම්බන්ධ පාර්ශ්ව විසින් එකගත්වයට පැමිණෙන ලදී¹⁵.

අගයීම් ක්‍රමවේද

නිරික්ෂණය, ප්‍රතිඵිලි/ තිමැටුම (Output/ Product), වාචික සන්නිවේදනය, ස්වයං/ සමපදස්ථා (Peer) අගයුම

අමතර මූලාශ්‍ය

- UNEP (2002/2005) MINIMIZING HAZARDOUS WASTES: A SIMPLIFIED GUIDE TO THE BASEL CONVENTION
- CIEL article on Basel Convention - <https://www.ciel.org/empowering-countries-stop-plastic-flood-basel-amendment/>

15. Report on Plastic waste management in Sri Lanka (ipen.org)

4.3 ක්‍රියාකාරකම: සුෂුද කැටිති (Microbeads), ජ්ලාස්ටික් බැග් සහ එක්වරක් හාවිත කර ඉවත්ලන ජ්ලාස්ටික් නිෂ්පාදන සඳහා වන තහනම

විෂය කේත්තු : සමාජ අධ්‍යයනය (Social Studies)

ක්‍රියාකාරකම සඳහා කාලය : මිනින්තු 60ක් හෝ රට අඩු

කුසලතා : අර්ථකාලීනය, පැහැදිලි

පාරිභාෂික පද : තහනම (Ban), ප්‍රතිපත්තිය (Policy), රෙගුලාසිය (Regulation), පාර්ශ්වකරු (Stakeholder), අන්තර් දේශීමා (Transboundary), ගිවිසුම (Treaty)

මෙම ක්‍රියාකාරකමෙහි දී සිසුන්ට සුෂුද කැටිති, වරක් හාවිත කර ඉවත්ලන ජ්ලාස්ටික් මුළු හා නිෂ්පාදන තහනම කර ඇති රටවල් පිළිබඳ ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ. එමෙන්ම දේශ සීමා හරහා සිදු වන ජ්ලාස්ටික් දූෂණයට විසුදුම් සෞයන අනාගත ජාත්‍යන්තර සම්මුති ද ඇතුළත් ව, දැනට පවතින ජාත්‍යන්තර සාකච්ඡා කෙරෙහි ද අවධානය යොමු කෙරේ.

අවශ්‍ය ද්‍රව්‍ය

- ♦ "The world counts" වෙති අඩවියට පිවිසීම සඳහා අන්තර්ජාල සබඳතාව
- ♦ සිසු ක්‍රියාකාරකම පොතෙහි පහත සඳහන් ක්‍රියාකාරකම් සඳහා වන කාර්ය පත්‍රිකා;
- සුෂුද කැටිති, ජ්ලාස්ටික් මුළු හා එක් වරක් හාවිත කර ඉවත්ලන ජ්ලාස්ටික් නිෂ්පාදන තහනම
- සිතියම ; සුෂුද කැටිති හාවිතය තහනම් කර ඇති රටවල්
- සිතියම ; ජ්ලාස්ටික් මුළු හාවිතය තහනම් කර ඇති රටවල්
- සිතියම ; වරක් පමනක් හාවිත කර ඉවත්ලන ජ්ලාස්ටික් නිෂ්පාදන හාවිතය තහනම් කර ඇති රටවල්

තුමය

පියවර 1 - ජ්ලාස්ටික් නිෂ්පාදනය හඳුනා ගැනීම

● දිනපතා, සතිපතා, මාස්පතා හා වාර්ෂික ව ලොව පුරා නිපදවන ජ්ලාස්ටික් මුළු/ බැග් පිළිබඳ තොරතුරු දත්ත ඇතුළත් "The world counts/ Planet Earth/ Number of plastic bags produced" වෙති අඩවිය තැරැකිමට සිසුන්ට අවස්ථා සැලැස්වීමෙන් ක්‍රියාකාරකම සඳහා පිවිසෙන්න.

● පන්තිය ආරම්භයේදී ම සිසු ක්‍රියාකාරකම පොතෙහි, ජ්ලාස්ටික් බැග් නිෂ්පාදනයෙහි වර්තමාන අගය (Current count) සටහන් කිරීමට සිසුන්ට උපදෙස් ලබා දෙන්න.

පියවර 2 - ජ්ලාස්ටික් දූෂණය හා ඒ සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග

● 20 වන සියවසේ සිට පාලීවිය මත වැඩිවන මානව බලපෑම, විශේෂයෙන් ජ්ලාස්ටික් ආස්ථා ව සිදු වන අධික නිෂ්පාදනය (සැම වසර 20කට වරක් දෙගුණ වන ජ්ලාස්ටික් නිෂ්පාදනය) පිළිබඳ සිසුන් සමග සාකච්ඡා කරන්න.

● වර්ෂ 2020 වන විට ජ්ලාස්ටික් නිෂ්පාදනවල මුළු ස්කන්ධය ගිගා වොන් 8 ක් විය (8 Giga tonnes). මෙය සියලු ම හොමික හා සාගර සතුන්ගේ ඇස්කමේන්තුගත මුළු ස්කන්ධය වන ගිගා වොන් 4 (4 Giga tonnes) මෙන් දෙගුණයක් විය.

● ජ්ලාස්ටික් දූෂණය අවම කිරීම සඳහා විවිධ රටවල රජයන් ගෙන ඇති ක්‍රියාමාර්ග/ මුලිපිටිම් පිළිබඳ සාකච්ඡා කරන්න. මෙහිදී සුෂුද කැටිති, ජ්ලාස්ටික් මුළු හා සයිදුරු ජ්ලාස්ටික් (Foamed plastic) නිෂ්පාදන

තහනම් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු භූවමාරු කර ගන්න.

- ශ්‍රී ලංකාව තුළ ජ්ලාස්ටික් බැగ් තහනම වැනි විශේෂීත උදාහරණ සඳහන් කරන්න.¹⁶ ලොව පුරා රටවල් විවිධ තහනම් කිරීම හා අය කිරීම (Levies) හරහා ජ්ලාස්ටික් දූෂණය පිළිබඳ ගැටලුව විසඳීමට විවිධ පියවර ගනීමින් සිටින බව අවධාරණය කරන්න.

පියවර 3 - අන්තර්ක්‍රියාකාරී ක්‍රියාකාරකම්

- සපයා ඇති සිතියම් තුන අධ්‍යයනය කරමින්, 1-4 දක්වා වූ ප්‍රශ්න සඳහා තනි තනි ව පිළිතුරු ලබා දීමට සිසුන්ට උපදෙස් ලබා දෙන්න.
- සිසුන්, 4-5 දෙනෙකුගෙන් යුත් කුඩා කණ්ඩායම්වලට බෙදන්න.
- ඉන් පසු (කණ්ඩායම් වශයෙන් සාකච්ඡා කර) 5-8 දක්වා වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට උපදෙස් දෙන්න.
- මෙවැනි ආකාරයේ තහනම් කිරීම තම රට තුළ ද ක්‍රියාත්මක කළ යුතු ද යන්න හා සූදු කැරීම්, වරක් හාවිත කර ඉවත්ලන ජ්ලාස්ටික්, සයිදුරු ජ්ලාස්ටික් හා වෙනත් ජ්ලාස්ටික් නිෂ්පාදන හාවිතයෙන් වැළකීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සෞයා බැලීමට/ අධ්‍යයනය කිරීමට සිසුන්ට මග පෙන්වන්න.

පියවර 4 - ජ්ලාස්ටික් මලු/ බැග් නිෂ්පාදනය නිරික්ෂණය කිරීම

- "The world counts" වෙබ් අඩවිය වෙත තැබූ පිවිස නිෂ්පාදනය කරන ලද ජ්ලාස්ටික් බැග් පිළිබඳ නවතම දත්ත "සිසු ක්‍රියාකාරකම් පොතෙහි" සටහන් කිරීමට සිසුන්ට පවරන්න.
- මෙහි දී ජ්ලාස්ටික් බැග් නිෂ්පාදනයෙහි සිදු වූ වෙනස්වීම්වලට අදාළ ගණනය කිරීම සිදු කිරීමේ දී අවශ්‍ය සහාය ලබා දෙන්න.

අතිරේක ක්‍රියාකාරකම්

- ජ්ලාස්ටික් අයිතම/ ද්‍රව්‍ය තහනම් කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ප්‍රතිපත්ති හා රෙගුලාසි හඳුනා ගැනීමට සිසුන්ට උපදෙස් දෙන්න.
- මෙම තහනම නිසා විවිධ පාර්ශ්වකාර කණ්ඩායම් (Various stakeholder groups) මුහුණපාන අහියෝග පිළිබඳ සාකච්ඡා කිරීමට සිසුන් දිරීමත් කරන්න. (මෙහිදී මේ පිළිබඳ යම්කිසි සිසුවෙකුට පොද්ගලික අත්දැකීම් ඇත්තාම් එය පන්තියේ සෙසු සිසුන් සමග ද බෙදා ගැනීමට අවස්ථාව ලබා දෙන්න).
- එසේ ම, තහනම් කරන ලද නිෂ්පාදන වෙනුවට හාවිත කළ හැකි ඔවුන් දන්නා විකල්ප ද්‍රව්‍ය පිළිබඳ සිසු -න්ගෙන් විමසන්න.

ගුරුවරයා සඳහා උපදෙස් (Tips for the teachers)

- අංක 1-4 දක්වා වූ ප්‍රශ්න kahoot ආකාරයෙන් ද පිළියෙල කර (www.kahoot.com) සිසුන් අතර තරගයක් පැවැත්විය හැකි ය.
- මෙහි දී සියලු ම ප්‍රශ්නවලට මුළුන් ම සාර්ථක පිළිතුරු ලබා දෙන ශිෂ්‍යයාට ජයග්‍රහණය හිමි වේ.

16. Sri Lanka to Expand the List of Banned Plastic Products- Minister of Environment
<https://scientist.lk/2021/06/16/sri-lanka-to-expand-the-list-of-banned-plastic-products-minister-of-environment/>

අගයීම් ක්‍රමවේද

නිරික්ෂණය, නිමැවුම (Output/ Product), වාචක සන්නිවේදනය, ස්වයං/ සමපදස්ථ (Peer) අගයුම

අමතර මූලාශය

- Elhacham, E., Ben-Uri, L., Grozovski, J. et al. Global human-made mass exceeds all living biomass. *Nature* 588, 442–444 (2020). <https://doi.org/10.1038/s41586-020-3010-5>
- UNEP (2018). SINGLE-USE PLASTICS: A Roadmap for Sustainability
- https://www.cea.lk/web/?option=com_content&view=article&layout=edit&id=1080

05

ප්‍රලාභවික්වලුන් සුදුවන ජ්‍යෙෂ්ඨ දූෂණය සඳහා විසඳුම් (Solutions to plastic pollution)

5.1 ක්‍රියාකාරකම්: ප්‍රලාභවික් බීම බෝතලයක ජ්‍යෙෂ්ඨ වකුය

විෂය ක්ෂේත්‍ර : පරිසර විද්‍යාව (Ecology)

ක්‍රියාකාරකම සඳහා කාලය : මිනින්තු 60ක් හෝ ර්ට අඩු

ක්‍රියාකාරකම සඳහා කාලය : විශ්ලේෂණය, අර්ථකථනය, ඇගයීම, ඉදිරිපත් කිරීම

පාරිභාෂික පද : උග්‍රනතාව (Depletion), සුපෝෂණය (Eutrophication), බලපෑම (Impact), අවම කිරීම (Reduce), ප්‍රතිව්‍යුතුකරණය (Recycle)

මෙම ක්‍රියාකාරකමෙහිදී සිපුන් විසින්, ප්‍රලාභවික් බීම බෝතලයක් එහි ජ්‍යෙෂ්ඨ වකුයේ විවිධ අවධිවලදී පරිසරයට ඇතිකරන බලපෑම පිළිබඳ වටහාගනු ලැබේ.

සටහන :

මෙම ක්‍රියාකාරකම, 5.2 ක්‍රියාකාරකම එනම්, "4R's [නැවත සිතිම (Rethink), අවම කිරීම (Reduce), නැවත භාවිතය (Reuse), ප්‍රතිව්‍යුතුකරණය (Recycle)]" සහ 5.3 ක්‍රියාකාරකම එනම්, "ප්‍රතිව්‍යුතුකරණය වැදගත් ද?" යන ක්‍රියාකාරකම්වලට පෙර පැමිණේ. ඔබගේ විෂයමාලාවේ අරමුණ (Curriculum focus) හෝ සිපුන්ගේ උග්‍රන්දුව ඇති ක්ෂේත්‍ර මත පදනම් ව, LCA සහ 4R හි ක්‍රියාකාරකම විවිධ ආකාරවලින් ඉදිරියට ගෙන යාමට සහ දිරිස කිරීමට හැකි ය. මෙහිදී ප්‍රලාභවික් බීම බෝතල් පිළිබඳ ඉහත ක්‍රියාකාරකම සිදු කළ ද, ඒවා ප්‍රලාභවික් බැංශ සහ ආහාර බහාලුම වැනි වරක් භාවිත කර ඉවත්ලන ප්‍රලාභවික් නිෂ්පාදන පිළිබඳව ද සිදුකළ හැකි ය.

අවශ්‍ය ද්‍රව්‍ය

◆ ප්‍රලාභවික් බෝතලයක ජ්‍යෙෂ්ඨ වකු තක්සේරුව (Life cycle assessment (LCA) of plastic bottle by Life cycle Thinking & Environmental Management)
<https://www.youtube.com/watch?v=lltC npK4rpQ> (8:23 min)

◆ කාර්ය පත්‍රිකාව

◆ ජ්‍යෙෂ්ඨ වකු තක්සේරුව රුප කාචිපත් (Life cycle assesment picture cards) - කුඩා කණ්ඩායමකට එක බැඟින්

◆ ප්‍රලාභවික් බීම බෝතලයක ජ්‍යෙෂ්ඨ වකුව (Life Story of a plastic beverage bottle) - කුඩා කණ්ඩායමකට එක බැඟින්


◆ ජ්‍යෙෂ්ඨ වකු තක්සේරුව පත (Life cycle assesment sheet) - (A3 ප්‍රමාණයට සකස් කරන ලද) - කුඩා කණ්ඩායමකට එක බැඟින්

ක්‍රමය

පියවර 1

- එක් සතියක දී හෝ මාසයක දී සිපුන් සාමාන්‍යයෙන් කොපමෙන් ප්‍රලාභවික් සිසිල් බීම බෝතල් ප්‍රමාණයක් භාවිත කරනවාදැයි විමසන්න.

- සැම කණ්ඩායමකටම ප්ලාස්ටික් සිසිල් බීම බෝතලයක් සහ “ඡේවන වකු තක්සේරු රුප කාඩ්පත්” කට්ටලයක් ලබා දෙන්න.
- මෙම කාඩ්පත් නිවැරදි අනුමිලිවෙලට සකසා, සිසිල් බීම බෝතලයක ජීවිත කාලය නිරුපණය වන දාගා කතාවක් ගොඩනගන ලෙස සිසුන්ට උපදෙස් දෙන්න.
- ප්ලාස්ටික් බෝතලයක ජීවිත කතාවම විදහා දැක්වෙන පරිදි, එහි මුළු ඡේවන වකුයම සැලකීමට සිසුන් උනන්දු කරවන්න.



5.1.1 සටහන ප්ලාස්ටික් බෝතලයක ඡේවන වකුයේ ප්‍රධාන අංග¹⁷

පියවර 2

- සමඟදස්ථී කණ්ඩායම්වල (Peer groups) මිතුරන් සමග, ප්ලාස්ටික් බෝතලයක සම්පූර්ණ ඡේවන වකුය තොරතුරු සටහනක් (Infographic) ඇසුරින් සාකච්ඡා කිරීමට සිසුන් මෙහෙයවන්න.
- “ඡේවන වකු තක්සේරුව” (Life Cycle Assessment - LCA) නම් සංක්ලේෂය හඳුන්වා දෙන්න. මෙය බොහෝ සමාගම් විසින් ඔවුන්ගේ නිෂ්පාදන මගින් පරිසරයට සිදුවන බලපැශීම නිශ්චිත කිරීම සඳහා භාවිත කරන මෙවලමක් (Tool). මෙමගින්, එකම අරමුණ සඳහා භාවිත වන වෙනස් නිමැවුම් දෙකක් මගින් පරිසරයට සිදුකරන බලපැශීම සන්සන්දනය කළ හැකි බැවින් ඉතා ප්‍රයෝග්‍යවත් මෙවලමක් ලෙස සැලකේ.
- කණ්ඩායම්වලට A3 ප්‍රමාණයේ ඡේවන වකු තක්සේරු පතක් ලබා දෙන්න. ලබාදෙන ප්‍රයේන කිහිපයක් පිළිබඳ සාකච්ඡා කර විවිධ පාරිසරික බලපැශීම කාණ්ඩ (Environment impact categories) සලකා බලා එම ප්‍රයේනවලට පිළිතුරු සපයන ලෙස සිසුන්ට පවසන්න. මෙහි දී, දේශගුණික විපර්යාස, සුපෝෂණය, මිරිදිය උෂන වීම (Freshwater depletion) ආදි පිළිබඳ සාකච්ඡා කරන ලෙස සිසුන්ට පවසන්න.

17. Key Elements of Plastic Bottle Life Cycle <https://www.lifecycleinitiative.org/life-cycle-approach-to-plastic-pollution/>

- ජ්ලාස්ටික් බෝතලයක් එහි ජීවන වකුයේ විවිධ අවස්ථාවලදී පරිසරයට ඇති කරන බලපැම හා එම බලපැමට පිළිතුරු සොයන්නේ කෙසේ ද යන්න සිසුන්ට තීරණය කිරීමට ඉඩ දෙන්න.
- කණ්ඩායම විසින් ප්‍රශ්නවලට පිළිතුරු සැපසු පසුව, ජ්ලාස්ටික් බෝතලයක් පරිසරයට වැඩිම බලපැමක් සිදුකරනුයේ කමන අවස්ථාවේදී සොයා බැලීමට LCA හාවත කළ හැකි බව සිසුන්ට වටහා දෙන්න.
- ජ්ලාස්ටික් බෝතල්වලින් පරිසරයට ඇතිවන බලපැම අවම කරගැනීම සඳහා විසඳුම් සාකච්ඡා කිරීමට සිසුන් උනන්ද කරවන්න¹⁸. මිතුරන් ඉදිරිපත් කරන අදහස්වලට ප්‍රතිපේෂණ ලබාදීමට ද සිසුන් පොලුඩුවන්න.

අගයීම් ක්‍රමවේද

නිරික්ෂණය, නිමැවුම, වාචික සන්නිවේදනය, ලිඛිත සන්නිවේදනය, ස්වයං/ සමපදස්ථ (Peer) අගයීම

අමතර මූලාශ්‍ය

Case study done in Sri Lanka: Kamalakkannan, S., Abeynayaka, A., Kulatunga, A.K., Singh, R.K., Tatsuno, M. and Gamaralalage, P.J.D., 2022. Life Cycle Assessment of Selected Single-Use Plastic Products towards Evidence-Based Policy Recommendations in Sri Lanka. Sustainability, 14(21), p.14170. <https://www.mdpi.com/2071-1050/14/21/14170>

18. මෙම විසඳුම් ලෙස, තුනී ජ්ලාස්ටික් වැනි වෙනත් ද්‍රව්‍ය හාවත කිරීම, බෝතල් ප්‍රතිව්‍යුත්කරණය සඳහා වැඩි පිරිසක් උනන්ද කරවීම යනාදිය දැක්විය හැකි ය.

5.2 ක්‍රියාකාරකම: 4R's [නැවත සිතීම (Rethink), අවම කිරීම (Reduce), නැවත හාවිතය (Reuse), ප්‍රතිවත්තිකරණය (Recycle)]

විෂය ක්ෂේත්‍ර : පරිසර විද්‍යාව (Ecology)

ක්‍රියාකාරකම සඳහා කාලය : මිනින්තු 60ක් හෝ රට අඩු

ක්‍රියාකාරකම සඳහා කාලය : විශ්ලේෂණය, යොදාගැනීම (Apply), ඇගයීම, ඉදිරිපත් කිරීම

පාරිභාෂික පද : විශ්ලේෂණය (Analysis), බලපෑම (Impact), ආර්ථකාලිතය (Interpret), නිෂ්පාදනය (Manufacture), ප්‍රතිවත්තිකරණය (Recycle)

මෙම ක්‍රියාකාරකමෙහි දී, පරිසරයට සහ මිනිසාට සිදුවන අතිකර බලපෑම අවම කිරීම සඳහා, ජ්ලාස්ටික් හාවිතය පිළිබඳ නැවත සිතීම, හාවිතය අවම කිරීම, නැවත හාවිත කිරීම සහ ප්‍රතිවත්තිකරණය කිරීම පිළිබඳ සිසුන් විසින් ගැවීමෙන් කරනු ලැබේ.

මෙම ක්‍රියාකාරකම, 5.1 ක්‍රියාකාරකම එනම්, "ජ්ලාස්ටික් බේම බෝතලයක ජ්වන වකුය" ට පසුව පැමිණෙන අතර ක්‍රියාකාරකම 5.3 එනම්, "ප්‍රතිවත්තිකරණය වැදගත් ද?" යන්නට පෙර පැමිණේ. මින්නේ විෂය මාලාවේ අරමුණ හෝ සිසුන්ගේ උනන්දුව ඇති ක්ෂේත්‍ර මත පදනම්ව, LCA සහ 4R හි ක්‍රියාකාරකම විවිධ ආකාරවලින් ඉදිරියට ගෙන යාමට සහ දිරිස කිරීමට හැකි ය. මෙහි ද ජ්ලාස්ටික් බේම බෝතල් පිළිබඳ ඉහත ක්‍රියාකාරකම සිදු කළ ද ඒවා ආහාර බහාලුම් වැනි වරක් හාවිත කර ඉවත්ලන ජ්ලාස්ටික් නිෂ්පාදන පිළිබඳව ද සිදුකළ හැකි ය.

අවශ්‍ය ද්‍රව්‍ය

- ◆ කාර්ය පත්‍රිකාව
- ◆ සිසුන් විසින් සම්පූර්ණ කරන ලද ජ්වන වකු තක්සේරු පත්‍රිකා (Life cycle assessment sheets)
- ◆ 4R හි නිර්වචන පත්‍රය (4R's definition sheet) - එක් සිසුවෙකුට 1 බැඟින්

ක්‍රමය

පියවර 1 - 4R හඳුන්වාදීම හා නැවත සාරාංශ කිරීම (Recap)

- ජ්ලාස්ටික් බෝතලයක ජ්වන වකුය ගැන 5.1 ක්‍රියාකාරකමෙහි ජ්වන වකු තක්සේරු පත්‍රිකා ඇසුරින් සිසුන් සාකච්ඡා කළ දී සමාලෝචනය කරන්න. ජ්වන වකුයේ ප්‍රධාන පියවර පිළිබඳ අවධාරණය කරන්න.
- ජ්ලාස්ටික් බෝතල් (හෝ විකල්ප නිෂ්පාදන) වලින් ඇතිවන පාරිසරික බලපෑම අවම කිරීමේ රාමුවක් ලෙස "4R (නැවත සිතන්න, අවම කරන්න, නැවත හාවිත කරන්න සහ ප්‍රතිවත්තිකරණය කරන්න) සංකල්පය" හඳුන්වා දෙන්න.
- 4R හි "නැවත සිතන්න" යන පදය මගින්, විකල්ප (හෝ ආදේශක) නිෂ්පාදන සහ ඒවායේ නිෂ්පාදන සැලසුම් ආවරණය වන බවත්, "නැවත හාවිත කිරීම" යන පදය ජ්ලාස්ටික්වල ජ්වන වකුයේ "පරිහෝජනය" සහ "අවසානය" යන අදියර සමග සම්බන්ධ වන බවත්, "ප්‍රතිවත්තිකරණය" යන පදය ජ්වන වකුයේ "අවසානය" යන අදියර ආවරණය කරන බවත් වටහා දෙන්න. මෙම 4R සංකල්පය හා 5R වැනි සංකල්ප, 3R සංකල්පයෙන් ව්‍යුත්පන්න වූ අදහස් බව සඳහන් කරන්න.

පියවර 2 - 4R නිර්චිතය කිරීම

- සිසුන් කණ්ඩායම් දෙකකට බෙදන්න.

- සැම කණ්ඩායමක්ම 4R හි නිරවචන පත්‍රය භාවිත කර එක් එක් 'R' පදය සඳහා පැහැදිලි නිරවචනයක් ගොඩනැගීමට යොමු කරන්න.

පියවර 3 - අවස්ථා (Opportunities) හඳුනාගැනීම

- “නිරමාණකරුවන්” හෝ “පාරිභෝගිකයන්” යැයි සිතමින් ජ්ලාස්ටික් බෝතල්වල පාරිසරික බලපෑම අවම කළ හැකි අවස්ථා හඳුනා ගැනීමට සිසුන් උත්තන්දු කරවන්න.
- මේ සඳහා අමුදුවූ මුලින්ම රස් කළ මොහොතේ සිට ජ්ලාස්ටික් බෝතලය භාවිත කර අවසන් වන මොහොත දක්වා ජ්වන වතු වින්තනයෙන් සලකා බලන ලෙස උපදෙස් දෙන්න.
- සැම “R” පදයක් සඳහා ම නියමු ප්‍රශ්න (Guiding questions) සපයන්න.

Rethink (නැවත සිතා බලන්න) : අපට සැබුවින්ම ජ්ලාස්ටික් බෝතල් භාවිත කිරීමට අවශ්‍ය ද? ඒ වෙනුවට අපට භාවිත කළ හැක්කේ මොනවා ද? ජ්ලාස්ටික් සැදීමට වෙනත් අමුදුවූ භාවිත කළ හැකි බවත් පවසන්න.

Reduce (අවම කරන්න) : ජ්ලාස්ටික් බෝතල් භාවිත කිරීම අඩු කරන්නේ කෙසේද (පරිභෝගිකය අඩු කිරීම හරහා හෝ බෝතල් තුනී කිරීමට නව තාක්ෂණය භාවිත කිරීම හරහා)?

Reuse (නැවත භාවිතය) : ජ්ලාස්ටික් (PET) බෝතලයක් නැවත භාවිත කිරීම ආරක්ෂිත ද? මේ වෙනුවට නැවත භාවිතා කළ හැකි බෝතලයක් (Reusable) භාවිත කිරීමට මිනිසුන් දිරීමත් කිරීම සඳහා අපට කුමක් කළ හැකි ද?

Recycle (ප්‍රතිව්‍යුත්‍යිකරණය) : ජ්ලාස්ටික් බෝතල් පහසුවෙන් ප්‍රතිව්‍යුත්‍යිකරණය කිරීමට හා එසේ කළ හැකි පරිදි වර්ග කර නිවැරදිව ප්‍රතිව්‍යුත්‍යිකරණ ස්ථාන වෙත යැවීමට අප මිනිසුන් දිරීමත් කරන්නේ කෙසේ ද? ප්‍රතිව්‍යුත්‍යිකරණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන ආකාරයේ හෝ ප්‍රතිව්‍යුත්‍යිකරණය පහසු වන ආකාරයට බෝතලයක් නිරමාණය කළ හැකි ද? ජ්ලාස්ටික් (PET) බෝතල් ප්‍රතිව්‍යුත්‍යිකරණය කිරීමෙන් නිපදවිය හැකි දේ මොනවා ද?

ශ්‍රී ලංකාවේ පවතින ප්‍රතිව්‍යුත්‍යිකරණ විකල්ප පිළිබඳව ද සලකා බැලිය යුතු බවට මෙහිදී සිසුන්ට අවධාරණය කරන්න.

අැගසීම් ක්‍රමවේද

නිරික්ෂණය, නිමැවුම (Output/ Product), වාචික සන්නිවේදනය, ලිඛිත සන්නිවේදනය, ස්වයං/ සමපදස්ථ (Peer) ඇගයුම

5.3 ක්‍රියාකාරකම: ප්‍රතිව්‍යුත්‍රිකරණය වැදගත් ද?

විෂය ක්ෂේත්‍ර : පරිසර විද්‍යාව (Ecology)

ක්‍රියාකාරකම සඳහා කාලය : මිනින්තු 60ක් හෝ රට අඩු

ක්‍රියාකාරකම සඳහා කාලය : විශ්ලේෂණය, අර්ථකාලීනය, ඇගයීම, ඉදිරිපත් කිරීම, තාක්ෂණවේදය

පාරිභාෂික පද : උගතාව (Deficiency), සම්ලකාව (Efficacy), බලපෑම (Impact), ඇගවීම (Implication), ප්‍රතිව්‍යුත්‍රිකරණය (Recycle)

මෙම ක්‍රියාකාරකමෙහි දී සිසුන් විසින් ජ්‍යෙෂ්ඨ ප්‍රතිච්‍රිත ප්‍රතිච්‍රිත සම්ලකාව (Efficacy) පිළිබඳ ඉගෙන ගනු ඇත.

සටහන :

මෙම ක්‍රියාකාරකම, “ජ්‍යෙෂ්ඨ ප්‍රතිච්‍රිත ප්‍රතිච්‍රිත ව්‍යුහ”, එනම්, 5.1 ක්‍රියාකාරකම, 4R's [නැවත සිතිම (Rethink), අවම කිරීම (Reduce), නැවත හාවිතය (Reuse), ප්‍රතිච්‍රිත සම්ලකාව (Recycle)] එනම්, 5.2 ක්‍රියාකාරකම සහ, “ප්‍රතිච්‍රිත සම්ලකාව වැදගත් ද?” එනම්, 5.3 ක්‍රියාකාරකම අනුගමනය කරමින් සැකසී ඇත. ඔබගේ විෂයමාලාවේ අරමුණ (Curriculum focus) හෝ සිසුන්ගේ උනන්දුව ඇති ක්ෂේත්‍ර මත පදනම්ව, LCA සහ 4R හි ක්‍රියාකාරකම විවිධ ආකාරවලින් ඉදිරියට ගෙන යාමට සහ දීර්ඝ කිරීමට හැකි ය.

අවශ්‍ය ද්‍රව්‍ය

- ◆ ජ්‍යෙෂ්ඨ ප්‍රතිච්‍රිත ප්‍රතිච්‍රිත සම්ලකාව - කුඩා කණ්ඩායමකට 1 බැඳීන්
- ◆ ගෝලීය ජ්‍යෙෂ්ඨ ප්‍රතිච්‍රිත සහ එහි ඉරණම දැක්වෙන සිතියම
- ◆ “ජ්‍යෙෂ්ඨ ප්‍රතිච්‍රිත සම්ලකාව : සත්‍ය හා අසත්‍ය දී” පත්‍රිකාව - කුඩා කණ්ඩායමකට එක බැඳීන්
- ◆ PMI සටහන අඩංගු කාර්ය පත්‍රිකාව - (2.6 ක්‍රියාකාරකම බලන්න)

තුමය

පියවර 1 - ජ්‍යෙෂ්ඨ ප්‍රතිච්‍රිත සම්ලකාව බලපෑම වටහා ගැනීම

• ජ්‍යෙෂ්ඨ ප්‍රතිච්‍රිත පරිසරයට ඇති වන බලපෑම අවම කිරීම සඳහා සුදුසු විකල්පයක් ලෙස සිසුන් විසින් මේ වන විටත්, ප්‍රතිච්‍රිත සම්ලකාව යෝජනා කර තිබෙනු ඇත. ජ්‍යෙෂ්ඨ ප්‍රතිච්‍රිත සම්ලකාව කිරීම සැබේත් පරිසරයට බලපෑමක් සිදු කරනවාදැයි ගවේෂණය කිරීම සඳහා මෙම පියවර උපකාරී වේ.

• සිසුන් වෙත ලබා දී ඇති, “ජ්‍යෙෂ්ඨ ප්‍රතිච්‍රිත සම්ලකාව බලපෑම” නම් පත්‍රිකාවෙන් කාඩ්පත් කළා වෙන් කර ගෙන, LCA (ජ්‍යෙෂ්ඨ සිතියාලුව) පත්‍රයේ සුදුසු කොටස් මත සුදුසු පරිදි තබා ඇත්දැයි පරික්ෂා කරන්න. ජ්‍යෙෂ්ඨ ප්‍රතිච්‍රිත සම්ලකාව කිරීම මගින්, එම නිෂ්පාදනයේ ජ්‍යෙෂ්ඨ කාලය පුරාම එය සිදුකරන පාරිසරික බලපෑම අවම වන්නේ කෙසේද සහ කිනම් පියවරවලදී දැයි හොඳින් සිතා බැඳීමට සිසුන් උනන්දු කරවන්න.

පියවර 2 - සාකච්ඡාව සහ PMI විශ්ලේෂණය

• තම සොයාගැනීම් විසින් ප්‍රතිච්‍රිත සම්ලකාව පවත්තා ඇත. මේ සඳහා “ජ්‍යෙෂ්ඨ ප්‍රතිච්‍රිත සම්ලකාව : සත්‍ය හා අසත්‍ය දී” පත්‍රිකාව හාවිතයෙන් අමතර සහයක් සැපයීමට ඔබට පූජාවන. මෙම කාඩ්පත්වල ඇති සියලුම කරුණු සම්පූර්ණයෙන් ම සත්‍ය බව සලකන්න.

• ප්‍රතිච්‍රිත සම්ලකාව පිළිබඳ දන (Plus), සානු (Minus), ආකර්ෂණීය (Interesting) සාධක විශ්ලේෂණයක්

(PMI) සිදු කිරීමට සිපුන්ට උපදෙස් දෙන්න.

- Plus, කොටසේ දී, ප්‍රතිව්‍යුත්කරණයේ සියලු ම ධනාත්මක සාධක එනම්, ප්‍රතිව්‍යුත්කරණයට අදාළ වාසි, ප්‍රතිලාභ, ගක්තින් සහ සියලු යහපත් දේ ලැයිස්තු ගත කරන ලෙස සිපුන්ට පවසන්න.
- Minus කොටසේ, ප්‍රතිව්‍යුත්කරණයේ සියලු ම සානාත්මක සාධක එනම්, ප්‍රතිව්‍යුත්කරණයට අදාළ අවාසි සහ දුරවලතා සටහන් කරන ලෙසත්, Interesting කොටසේ, සිපුන්ගේ අවධානයට ලක්වන සහ ප්‍රතිව්‍යුත්කරණය පිළිබඳ වැඩිදුර විමර්ශනය කිරීම වටී යැයි පෙනෙන ඕනෑම දෙයක් එනම්, ඇතිවිය හැකි ප්‍රතිථිල, අසාමාන්‍ය හෝ ආකර්ෂණීය දේ සටහන් කරන ලෙසත් සිපුන් උත්ත්දු කරවන්න.
- පෙර ක්‍රියාකාරකම්වල දී සිපුන් අධ්‍යයනය කළ විවිධ ජ්‍යාස්ටික් වර්ග ප්‍රතිව්‍යුත්කරණය කිරීම පිළිබඳ PMI විශ්වෙෂණය ඇසුරින් දැන් සිතා බලන ලෙස සිපුන්ට පවසන්න මේ වන විට ලොව පුරා ප්‍රතිව්‍යුත්කරණය කර ඇත්තේ තිපදවන ලද මූල්‍ය ජ්‍යාස්ටික් ප්‍රමාණයෙන් 9% ක් පමණක් බව අවධාරණය කරන්න.

පසු විපරම් ක්‍රියාකාරකම (Follow - up activities) ලෙස, ශ්‍රී ලංකාවේ වත්මන් ජ්‍යාස්ටික් ප්‍රතිව්‍යුත්කරණ කරමාන්තය, ප්‍රතිව්‍යුත්කරණය සඳහා දේශීය ජ්‍යාස්ටික් අපද්‍රව්‍ය එකතුකරන්නන් සහ ජ්‍යාස්ටික් අපද්‍රව්‍ය රස්කිරීමේ විවිධ මූලාරම්භ පිළිබඳ අවබෝධ කර ගැනීමේ ක්‍රියාකාරකම සිදුකිරීමට යෝජනා කෙරේ.

ඇගයීම් කුමවේද

නිරීක්ෂණය, නිමැවුම (Output/ Product), වාචික සන්නිවේදනය, ලිඛිත සන්නිවේදනය, ස්වයං/ සමපද්‍යේල (Peer) ඇගයුම

5.4 ක්‍රියාකාරකම: දෙනික ක්‍රියාකාරකම සැසදීම - ජ්වන වතු වින්තනය සහ ව්‍යිය ආර්ථිකය (Everyday comparison debate - Life cycle thinking and circular economy)

විෂය ක්ෂේත්‍ර : පරිසර විද්‍යාව (Ecology)

ක්‍රියාකාරකම සඳහා කාලය : මිනින්තු 90ක් හෝ රට අඩු

කුසලතා : එක්රස් කිරීම (Gather), සංවිධානය, විශ්ලේෂණය, අරපකරනය, ඇගයීම, ඉදිරිපත් කිරීම

පාරිභාෂික පද : ආදිනවය (Consequence), උනතාව (Deficiency), බලපෑම (Impact), විමර්ශනය (Investigation)

මෙම ක්‍රියාකාරකමෙහිදී සිසුන් විසින්, ඔවුන් එදිනෙදා හාවිත කරන වස්තු නිරික්ෂණය කරන අතර ම, ඔවුන්ගේ තේරීම සහ ඒවායින් පරිසරයට ඇතිවන බලපෑම බරපතල ලෙස ඇගයීමට හාජනය කරනු ලැබේ. මෙහිදී සම වයස් කණ්ඩායම් අතර සංවාදයක් ගොඩනගා ගැනීම තුළින් මෙම ඇගයීම සිදුකිරීමට සිසුන් උනන්දී කරනු ලැබේ. ඔවුන්ගේ එදිනෙදා තේරීම සහ, එම අයිතමවල ජීවිත කාලය පූරාවට ඉන් ඇතිවන ආදිනව පිළිබඳ සිසුන් සිතා බලනු ඇතැයි මෙහිදී බලාපොරොත්තු වේ. "ව්‍යිය ආර්ථිකය" නම් සංකල්පය හරහා මේවාට විසඳුම් සෙවීමේ කතිකාවතක් ගොඩනැගීම දක්වා ද මෙම ක්‍රියාකාරකම දිගු කළ හැකි ය.

අවශ්‍ය ද්‍රව්‍ය

- ◆ ජ්‍යෙම/ SMART දුරකථනය
- ◆ අන්තර්ජාල ප්‍රවේශය
- ◆ කළුලැල්ල, ලිවීමට කඩාසි ආදිය
- ◆ පැන හෝ පැනසල
- ◆ PMI සටහන (PMI Template) - (2.6 ක්‍රියාකාරකම බලන්න)

තුමය

පියවර 1 - ජ්වන වතු තක්සේරුව (Life Cycle Assessment)

● එදිනෙදා සමාන අවශ්‍යතා සඳහා හාවිත කරන වස්තු දෙකක් සන්සන්දනය සඳහා තොරා ගන්න. [නිදුසුන් - පැන සහ පැනසල, කපු බැගය/ කඩාසි බැගය සහ ප්ලාස්ටික් බැගය, ආහාර සඳහා ප්ලාස්ටික් ඇසුරුම් සහ කඩාසි ද්‍රව්‍යම්, ප්ලාස්ටික් බෝතලයක් සහ නැවත හාවිත කළ හැකි බෝතලයක් (Reusable bottle), යෝගී සඳහා ප්ලාස්ටික් බඳුනක් සහ නැවත හාවිත කළ හැකි විදුරු බඳුනක්, ස්ට්‍යීරොගෝම් ආහාර බඳුන් සහ වානේ (Steel) ද්‍රව්‍ය ආහාර බඳුන්].

● පිළිගත් විද්‍යාත්මක අධ්‍යයන වැනි විශ්වාසදායක මූලාශ්‍රය හාවිතයෙන් තොරා ගත් නිෂ්පාදනයේ පාරිසරික, සමාජීය හා ආර්ථික බලපෑම පිළිබඳ විශ්ලේෂණය කරන ලෙස සිසුන්ට පවසන්න. තොරතුරු සොයාගැනීම හා සාකච්ඡා කිරීම සඳහා සිසුන්ට මිනින්තු 15-20 පමණ ලබා දෙන්න. අන්තර්ජාලයට පිවිසීමේ ගැටු ඇත්තාම් මුදුක පර්යේෂණ පත්‍රිකා හාවිත කිරීම අනුමත කෙරේ.

- මෙහිදී පහත විවිධ සාධක බලන ලෙස සිසුන්ට පවසන්න.
 - ◆ නිෂ්පාදනය නිපදවීමට හාවිත කරන අමුද්‍රව්‍ය
 - ◆ නිෂ්පාදන ක්‍රියාවලිය (අමුද්‍රව්‍ය සොයාගැනීම ඇතුළුව)
 - ◆ ඇසුරුම්කරණය
 - ◆ ප්‍රවාහනය/ බෙදාහැරීම
 - ◆ හාවිතය සහ ජීවන කාලය
 - ◆ හාවිත කිරීමෙන් පසු නිෂ්පාදනයේ ඉරණම (ප්‍රතිව්‍යුතුකරණයට හා බැහැරලිමට ඇති විකල්ප)

පියවර 2 - නිෂ්පාදනයේ PMI විශ්ලේෂණය

- PMI විශ්ලේෂණය විවිධ අංශ (Aspects) සඳහා එනම්, නිෂ්පාදන, ක්‍රියාමාර්ග හා අදහස් වැනි දැනු සඳහා භාවිත කළ හැකි ය. මෙහි දී එදිනෙදා වස්තු සඳහා PMI විශ්ලේෂණය යොදා ගැනේ. මෙහි Plus කොටසේ, නිෂ්පාදනයේ සියලුම ඔබනාත්මක අංශ එනම්, වාසි, ප්‍රතිලාභ, ගක්ති සහ එහි ඇති සියලුම පෙනෙන් දේ ලැයිස්තුගත කරනු ලැබේ. Minus, කොටසේ, නිෂ්පාදනයේ සියලුම සාණාත්මක පැති එනම්, අවාසි, දුරවලකා සහ එහි පවතින සාණාත්මක ඕනෑම දෙයක් ලැයිස්තුගත කළ යුතු ය. අවසාන වගයෙන්, Interesting කොටසේ, අනාගත විමර්ශනයට සූදීසු යැයි පෙනෙන ඕනෑම දෙයක් ලැයිස්තුගත කළ යුතු ය.

- මෙම Plus, Minus, Interesting සාධක, සිපුන් තෝරා ගත් නිෂ්පාදනවල මුළු ජ්‍යෙෂ්ඨ වකුය පුරු සලකා බලන ලෙස පවසන්න.

පියවර 3 - නිෂ්පාදන යුගලවලට ලකුණු ලබා දීම (Scoring the products)

- සිපු කණ්ඩායම්වලට ඔවුන්ගේ තෝරාගත් නිෂ්පාදන සඳහා ජ්‍යෙෂ්ඨ වකු තක්සේරුව (LCA) සහ PMI විශ්ලේෂණය එකිනෙකා සමග බෙදා ගන්නා ලෙසටත් අනෙක් කණ්ඩායමෙන් ලැබුණු ප්‍රතිචාර සහ ප්‍රතිපෝෂණ (Feedback) මත පදනම් ව ඔවුන්ගේ විශ්ලේෂණය සංශෝධනය කරන ලෙසටත් උපදෙස් දෙන්න.
- විශ්ලේෂණ සංශෝධනය කළ පසු, සැම නිෂ්පාදනයකටම PMI වර්ග (PMI categories) අනුව ලකුණු ලබාදෙන්න.
- මෙම ලකුණු ලබා දීම පුද්ගල බද්ධ වන අතර, පන්ති කාමර සාකච්ඡාවක් ලෙස සිදුකළ හැකි ය.
- සාකච්ඡාව අතරතුර, සැම පියවරකටම විනාඩි 3-5 ක් අතර කාලයක් ලබා දෙන්න.
- නිෂ්පාදන යුගල දෙකේ ලකුණු සන්සන්දනය කර බලන්න.

පියවර 4 - විසඳුම් සොයා ගැනීම

- පරිසර හිතකාමී ලෙස ඔවුන් තෝරා ගත් නිෂ්පාදනය ප්‍රතිනිර්මාණය කිරීමට බුද්ධිකලම්හනය (Brain storming) මගින් අදහස් ලබාගන්නා ලෙස කණ්ඩායම්වලට පවසන්න.
- “වත්තිය ආර්ථිකය” යන සංකල්පය හඳුන්වා දෙන්න. අප පාලීවියට යම් නිෂ්පාදනයක බලපැම, නිෂ්පාදන නිර්මාණය කිරීමේදී සැලකිය යුතු විවිධ අංශ වැනි ගැටලු සාකච්ඡා කරන්න. [කාලය තිබේ නම්, සිපු ක්‍රියාකාරකම පොතෙහි අඩංගු “වත්තිය නිර්මාණ කණ්ඩායම ක්‍රියාකාරකම” (Circular Design Group Activity) පත්‍රිකාව භාවිත කර, වත්තිය ආර්ථික සංකල්ප (Circular economy concepts) අනුව නිෂ්පාදන නිර්මාණය කරන අයුරු වටහා දෙන්න. (මෙය නිවසේදී ද සිදු කළ හැකි ක්‍රියාකාරකමකි)].

අගයීම් ක්‍රමවේද

නිරීක්ෂණය, නිමැවුම (Output/ Product), වාචික සන්නිවේදනය, ලිඛිත සන්නිවේදනය, ස්වයං/ සමපදස්ථ (Peer) අගයුම

අමතර මූලාශ්‍ය

- Explaining the Circular Economy and How Society Can Re-think Progress
<https://www.youtube.com/watch?v=zCRKvDyyHmI&t=45s>
- Circular Economy Resource Box (KS3/4)
<https://zone.recycledevon.org/circular-economy-resource-box>

5.5 ක්‍රියාකාරකම: ඔබේ ප්ලාස්ටික් පිය සටහන අවම කරන්න (Reduce your plastic footprint)

විෂය ක්ෂේත්‍ර : ගණිතය (Mathematics), සමාජ විද්‍යාව (Sociology), පරිසර විද්‍යාව (Ecology)

ක්‍රියාකාරකම සඳහා කාලය : සම්පූර්ණ සති ගණනම

ක්‍රියාකාරකම : එක්රේස් කිරීම (Gather), සංවිධානය, අර්ථකලිනය, තොදාගැනීම, ඇගයීම, ඉදිරිපත් කිරීම, තාක්ෂණවේදය

පාරිභාෂික පද : රුපලාවණ්‍ය (Cosmetic), පියසටහන (Footprint), බැහැරලිය හැකි (Disposable)

මෙම ක්‍රියාකාරකමෙහිදී, මුළුන් විසින් දිනපතා, සතිපතා සහ වාර්ෂිකව කොපමණ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් ජනනය කරන්නේද යන්න සිසුන් ඉගෙනැගනු ඇත.

අවශ්‍ය ද්‍රව්‍ය

බෙසල් ක්‍රියාකාරී ජාලය (Basel Action Network - <https://www.ban.org/plastic-pollution-prevention>) විසින් සංවර්ධනය කරන ලද ප්ලාස්ටික් පියසටහන් ගණක යන්ත්‍රය (Plastic footprint calculator) හාවිත කිරීමට අන්තර්පාල පහසුකම් නිඩිය යුතු ය. මෙම ගණක යන්ත්‍රය කාණ්ඩ කිහිපයක ප්ලාස්ටික් හාවිතය සැලකිල්ලට ගනියි:

- ◆ ආහාර සහ මූලිකැන්ගේ අවශ්‍යතා
 - PET බෝතල්
 - ප්ලාස්ටික් බැග
 - ආහාර ද්‍රව්‍යවන
 - යෝගවී බහාලුම්
- ◆ පවතුකාරක හා සම්බන්ධ ද්‍රව්‍ය
 - කපු පුළුන් (Cotton Swabs)
 - ක්ෂාලක (Detergent), පිරිසිදු කිරීමේ නිෂ්පාදන අඩංගු බෝතල්
 - පැමිපු, ඡවර ජේල්, රුපලාවණ්‍ය නිෂ්පාදන අඩංගු බෝතල්
 - නැවත පුරවන පැකටි (Refill packets)
 - දත් බුරුසු
 - දන්තාලේප
- ◆ ඉවත දැමිය හැකි බහාලුම් සහ ඇසුරුම්
 - ආහාර ඇසුරුම් කරන ප්ලාස්ටික් පෙට්ටි (Take away plastic boxes)
 - බීම ඇසුරුම් කරන ප්ලාස්ටික් කොප්ප (Take away plastic cups)
 - බීම බට (Straws)
 - හාවිත කර ඉවත දැමිය හැකි හැඳි ගැරුල්සු (Disposable cutlery)
 - ප්ලාස්ටික් පිගන්
- ◆ වෙනත්
 - සෙල්ලම් බඩු
 - ගෘහ හාණ්ඩ්

ක්‍රමය

සිසුන්ගේ වයස අනුව, මුළුන්ට තනිවම මෙම ගණනය සිදු කළ හැකි ය. නැතහොත් ඔබට මුළු පන්තිය සඳහාම ‘සාමාන්‍ය අගය’ (Average) ගණනය කිරීම කළ හැකි ය.

පියවර 1

- දිනකට, සතියකට, වසරකට සහ මුළු ජ්‍යෙෂ්ඨ කාලය පුරා ජේලාස්ටික් පියසටහන ගණනය කරන්න.

පියවර 2

- සිසුන්ගේ දෙනීතික, සතිපතා සහ වාර්ෂික ජේලාස්ටික් පියසටහන පන්තියේ මිතුරන් සමග සයදුන්න.

පියවර 3

- පාසලේ සියලු ම සිසුන් සයදා සාමාන්‍ය වාර්ෂික ජේලාස්ටික් පියසටහන (Average yearly plastic foot print) ගණනය කරන්න. මෙම ගණනය ඔබේ නගරයේ සහ රටේ පුරවැසියන් සයදා ද සිදු කරන්න.

පියවර 4

- තම දෙනීතික ජේලාස්ටික් පියසටහන අඩු කර ගන්නේ කෙසේද යන්න ගැන සිසුන් සමග සාකච්ඡා කරන්න. මෙහිදී, ඉහත ජේලාස්ටික් අපද්‍රව්‍ය කාණ්ඩ හතර කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න (ආහාර සහ මුළුතැන්ගේ අවශ්‍යතා, පවිත්‍රකාරක හා සම්බන්ධ ද්‍රව්‍ය, ඉවත දැමීය හැකි බහාලුම් හා ඇසුරුම් සහ අනෙකුත් ජේලාස්ටික් අයිතම). මෙම අයිතමවලින්, ලබන සතියේ ඔබේ පරිභෝෂනයෙන් ඉවත් කළ හැකි අයිතම මොනවාදැයි පරීක්ෂා කරන්න.

- රළුග සතියේ ඔවුන් හාවිත කරන සියල්ල සටහන් කරගන්නා ලෙස සිසුන්ට පවසන්න.

පියවර 5

- සතියකට පසුව ජේලාස්ටික් පියසටහන නැවත ගණනය කරන්න. සිසුන්ට ඔවුන්ගේ ප්‍රතිඵල පන්තියේ මිතුරන් සමග සයදා ජේලාස්ටික් පියසටහන වැඩියෙන්ම අවම කර ඇත්තේ කුවරුන්දැයි සෞයා බලන ලෙස පවසන්න.

අගයීම් ක්‍රමවේද

නිරික්ෂණය, නිමැවුම (Output/ Product), වාවිත සන්නිවේදනය, ලිඛිත සන්නිවේදනය, ස්වයං/ සමපදස්ථ (Peer) අගයීම

අමතර මූලාශ්‍ය

ඔවුන් වැඩිපුර හාවිත කරන ජේලාස්ටික් නිෂ්පාදනවල ජ්‍යෙන වතු තක්සේරු (Life Cycle Assessment) ක්‍රියාකාරකම් සිදු කරන ලෙස සිසුන් උනන්දු කරවන්න.

5.6 ක්‍රියාකාරකම: අසුරන රහිත දිවා ආහාරය (Packaging free lunch)

විෂය ක්ෂේත්‍ර : පරිසර විද්‍යාව (Ecology)

ක්‍රියාකාරකම සඳහා කාලය : මිනින්තු 60ක් හෝ රේට අඩු

ක්‍රියාකාරකම සඳහා කාලය : එක්රස් කිරීම (Gather), සංවිධානය, අර්ථකථනය, ඇගයීම, ඉදිරිපත් කිරීම

පාරිභාශික පද : හානිය (Harm), අවපාලනය (Mismanage), වැළැක්වීම (Prevent), පරිවහනය (Transportation), ප්‍රතිච්ඡිකරණය කළ හැකි (Recyclable)

මෙම ක්‍රියාකාරකමෙහිදී, පොද්ගලික ව සිසුන් ඇසුරුම් හාවිත කරන ආකාරයන්, විශේෂයෙන්ම මුළුන් එක් වරක් හාවිත කර ඉවත ලන ජ්ලාස්ටික් (SUP) ඇසුරුම් පිළිබඳවන්, එය අවම කළ හැකි දැයි යන්නන් සොයා බලනු ඇත. මෙහිදී පාසලට ගෙන එන ඇසුරුම් පිළිබඳ පමණක් නොව, යම් නිෂ්පාදනයක් එහි ප්‍රවාහන හා වෙළඳපොලේ ඇසිරීම (Storage) යන අවස්ථාවලදී ඇසුරන හාවිත කරන ආකාරය පිළිබඳ සලකා බැලීම අපේක්ෂා කෙරේ.

අවශ්‍ය ද්‍රව්‍ය

- ◆ මෙම පාඨම්ව සූදානම් වීම සඳහා අප රටේ ජ්ලාස්ටික් අපද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා ගත යුතු ය. මැත කාලීන දත්ත සොයාගත හැකි නම්, ඔබට ඒවා හාවිත කළ හැකි ය. (මේ සඳහා ඔබට ජ්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2021 - 2030 පරිශීලනය කළ හැකි ය.) පහත සඛැදියෙන් (link) රට පිවිසෙන්න (<https://www.iges.or.jp/en/pub/national-action-plan-plasticwaste-management/en>). එසේ නොමැති නම්, එම දත්ත උප්‍රවා ගැනීම සඳහා Our World In Data/ Plastics(<https://ourworldindata.org/plastic-pollution>) වෙත පිවිසෙන්න. එම වෙබ් අඩවියෙන් ශ්‍රී ලංකාවට අදාළව පහත දත්ත ලබා ගන්න.
 - එක් පුද්ගලයෙකු විසින් ජනනය කරන ජ්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය (<https://ourworldindata.org/grapher/plastic-waste-per-capita>)
 - අපේ රට විසින් ජනනය කරන මූල්‍ය ජ්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය (<https://ourworldindata.org/grapher/plastic-waste-generation-total>)
 - රට විසින් වැරදි ලෙස කළමනාකරණය කරන ලද ජ්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය (<https://ourworldindata.org/grapher/inadequately-managed-plastic>)
 - Plastic Packaging - Behind the News (<https://www.youtube.com/watch?v=e4z7GKGBVYk>)
- ◆ පරිගණකයක්/ SMART ජංගම දුරකථනයක් හා අන්තර්ජාල සබඳතා

තුමය

පියවර 1

ඇසුරුම්කරණයේ ප්‍රතිලාභ සිහිපත් කරන ලෙස සිසුන්ට පවත්තාය.

- ආහාර නාස්තිය වළක්වා ගැනීමට
- ප්‍රවාහනයේදී හාන්ච්ච්වල ආරක්ෂාව සහතික කිරීමට
- විෂේෂවලින් ආහාර ආරක්ෂා කිරීමට (නිදුසුන් - කොට්ඨාස 19)
- සංවේදී නිෂ්පාදන තාපයෙන් හා සිතලෙන් ආරක්ෂා කිරීමට (නිදුසුන් - ඔග්‍රාධන)

- බිඳෙනසුලු සහ මිල අධික හාන්චි ආරක්ෂා කිරීමට (නිදසුන් - පරිගණක, විදුරු හාන්චි)
- නිෂ්පාදනය සහ එහි සත්තාමය (Brand) හඳුනා ගැනීමට
- හඳිසි විෂ වීම වැළැක්වීමට

පියවර 2

- ජ්ලාස්ටික් ඇසුරුම් පිළිබඳ විඩියෝව ("Plastic packaging video") සිසුන්ට පෙන්වන්න. පසුව, විවේක කාලයේදී තමා ලබා ගන්නා ආහාරය නිරික්ෂණය කර එහි ඇති අසුරණ ලැයිස්තුගත කිරීමට (සිසු වැඩි පොතක / කඩාසියක) මවුන් යොමු කරවන්න.
- එයින් කොපමණ ප්‍රමාණයක් ආහාර අවශේෂණය (Food scraps) ප්‍රතිව්‍යුතුකරණය කළ හැකි ද්‍රව්‍ය ද සහ ප්‍රතිව්‍යුතුකරණය කළ නොහැකි ද්‍රව්‍ය දැයි ගණනය කරන්න.

පියවර 3

- ඇසුරුම්කරණයේ වාසි ඉස්මතු කරමින් සාකච්ඡාවක් ආරම්භ කරන්න. විශේෂයෙන්ම කොට්ඨාසි 19 වසංගත සමයේදී ආහාර අපවිතු වීම (Contamination) වළකා ආහාර කළේ තබා ගැනීමට ඇසුරුම්කරණය ප්‍රයෝගනවත් විය. ගැටුව වන්නේ, හාවිත කරන ඇසුරුම් බොහෝමයක් වරක් හාවිත කර ඉවත ලන ජ්ලාස්ටික් ඇසුරුම් වීමත්, මෙයින් විශාල ප්‍රමාණයක් කසළ බවට පත්වීමත් ය.

- ශ්‍රී ලංකාවේ වසරකට එක් පුද්ගලයකු විසින් කිලෝ- ගැම් 5.7 පමණ ඇසුරුම් හාවිත කරන අතර, එයින් 96% ප්‍රමාණයක් වැරදි ලෙස කළමනාකරණය කෙරෙන බව සිසුන්ට පවසන්න. මෙයින් වැඩි කොටසක් ජ්ලාස්ටික් වේ. ගෘහස්ථ හා තාගරික අපද්‍රව්‍යවලින් සහ මූල් අපද්‍රව්‍යවලින් 36% ප්‍රමාණයක් ඇසුරුම් වේ. අප ප්‍රතිව්‍යුතුකරණය කරන්නේ එම ඇසුරුම්වලින් 4% ප්‍රතිශතයක් පමණි (ගුරුවරයාට ශ්‍රී ලංකාවට අදාළ ව මෙම අගයන් සෞයාගත නොහැකි නම්, ගෝලිය දත්ත හෝ වෙනත් රටක දත්ත හාවිත කරන්න. මෙම දත්ත "Plastic Atlas Japan special Edition" නම් වෙබ් ලිපිනයෙන් ලබාගත හැකිය. (<https://www.iges.or.jp/en/pub/japans-plastic-waste-management/en>). ජ්ලාස්ටික් ආග්‍රිත බොහෝ ගැටුව මතු වී ඇත්තේ, එක් වරක් හාවිත කර ඉවතලන (SUP) හෝ ඉවත දැමිය හැකි (Disposable) හාන්චිවලින් නැවත හාවිත කළ හැකි හාන්චි (Reusable) ආදේශ කිරීම නිසා බව වටහා දෙන්න. ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකාවේ හාවිත කරන මූල් ජ්ලාස්ටික් ප්‍රමාණයෙන් 36% පමණ, ජ්ලාස්ටික් බෝතල්, සුපිරි වෙළෙඳසැල්වල එළවු අසුරණ, කේප්ප, බීම බට, ලන්ව් ජීවී හා ගෞසරි බැග් ඇතුළු වරක් හාවිතා කර ඉවතලන ඇසුරුම් නිෂ්පාදනය සඳහා හාවිත වේ. පාරිභෝගිකයින්ගේ පහසුව සඳහා මවුන්ගේ ඉල්ලුම මත පදනම් වූ ජ්ලාස්ටික් ද්‍රව්‍ය සැපයුම සහ එම ද්‍රව්‍ය මිනිසුන් විසින් වැරදි ලෙස හාවිත කිරීමත් රජය විසින් නිසි නියාමනයක් සිදු නොකිරීමත් නිසා, සැහැල්ල ජ්ලාස්ටික් අපද්‍රව්‍ය (Light weight plastic waste) ඉහළ යාමත් එමගින් දුෂණ විභවය වැඩි වීමත් සිදුවේ.

පියවර 4

- කසළ බවට පත්වන ජ්ලාස්ටික් ඇසුරුම්වලින් පැන නගින ගැටුව පිළිබඳ සිතා බලන ලෙස සිසුන්ට පවසන්න.
- එය අපතේ යන සම්පතක් වන අතර ප්‍රතිව්‍යුතුකරණ විභවයක් තිබිය හැකි ය.
- ජ්ලාස්ටික් ආනයනය සඳහා පිරිවැය වැය වේ.
- දුෂණය හා පරිසරයට සිදුවන හානිය
- ජ්ලාස්ටික් කසළ අවසානයේදී බීම පිරවුම්වල සහ බැහැර ලන ස්ථානවල එක්රස් වේ. පසුව මේවා කුඩා කැබලිවලට කැඩී යාමෙන් ක්ෂේද ජ්ලාස්ටික් හට ගනී. එමගින් පරිසර පද්ධතිවලට තර්ජන එල්ල කරන අතර, මානව සෞඛ්‍යයට හානි සිදුවීමට ඉඩ ඇති.

පියවර 5

- අපතේ යන ඇසුරුම් නොමැතිව පාසලට ආහාරය ගෙන එන දිනයක් සැලසුම් කරන්න. එනම්,

ප්ලාස්ටික්වලින් තොර දිවා ආහාර දිනයක් (Plastic free lunch day)

- එක්වරක් හාවිත කර ඉවත ලන ප්ලාස්ටික් අයිතම වෙනුවට නැවත හාවිත කළ හැකි පිගන්, ගැරුප්පූ සහ විදුරු හාවිත කිරීමට සාකච්ඡා කරන්න.
- ඉන්පසුව, පාසලට ගෙන එන ආහාරවල ඇසුරුම් අඩු කිරීමට සිසුන් සමග අදහස් ඉදිරිපත් කරන්න.

අසුරන රහිත දිවා ආහාර සඳහා නිදසුන් කිහිපයක් :

- ◆ නැවත හාවිත කළ හැකි දිවා ආහාර බලුන්
- ◆ නිවසේදී පිළියෙල කළ ආහාර
- ◆ නැවත හාවිත කළ හැකි බලුන් සහ වතුර බොතල්

පියවර 6

- ඇසුරුම් කිරීම, ගක්ති හාවිතය හා පෝෂණය අතින් නැවුම් ආහාර හා ඇසුරුම් කළ ආහාරවල ඇති වෙනස්කම් සාකච්ඡා කරන්න.
- ප්ලාස්ටික්වලින් තොර දිවා ආහාරයක් ලබාගැනීමේ ක්‍රියාකාරකම පිළිබඳ අදහස් දැක්වීමට සිසුන් උනන්දු කරවන්න.
- තම පවුල හා පාසල් ප්‍රජාව තුළ ප්ලාස්ටික්වලින් තොර දිවා ආහාර සංකල්පය සන්නිවේදනය කිරීමට බලාපොරොත්තුවන ආකාරය පිළිබඳ සිසුන්ගෙන් විමසන්න.

අගයීම් ක්‍රමවේද

නිරික්ෂණය, නිමැවුම (Output/ Product), වාචික සන්නිවේදනය, ස්වයං/ සමපදස්ථ (Peer) අගයීම

අමතර මූලාශ්‍ය

- ප්ලාස්ටික් රහිත උදේ තේ වේලක්, ප්ලාස්ටික් රහිත විනෝද වාරිකාවක් (Picnic) හෝ ප්ලාස්ටික් රහිත උපන්දින සාදායක් සංවිධානය කළ හැකි අයුරු සිසුන් සමග සාකච්ඡා කරන්න.

5.7 ක්‍රියාකාරකම: වෙනස ඇත්තේ අප අත් ය. (Change is in our hands)

විෂය ක්ෂේත්‍ර : පරිසර විද්‍යාව (Ecology)

ක්‍රියාකාරකම සඳහා කාලය : මිනින්තු 90

ක්‍රියාකාරකම : සංචාරණය, විශ්ලේෂණය, ඉදිරිපත් කිරීම

පාරිභාෂික පද : බලපෑම (Affect), භායනය (Degradation), පරිසර පද්ධතිය (Eco system), ඇගයීම (Evaluation), ක්‍රියාත්මක කිරීම (Implement), සමුද්‍රය අපද්‍රව්‍ය (Marine litter), තර්ණය (Threat)

මෙම ක්‍රියාකාරකමෙහි දී, සමුද්‍ර දූෂණයේ ප්‍රධාන මූලාශ්‍ර මොනවාද යන්නත් ඒවායේ භායන කාලයත්, සමුද්‍ර පරිසරයට ඉන් ඇති ප්‍රධාන තර්ණනත් පිළිබඳ සිසුන් විසින් අධ්‍යායනය කරනු ලැබේ. පරිසර දූෂණයේ භායනක බව පිළිබඳ දැනුවත් කිරීම සිදු කිරීමටත් වෙනස ඇත්තේ අප අත්ම බව වටහා ගැනීමටත් මෙමගින් සිසුන් සමත් වනු ඇත. පරිසරය සුරක්ෂිත වැදගත්කම වටහා ගෙන සක්‍රීයව ඒ සඳහා දායකවීමට ද සිසුන් සමත් වනු ඇත.

අවශ්‍ය ද්‍රව්‍ය

- ◆ අන්තර්ජාල පහසුකම්
- ◆ පරිගණක / SMART දුරකථන
- ◆ සටහන් පොත්
- ◆ එක් එක් කණ්ඩායම සඳහා සමුද්‍රය අපද්‍රව්‍ය වර්ග 1 බැඟින් (නිදසුන් - ප්ලාස්ටික් කෝප්ප, PET බෝතල්, බැලුන්, ඇලුමිනියම් කැන්, ඉවත ලු මාල් දැල්, විදුරු බෝතල්, ප්ලාස්ටික් නීම බව, ග්‍රොසර් බැග්)
- ◆ කාර්ය පත්‍රිකාව - "දැනගන්න, සිතන්න, ක්‍රියා කරන්න" (Worksheet "Know, Think, Act"). මෙම වැඩ පත්‍රිකාවේ තීරු දෙකක් සහ පේෂී අටක් ඇත. ක්‍රියාකාරකම අතරතුර සිසුන් දෙවන පේෂීයේ තීරු පිරවීය යුතු යි.

ක්‍රමය

සමුද්‍රය ප්ලාස්ටික්වලින් දූෂණය වීම, වත්මන් ගෝලීය පාරිසරික ගැටුපුවලින් ප්‍රධාන තැනක් ගන්නා අතර, මෙහි මූලික ම සම්භවය ගොඩැලීම ආග්‍රිත ප්‍රහාව වේ. 80% පමණ සමුද්‍රය ප්ලාස්ටික්වලට දායක වන්නේ ගොඩැලීම ආග්‍රිත ප්‍රහාව වේ. මෙම ක්‍රියාකාරකමෙහි දී භාවිත කරන භාජාව සහ අරමුණු විවිධ වයස් කාණ්ඩාවලට සහ නිපුණතාවලට ගැලෙපෙන පරිදි සකස් කළ හැකි ය. එනම්, අදාළ ලෙස සංකල්ප සරල කිරීම හෝ වඩාත් සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කිරීම සිදු කළ හැකි ය.

පියවර 1

- Sources and Impacts of Marine Litter නම් විඛියෝග නරඹන්න (<https://goo.gl/d9sjii>)

පියවර 2

- ප්‍රංශීය කණ්ඩායම්වලට බෙදන්න. සැම කණ්ඩායමකටම සමුද්‍රය ප්ලාස්ටික් අපද්‍රව්‍ය කොටසක් ලබා දෙන්න.
- එමෙන්ම, "දැනගන්න, සිතන්න, ක්‍රියා කරන්න" යන කාර්ය පත්‍රිකාව ද ලබා දෙන්න.
- කාර්ය පත්‍රිකාව පිරවීමටත්, සිසුන්ට ලබාදී ඇති සමුද්‍රය අපද්‍රව්‍ය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පුදුසු

ප්‍රවාරක වැඩසටහනක් (Campaign) සැලසුම් කිරීමටත් ඔවුන් මෙහෙයවන්න.

පියවර 3

- පානියේ සිසුන් තම ඉලක්කගත ප්‍රේක්ෂක පිරිස ලෙස සලකා සැම කණ්ඩායමකටම තම ප්‍රවාරක වැඩසටහන ඉදිරිපත් කරන ලෙස පවසන්න.
- හොඳම වැඩසටහන තෝරා ගැනීමට සිසුන් අතර ජන්ද විමසීමක් පවත්වන්න.

අැගයීම

- සිසුන් විසින් නිරමාණය කරන ලද ප්‍රවාරක ව්‍යාපාර තැරෑමෙන් ඔවුන් ඉගෙන ගත් දේ අැගයීමට ලක් කරන්න.
- සිසුන්ගේ සංඡනය (Perception) වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා සම්ක්ෂණයක් ද පැවැත්විය හැකි ය.

අැගයීම් ක්‍රමවේද

නිරික්ෂණය, නිමැතුම (Output/ Product), වාචික සන්නිවේදනය, ස්වයං/ සම්පදස්ථී (Peer) අැගයීම

අමතර මූලාග්‍රය

හොඳම ප්‍රවාරක වැඩසටහන ක්‍රියාවට නැංවීම ඔබට ඇති විශාලතම අහියෝගයයි. පහත දැක්වෙන මෘදුකාංගය වැනි කසල එක්රස් කිරීමේ මෘදුකාංගයක් (Litter-picking app) හාවත කර, ඔබ පුදේගයේ ජ්ලාස්ටික් දුෂ්ඨය කෙරෙහි වඩාත්ම දායක වන සන්නාම (Brands) හඳුනා ගැනීම සඳහා සන්නාම විගණනයක් (Brand auditing) සිදු කරන්න. මේලැගට, පරිසර දුෂ්ඨය අවම කිරීම සඳහා ප්‍රවාරක වැඩසටහනක් නිරමාණය කරන්න. මෙහිදී, තම ප්‍රවාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ඉහත හඳුනාගත්, පරිසර දුෂ්ඨයට දායක වන සන්නාමවල සහයෝගය ලබා ගත හැකි අයුරු සිසුන් විසින් සිතා බලන්නේ නම් වැදගත් වේ.



PIRIKA යනු ලොව වඩාත්ම ජනප්‍රිය කසල එක්රස් කිරීමේ සහ සමාජ දායකත්වයේ මෘදුකාංග අතුරින් එකත්.

ලොව වඩා පවතු ස්ථානයක් බවට පත්කිරීමට සහ මෙම අදහස ප්‍රවාරය කිරීමට මෙම මෘදුකාංගය මගින් පුද්ගලයින් අහිප්‍රේරණය කළ හැකි ය. මෙහිදී, කසල එක්රස් කිරීම දැඩ්ඟ ලෙස සර්විකරණය (Visualise) කිරීමට පුද්ගලයන්ට අවස්ථාව ලැබේ.

වත්මනෙහි දී, කසල මගින් පරිසරයට ඇති කරන දුෂ්ඨය ගෝලීය ගැටුවක් බවට පත්ව ඇත. ගංගාවලට, මුහුදුවලට සහ සාගරයට කසල බැහැර වීම වඩාත් බරපතල වන්නේ, එමගින් පරිසර පද්ධති විනාශ වීම පමණක් නොව, මිනිස් සිරුරු කුළට ඇතුළු වීමෙන් මිනිසාට ද බලපෑම් එල්ලකරන බැවිති.

සබැඳූ බාගත කරගන්න (Download links)

- Android - <https://play.google.com/store/apps/details?id=com.epirka.mobile.android>
- IOS - <https://www.google.com/url?q=https%3A%2F%2Fapps.apple.com%2Fjp%2Fapp%2Fid434984120&sa=D&sntz=1&usg=AOvVaw18iL76zTUUrhY0g62ogvfr>

මෙට අමතරව පහත සම්පත් ද හාටින කළ හැකි ය.

- <http://www.beatthemicrobead.org/>
- <https://ed.ted.com/lessons/how-big-is-the-ocean-scott-gass>
- <https://www.aplixomarinho.org/>
- https://www.eea.europa.eu/themes/coast_sea/marine-litterwatch
- <https://goo.gl/duXZQa>
- <http://www.marlisco.eu/>
- <http://www.noaa.gov/resource-collections/ocean-pollution>
- <http://www.noaa.gov/education/education-resource-collections>
- <https://www.surfrider.org/programs/rise-above-plastics>
- <https://www.youtube.com/watch?v=017bBeXhYz4>
- <https://www.youtube.com/watch?v=KpVpJsDjWj8>
- <https://www.youtube.com/watch?v=kQ3jP86QpHA>
- <https://www.youtube.com/watch?v=mGzIz9Ld-sE>
- <https://goo.gl/SMujNy> <https://www.sas.org.uk/campaign/return-to-offender/>

5.8 ක්‍රියාකාරකම: ජ්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය පිළිබඳ වීඩියෝ නිර්මාණය කිරීම (Video making to fight plastic pollution)

විෂය ක්ෂේත්‍ර : පරිසර විද්‍යාව (Ecology)

ක්‍රියාකාරකම සඳහා කාලය : විනාඩි 90ක් රෝ රෝ අඩු

ක්‍රියාකාරකම සඳහා කාලය : විශ්වාසීය, ඉදිරිපත් කිරීම

පාරිභාෂික පද : සමුද්‍රීය අපද්‍රව්‍ය (Marine litter)

මෙම ක්‍රියාකාරකමෙහි දී සිසුන් විසින්, ජ්ලාස්ටික් දූෂණය පිළිබඳවත් රෝ ඇති විසඳුම් පිළිබඳවත් දැනුවත්හාවය වැඩි කිරීම සඳහා කෙටි වීඩියෝ නිර්මාණය කරනු ඇත. මෙමගින් සිසුන් තුළ, තමන් වගකිව යුතු ප්‍රරුධියන් බවට හැඳිමක් ඇති වනු ඇත. සිසුන්ට මෙම ගැටළුව ගැන තම හඩ අවදි කිරීමට සට්‍යක් හා ඒ පිළිබඳ ක්‍රියා කිරීමට තමා තුළ බලාත්මක වීමක් ඇති වනු ඇත.

අවශ්‍ය ද්‍රව්‍ය

SMART ජ්‍යෙෂ්ඨ දුරකථන

තුමය

- සිසුන් විසින් සමුද්‍රීය අපද්‍රව්‍ය ගැටළුව පිළිබඳ මිනින්තු 2 සිට 3 දක්වා වන වීඩියෝ නිර්මාණය කරනු ඇත.
- මෙහිදී අවධානයට ගතයුතු කරුණු නම්,
 - ◆ ජ්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල ගැටළුවක් බවට පත්වී ඇත්තේ ඇයි ?
 - ◆ ජ්ලාස්ටික් අපද්‍රව්‍ය පිළිබඳ සිසුන්ගේ නිරික්ෂණය
 - ◆ ජ්ලාස්ටික්වලින් සිදුවන පරිසර දූෂණය සඳහා අපට කුමක් කළ හැකි දී?

පහත අමතර අදහස් ද සලකා බලන්න.

- ◆ ජ්ලාස්ටික් - රහිත දිවා ආහාර වේලක් (Plastic - free lunch) හා සසඳන විට සාමාන්‍ය දිනවල අප කොපම් ජ්ලාස්ටික් ඇසුරුම් හාවිත කරනවාද යන්න පෙන්වීමට සන්සන්දනයක් සිදු කිරීම.
 - ◆ "වෙනස ඇත්තේ අප අතේ ය." ක්‍රියාකාරකමේ දී ඉදිරිපත් කරන ලද ප්‍රචාරක යෝජනා ඇතුළත් වීඩියෝවක් ඉදිරිපත් කිරීම.
- සිසුන්ගේ වයස සහ හැකියා අනුව, තනිව වීඩියෝව නිර්මාණය කිරීමට රෝ ඒ සඳහා යම් සහයක් ලබා ගැනීමට හැකි ය.
- පළමුව, වීඩියෝව සඳහා වදන් පෙළ (Script) සුදානම් කරගන්නා ලෙසත්, ඉන්පසුව, විනාඩි 2ක් ඇතුළත පිටපත සම්පූර්ණයෙන් ඉදිරිපත් කළ හැකි බව සහතික කර ගැනීම සඳහා එය කියවා බලන ලෙසත්, වීඩියෝවට වඩා නොදු ගුණාත්මකභාවයක් ලබාදීම සඳහා පටිගත කිරීමේ දී SMART ජ්‍යෙෂ්ඨ දුරකථනය තිරස් අතට තබා ගැනීමට මතක තබා ගන්නා ලෙසත් සිසුන්ට උපදෙස් ලබා දෙන්න.
- සියලුම වීඩියෝ අවසන් වූ පසු, නොදුම වීඩියෝ තෝරීමට පන්තියේ රෝ පාසල තුළ විනිශ්චය මණ්ඩලයක් පත් කරන්න. YouTube හි මෙම වීඩියෝ උඩුගත (Upload) කර ඒවා පිළිබඳ ජනතා මනාපයක් (Public vote) ලබා ගැනීම කෙරෙහි ද සලකා බලන්න.

අගයීම් ක්‍රමවේද

නිමැවුම (Output/ Product), වාචක සන්නිවේදනය, ස්වයං/ සමපදස්ථ (Peer) අගයීම

අමතර මූලාගාය

අවශ්‍ය නම් යම් අදහසක් ලබා ගැනීම සඳහා සිසුන්ට පහත විධියේ පෙන්වන්න.

- Microplastic madness - <https://www.youtube.com/watch?v=s0jIH1fUqZU> (1.10 min)
- Microplastic madness – Youth comments from Around the world - <https://www.youtube.com/watch?v=dAByVOIowo0&feature=youtu.be> (2:32 min)
- Bye bye plastic bags
- This is how a pair of sisters got Bali to ban plastic bags by the World Economic Forum https://www.youtube.com/watch?v=Sr_ZaKRx5Hg (3:06)
- <http://www.byebyeplasticbags.org/>

5.9 క్రియాకారకమి: ఈ పిల్లిబడ్ సంఘను తలనేని, కలి తలనేని, సిత్తులిమి అడినేని [Tweet (toot) it, Haiku it, Draw it]

විෂය ක්ෂේත්‍ර : පරිසර විද්‍යාව (Ecology)

క్రియాకారకම చిల్డులు కూలెయ : వినుచి 120కు హో రెండ లైచీ

කුසලතා : ඉදිරිපත් කිරීම, තාක්ෂණවේදය

පාරිභාෂික පද : කලාත්මක (Artistic)

මෙම ක්‍රියාකාරකමේහි දී සිසුන් විසින්, ජේලාස්ටික් දූෂණය පිළිබඳ ඔවුන් ඉගෙන ගත් දී සහ රට විසඳුම්, කළාව භාවිතයෙන් නිරමාණයිල්ව ඉදිරිපත් කරනු ඇත. මෙම ක්‍රියාකාරකම, තනි තනි ක්‍රියාකාරකම අවසානයේ හෝ පාසල් වසර අවසානයේ සිදුකළ හැකි ය.

කමය

- ජේලාස්ටරික් දූෂණය පිළිබඳ මුවන් ඉගෙන ගත් දේ ප්‍රකාශ කිරීමට සහ රට දිය හැකි විසඳුම් අන් අය සමග බෙදා ගැනීමට යම් නිරමාණයක් සිදුකරන ලෙස සිසුන්ට පවසන්න.
 - මුළු පන්තියටම සටහන් තැබීම (Instagram post, Tweet, Toot), හයිකු කවි නිරමාණය කිරීම හෝ ඇදීම (Drawing) වැනි එකම ආකාරයේ කළා ප්‍රකාශන සිදු කළ හැකි ය. එක් එක් කළාව පිළිබඳ වෙනම සැසි පවත්වා සිසුන් කැමති කළා ප්‍රකාශනය තෝරා ගැනීමට ඉඩදෙන්න.

සහන්ත තබන්න [Tweet (Mastodon, Threads)] : අක්ෂර 140ක සීමාවක් තුළ හිඳිතින් වාක්‍ය කිහිපයකට මුළුන් ඉගෙන ගත් දේ සාරාග කරන මෙන් උපදෙස් දෙන්න. මෙහි දී අදාළ යොමු වදන් (Keywords) සහ හැඳුවැග් හාටිත කිරීමට සිසුන් උනන්දු කරවන්න.

(නිදහස් - #microplastic, #myocean, #Sri lanka, #Plastic pollution)

හයිකු කවී (Haiku) : හයිකු (කවී) ආකාරයෙන් සිසුන් ලබාගත් තොරතුරු සාරාංශ කරන මෙන් ඔවුන්ට පවසන්න. “හයිකු” යනු ජපානයේ සම්භවය වූ කෙටි කාවා (Short - form poetry) වර්ගයකි. ශ්‍රී ලංකාකේ කාවා රටා (නිදසන් - නිත, කවී, නිසලැස්) ආදිය ද සිසුන්ට නිරමාණය කළ හැකි ය.

ඇඳීම (Draw) : ඉගෙන ගත් දේ පෙන්වුම් කරන සහ සාරාංශ කරන රුපයක් අදින ලෙස සිසුන්ට උපදෙස් දෙන්න. ඔවුන්ට කරමක් විශාල කඩාසි සහ වර්ණ සපයන්න. තම නිරමාණ ගේස්බුක් හා ඉන්ස්ට්‍රුමේන්තු වැනි සමාජ ජාල හරහා හුවමාරු කර ගැනීමට සිසුන් උනන්දා කරවන්න.

අගයීම කුමවේද

නිමැවුම (Output/ Product), ලිඛිත සන්නිවේදනය, ස්වයෝ/ සමපදස්ථ (Peer) ඇගයීම

06

දැනුවත් කිරීමේ උපොල සහ සූච්‍යාධික සහයාග්‍රිත්ව ව්‍යාපෘති (Awareness raising festival & citizen science projects)

6.1 ක්‍රියාකාරකම: "සාගර උලෙල" (The Ocean Festival)

විෂය ක්ෂේත්‍ර : පරිසර විද්‍යාව (Ecology)

క్రియాకురకమ చద్దను కాల్య : దిన 1/2 - దిన 1

කුසලතා : ඉදිරිපත් කිරීම (Present)

පාරිභාශික පද : දැනුවත් කිරීම (Awareness), ඇගයීම (Evaluate), පිය සටහන (Footprint), බලපෑම (Impact), මැදිහත් වීම (Intervention), සමුද්‍ර අපද්‍රව්‍ය (Marine litter), රාජ්‍ය නොවන සංවිධාන (NGO), ප්ලෙංචරය (Plankton)

මෙම ක්‍රියාකාරකමෙහි දී “සාගර පරිසරය කෙරෙහි සමාජයේ බලපෑම” පිළිබඳ දැනුවත් කිරීමේ උලෙලක් සිදුන් වෙනුවෙන් සංවිධානය කෙරේ.

මෙහි දී සාගරයට මුදා හරින අපද්‍රව්‍ය පිළිබඳ අත්තරක්‍රියාකාරී (Interactive) ක්‍රියාකාරකම් මාලාවකට සිසුන් සහභාගි වන අතර, මෙම වැඩිසටහන සංවිධානය කරන්නේ විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන, මින් ජලාල (Aquarium) හා ගොනුකාගාරවල මෙම විෂයට සම්බන්ධ විශේෂයන්ගේ සහයෝගයෙනි.

මෙම කියාකාරකමෙහි අරමුණ වන්නේ සයුරට මුදා හරින පැදුවා පිළිබඳ සමාජය දැනුවත් කිරීම හා රට හේතු, එහි බලපෑම් සහ රට විසඳුම් පිළිබඳ සමාජයේ අවබෝධය වැඩි දියුණු කිරීම යි.

මෙහි “අපදව්‍ය උගුල (Litter trap) නම් ක්‍රියාකාරකම මගින්, අපජල මාරුග හරහා සාගරයට ජ්ලාස්ටික් අපදව්‍ය එක්වන බවට සමාජය දැනුවත් කරයි. වෙරළබ්‍රි පරිසරවලින් දුර බැහැර වාසය කරන ප්‍රජාවලට පවා ඔවුන්ගේ ප්‍රාදේශීය ගංගා හරහා අපදව්‍ය උගුල් යොදා පරික්ෂා කිරීමෙන්, තම ගොඩැලීම් ප්‍රදේශවලින් කොපමණ ජ්ලාස්ටික් අපදව්‍ය ප්‍රමාණයක් ගංගා හරහා මූහුදට එක්වන්නේ ද යන්න පිළිබඳව අවබෝධ කරගත හැකි ය. කෙසේවෙතත්, මෙම පරිවිෂේෂයේ දැක්වන ප්‍රධාන ක්‍රියාකාරකම ගොඩනැගී ඇත්තේ “සාගර උලෙල” නම් වැඩසටහන ඇසුරෙනි.

സാഗര ടീംസ്

මෙහි දී සාගරය ජ්ලාස්ටික්වලින් දුෂ්ඨය වීම (Marine plastic pollution) කෙරෙහි මානව වගකීම පිළිබඳ දැනුවත් කිරීම සඳහා විශාල පරිමාණයේ වැඩසටහනක් (ලෙලෙලක්) පැවැත්වේ. මෙම වැඩසටහනේ ක්‍රියාකාරකම අතර, එම්මහන් ක්‍රියාකාරකම (වෙරුල ක්‍රිඩා සහ කැස්බැං සංරක්ෂණය) සහ ගවේෂණ අන්දැකීම් ලබා ගැනීම [මින් ජලායකට (Aquarium) මාර්ගෝපදේශ සහිත සවාරියක් හෝ ආරක්ෂිත සාගර කලාපවලට (Protected marine areas) සවාරියක්] ආදි, ස්වාභාවික සාගර පරිසරය සමග සම්බන්ධ විය හැකි ක්‍රියාකාරකම අඩංගු වේ.

මෙම උලෙලෙහි රාමුව තුළ සයුරට බැහැර කරන සම්බුද්‍ය අපද්‍රව්‍ය (Marine litter) පිළිබඳ දැනුවත් කිරීමේ සුවිශේෂී ක්‍රියාකාරකම් 4 ක් අඩංගු වේ.

විශ්වවිද්‍යාල, පරෝධීජන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන (NGOs) යනාදිය නියෝජනය කරන දේ දිය විශේෂයෙන් කණ්ඩායම් විසින් විවිධ ක්‍රමවේද (Techniques) එනම්, පෝස්ටර්, විතු, ප්‍රදරුගක (Demonstrations) හා කුඩා පරීක්ෂණ සිදු කිරීම මගින් සමුද්‍රීය අපද්‍රව්‍ය පිළිබඳ සිසුන්ගේ දැනුවත් බව ඉහළ තැබුම්ව කියා කෙරේ. මේ සඳහා සාමාන්‍යයෙන් පස් දෙනෙකු ගේ සිට දස දෙනෙකුට දක්වා

කණ්ඩායම්වලට සිසුන් බෙදා, එක් එක් ක්‍රියාකාරකම මිනිත්තු 10-15ක් පමණ ගෙන සිදු කරනු ලබයි. මෙම වැඩසටහනට ගතවන මූල්‍ය කාලය මිනිත්තු 50-60 අතර වේ.

තවද, සාගරයට මුදාහරින අපද්‍රව්‍ය පිළිබඳ සිසුන්ගේ ආකල්පය කුමක්ද යන්නත්, සාගරයට බැහැර කරන අපද්‍රව්‍ය නීසා පරිසරයට සිදුවන බලපෑම් සහ රට හේතු සිසුන් වටහා ගැනීමෙන් පසුව, අපද්‍රව්‍ය ජනනය අවම කිරීම කෙරෙහි ආකල්පමය වෙනසක් සිසුන් තුළ ඇතිව්වා දැයි යන්නත් දැනගැනීම සඳහා ආකල්ප සමික්ෂණයක් (Perception survey) සිදු කෙරේ. මෙම සමික්ෂණය සාගර උලෙලෙහි විශේෂීත ක්‍රියාකාරකම්වලට පෙර සහ පසුව සිදු කෙරේ.

ක්‍රියාවලිය පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ.

1. ක්‍රියාකාරකම ඇරුමීමට පෙර සිදු කරන ආකල්ප සමික්ෂණය (Pre-activity perception survey) - (මිනිත්තු 05)
2. සාගරයට බැහැර කරන අපද්‍රව්‍ය පිළිබඳ වටහා ගැනීමේ ක්‍රියාකාරකම (පහත පිළිවෙළ ම අනුගමනය කිරීම සිදු කිරීම අවශ්‍ය නොවේ) - (මිනිත්තු 45-50 පමණ)
 - i. විශාල ප්‍රමාණයේ අපද්‍රව්‍ය (Macro litter) පිළිබඳ ඉගෙනීම
 - ii. ක්‍රියාවලියක් අපද්‍රව්‍ය (Microplastic litter) සහ ජ්ලවාංග (Planktons) අන්වීක්ෂණයක් තුළින් නිරීක්ෂණය කිරීම
 - iii. සාගරයට බැහැර කරන අපද්‍රව්‍යවල ගෝලිය ව්‍යාප්තිය සහ දිගු දුර පරිවහනය පිළිබඳ ඉගෙනීම
 - iv. මාරුග සංයු වර්ණවලින් ලේඛල් කරන ලද (Traffic light labelling) කසල පියසටහන (Waste footprint) දැක්වන ආදරු අලෙවිහල් නිරීක්ෂණය කිරීම
3. එමුමහන් ක්‍රියාකාරකම සහ ගවේෂණාත්මක ක්‍රියාකාරකම - (උලෙලෙ ඉතිරි කාලය තුළ)
 - i. විනෝද්පනක මරු පැදිමේ ක්‍රිඩා (Sea kayak)
 - ii. ආරක්ෂිත වෙරළ තීරයක පා ගමනක්
 - iii. මින් ජලාලයක් නැරඹීම
 - iv. පුදරුන හාණ්ඩ නැරඹීම
4. ක්‍රියාකාරකම අවසන් වීමෙන් පසුව සිදු කරන ආකල්ප සමික්ෂණය (Post - activity perception survey) - (මිනිත්තු 05කි, මෙම සමික්ෂණය සාගර උලෙල පැවැත්වීමෙන් සති 2කට පසු පාසලේ දී සිදු කරන්න.)

උලෙලෙ අරමුණු හා කුමවේදය, සාගරයට බැහැර කරන අපද්‍රව්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම සහ ආකල්ප සමික්ෂණය පිළිබඳ සංකල්ප Hartley et al .(2015) මූලාශ්‍යයෙන් ව්‍යුත්පන්න කරන ලදී.

වගුව : ක්‍රියාකාරකම් සහ එහි වගකීම් හාර පාර්ශ්ව

ක්‍රියාකාරකම

සාගර පරිසරය
කෙරෙහි සමාජයේ
බලපැම පිළිබඳ
දැනුවත් කිරීමේ
වැඩසටහන/දෙලෙල

හැඳින්වීම

විනෝද්‍රහක මිරු
පැදිමේ ක්‍රිඩා, වෙරළ
සංරක්ෂණය, මින්
ඡලාලයකට හෝ
කොඩුකාගාරයකට
සවාරයක් ආදි එම්හන්
ක්‍රියාකාරකම් මිට අයත්
වේ. මෙමගින් පරිසරය හා
සිසුන් අතර සංවේදී
සම්බන්ධතාවක් ගොඩ
නැගෙයි.

වගකීම් හාර පාර්ශ්ව

- පාසල්-එම්හන්
ක්‍රියාකාරකම් සඳහා
ප්‍රාදේශීය ව සූදුසුකම්ලක්
පාර්ශ්ව සෞයා ගැනීම
සඳහා
- ප්‍රාදේශීය/රාජ්‍ය
ආයතන

සාගරයට බැහැර කරන
අපද්‍රව්‍ය පිළිබඳ
අන්තර්ක්‍රියාකාරී
ක්‍රියාකාරකම්

මෙම ක්‍රියාකාරකම්
මගින් සාගරයට බැහැර
කරන අපද්‍රව්‍ය පිළිබඳ
දැනුවත් හාවය ඉහළ
නංවා ගැනීමටත්,
මෙම ගැටුපුවලට
හේතු, මෙහි බලපැමී
සහ මිට විසඳුම් හැඳුනා
ගැනීමටත් හැකියාව
ලබා දේ.

- සාගරයට බැහැර
කරන අපද්‍රව්‍ය පිළිබඳ
පරේයේහෙවල නිරත
වන විශ්ව විද්‍යාල,
පරේයේහෙවල ආයතන
හා රාජ්‍ය නොවන
ආයතනවලට අයත්
විශේෂයායන්

ආකල්ප සම්ක්ෂණය

මෙම සම්ක්ෂණයේ
අරමුණ ප්‍රාථමික ගෞණිකවල
ඉගෙනුම ලබන සිසුන්
සාගරයට බැහැර කරන
අපද්‍රව්‍ය පිළිබඳ දරන
ආකල්පය සහ මිට අදාළව
තමා හැසිරෙන ආකාරය
පිළිබඳ මුවන් තනි තනිව
සිනා බලා ඇත්ද යන්න
අධ්‍යයනය කිරීම සි. එමෙන්ම
අන්තර්ක්‍රියාකාරී
ක්‍රියාකාරකම්වල බලපැම
නිශ්චය කරගැනීම ද මෙහිදී
සිදු කෙරේ.

- ගුරුහැවතුන්

මෙම එකම ප්‍රශ්නවලිය
අන්තර්ක්‍රියාකාරී
ක්‍රියාකාරකම්වලට පෙරත්
රිට සති දෙකකට පසුවත්
සිසුන්ට ලබා දීමට නියමිත ය.

අවශ්‍ය ද්‍රව්‍ය

- උලෙල පවත්වන ස්ථානයට ආසන්න වෙරළ තීරයකින් එක් රස් කර ගන්නා ලද විශාල ප්‍රමාණයේ අපද්‍රව්‍ය (Macro - litter)
- ජ්‍යෙෂ්ඨ නිදර්ශක
- අණ්ඩුක්ෂ
- සිතියම් සහ රැඛ
- ආදර්ශ වෙළඳසැල (Mock shop)
- සාගරයට බැහැර කරන අපද්‍රව්‍ය පිළිබඳ ඉගැන්වීම සඳහා ප්‍රාදේශීය විශේෂයාධියන් විසින් යොදා ගන්නා අනෙකුත් ද්‍රව්‍ය

ක්‍රමය

ත්‍රියාකාරකම 1 : විශාල ප්‍රමාණයේ අපද්‍රව්‍ය (Macro - litter) පිළිබඳ අවබෝධ කර ගැනීම

- මෙම ත්‍රියාකාරකමේහි දී සිසුන්ට “විශාල ප්‍රමාණයේ අපද්‍රව්‍ය” නමින් හඳුන්වන, සංචාරකයන් විසින් වෙරළ තීරවලින් (හෝ අපද්‍රව්‍ය උගුල්වලින්) මැනකදී එක්ස්ස් කර ගන්නා ලද විශාල අපද්‍රව්‍ය කොටස් පිළිබඳ අධ්‍යයනය කිරීමට ලබා දේ. මෙම අපද්‍රව්‍ය පිරිසිදු කර, හානිකර තත්ත්ව ඇතොත් ඒවා විෂය විශේෂයාධියන් විසින් පරික්ෂා කර සිසුන් වෙත ලබා දෙනු ලැබේ.
- සිසුන් විසින් සාගරයට බැහැර කරන අපද්‍රව්‍ය නිරික්ෂණය කර රීට පසුව, ඒවායේ ප්‍රහව හඳුනා ගැනීමට කුඩා පරික්ෂණයක් මගින් ඒවා වෙන් කරනු ලැබේ.
- සාගරයට බැහැර කරන අපද්‍රව්‍යවල සංයුතිය සිසුන් විසින් හඳුනා ගනු ලැබේ (ගෝලීයව 75% කට ආසන්න ප්‍රතිශතයක් ජ්‍යෙෂ්ඨ ප්‍රාග්ධනීක් වේ).
- සාගරයට බැහැර කරන ජ්‍යෙෂ්ඨ අපද්‍රව්‍යවලින් සාගර ජීවීන්, සංචාරක කරමාන්තය සහ දීවර කරමාන්තයට යනාදියට සිදුවන අයහපත් බලපැමි සිසුන් විසින් හඳුනා ගනු ලැබේ.
- එමෙන්ම, සිසුන් විසින් ජ්‍යෙෂ්ඨ අපද්‍රව්‍ය අවම කිරීමේ ක්‍රම ගවේපණය කරනු ලැබේ (නිදුසුනක් ලෙස 3R සංක්‍රාන්තික ප්‍රාග්ධනය - Reduce, Reuse, Recycle).

උපදෙස්:

සාගරයට බැහැර කරන ලද ජ්‍යෙෂ්ඨ අපද්‍රව්‍යවල පැටවුණු සාගර ක්ෂීරපායීන්, කැස්බැවන් සහ සාගර පක්ෂීන්ගේ රැඛ මෙම ත්‍රියාකාරකමේහි දී සිසුන්ට තැබූමට ලබා දෙන්න.

ත්‍රියාකාරකම 2 : ක්ෂේත්‍ර ජ්‍යෙෂ්ඨ අපද්‍රව්‍ය (Microplastic litter) සහ ජ්‍යෙෂ්ඨ ප්‍රාග්ධනය හරහා අධ්‍යයනය කිරීම

- මෙම ත්‍රියාකාරකම සඳහා සංචාරකයන් විසින් ක්ෂේත්‍ර ජ්‍යෙෂ්ඨ ප්‍රාග්ධනක් සහ ජ්‍යෙෂ්ඨ නිදර්ශක පෙර සූදානම් කර ගත යුතු ය [මෙම පොත සමග උපාංග කට්ටල (Toolkit) සපයා ඇත්තැයි පරික්ෂා කරන්න - "Microplastics Community Science Toolkit"]
- සිසුන් විසින් අණ්ඩුක්ෂ තුළින් ක්ෂේත්‍ර ජ්‍යෙෂ්ඨ ප්‍රාග්ධනක් සහ ජ්‍යෙෂ්ඨ ප්‍රාග්ධන පරික්ෂා කරනු ඇත. එමගින්, ජ්‍යෙෂ්ඨ අපද්‍රව්‍ය කාලයන් සමග ඉතා කුඩා අංශ බවට බිඳු වැටෙන්නේ කෙසේදැයි වටහා ගනු ඇත.
- සාගර ජීවීන් (Small marine organisms and wildlife) ක්ෂේත්‍ර ජ්‍යෙෂ්ඨ ප්‍රාග්ධනක් ආහාරයට ගැනීමෙන් ඔවුන්ට සිදුවිය හැකි හානි පිළිබඳ මෙහිදී සිසුන් ඉගෙනගනු ඇත.

චිපදේස්:

මෙම ක්‍රියාකාරකම සඳහා පහත කෙටි විඩියෝව සිසුන්ට නැරඹීමට අවස්ථාව ලබා දෙන්න.

“Plankton eating plastic caught on camera for the first time” -

https://www.youtube.com/watch?v=mGzIz9Ld-sE&feature=emb_logo (0.50 min)

ක්‍රියාකාරකම 3 : සාගරයට බැහැර කරන අපද්‍රව්‍යවල ගෝලිය ව්‍යාප්තිය සහ දිගු දුර පරිවහනය

- මෙම ක්‍රියාකාරකමෙහි දී සිසුන් විසින් ගෝලිය සිතියම් හා කෙටි විඩියෝ ඇසුරින්, සාගරය හරහා ඉතා දිගු දුරක් අපද්‍රව්‍ය පරිවහනය වන අයුරු, එනම්, ඇන්ටාක්ට්‍රිකාව වැනි ඉතා දුර බැහැර ප්‍රදේශවලට අපද්‍රව්‍ය ලැඟා වන අයුරු වටහා ගනු ඇත.

- මෙහිදී සිතියම්, රුප සහ විඩියෝ වැනි දායා ආධාරක යොදා ගත හැකි ය.

චිපදේස්:

- පහත දායාකරණ (Visualizations) සිසුන්ට පෙන්වන්න.

The visualization “Plastic adrift” (<http://plasticadrift.org/?lat=18.6&lng=-40.6¢er=-1.1&startmon=jan&direction=fwd>)

The visualization “Perpetual Ocean” by NASA (<https://svs.gsfc.nasa.gov/vis/a000000/a003800/a003827/>)

- මිඩ්වේ දුපත් වැනි ප්‍රදේශවලට ජ්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් ඇති වී ඇති බලපෑම් සිසුන් සමග සාකච්ඡා කරන්න.

- මේ සඳහා ක්‍රිස් පේර්ස්ඩින් විසින් ජායාරූපගත කරන ලද, ජ්ලාස්ටික් අපද්‍රව්‍යවලින් පිරි තිබූ කුඩා ඇල්බටොස් කුරුලු පැටවුන්ගේ උදරය දැක්වෙන ජායාරූප සිසුන්ට පෙන්වන්න. එම රුප පහත වෙත ලිපිනයෙන් සෞයා ගත හැකි ය.

<http://www.chrisjordan.com/gallery/midway/#CF000313%2018x24>

ක්‍රියාකාරකම 4 : කසල පියසටහන දැක්වෙන ආදර්ශ වෙළඳසැල (Waste footprint mock shop)

සිසුන් විසින් ආදර්ශ වෙළඳසැලක් (Mock shop) නරඹනු ඇත. මෙහි හාන්ඩ් ලේඛල් කර ඇත්තේ ඒවායේ ජ්ලාස්ටික් කසල පියසටහන (Plastic waste footprint) නිරුපණය වන පරිදි ය. මෙහි කොළ තිත්වලින් දැක්වෙන්නේ අවම පාරිසරික පියසටහනක් (Environmental footprint) දරන ජ්වන වකුයක් සහිත අයිතම වේ. රතු තිත්වලින් නිරුපණය කරන නිෂ්පාදන සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා ද්‍රව්‍ය හාවිත කර ඇති අතර, ප්‍රතිව්‍යුත්කරණය කළ නොහැකි හෝ ප්‍රතිව්‍යුත්කරණය කිරීමට අපහසු ඇසුරුම් (Packaging) යොදා ඇත.

- ප්‍රථමයෙන් සිසුන්ට ලේඛල් පරික්ෂාවෙන් තොරව හාන්ඩ් මිලදී ගැනීමට ඉඩ සලසා එම හාන්ඩ් සඳහා ලේඛල් අඩංගු ලදුපතක් (Receipt) ලබා දෙන්න.

- ඉන්පසුව තිරදේශීලි කොළ තිත් ප්‍රමාණය ලැබෙන සේ නැවත හාන්ඩ් මිලදී ගැනීමට සිසුන්ට යොමු කරන්න.

- මෙම ක්‍රියාකාරකම මගින්, මුහුදට බැහැර කරන ජ්ලාස්ටික් කසල ප්‍රමාණය අවම වන අයුරින් හාන්ඩ් මිලදී ගැනීමට සිසුන්ට උගන්වන්න.

චිපදේස්:

එක් වරක් හාවිත කර ඉවත්ලන ජ්ලාස්ටික් අයිතම (Single - use plastic items) රතු තිත් මගින් ද එම අයිතම වෙනුවට හාවිත කළ හැකි වඩා තිරසාර (Sustainable), කල් පවතින (Durable) සහ ප්‍රතිව්‍යුත්කරණය

කිරීම පහසු විකල්ප අයිතම කොළ වර්ණ තිත් මගින් ද ලකුණු කර වෙළඳසැලෙහි තබන්න.

නිදසුන්

- ◆ ප්ලාස්ටික් බෝතල් සහ නැවත පුරවා හාවිත කළ හැකි (Refillable) බෝතල්
- ◆ ප්ලාස්ටික් හැඳි සහ ලි/ යකඩ හැඳි
- ◆ ඇසුරුම් කළ සහල් සහ ඇසුරුම් නොකළ සහල්
- ◆ කඩා ජැම්පු පැකට් සහ ජැම්පු බෝතල්/ සහ ජැම්පු (Solid shampoo)
- ◆ ප්ලාස්ටික් අසුරනවල දුවට සැන්චිවිවස් සහ පරිසර හිතකාම් අසුරනවල (Bee wrap) දුවට සැන්චිවිවස්

අවසන් අන්තර්ඛියාකාරී සැසිය

ප්‍රධාන පණීවිඩ සාරාංශ කිරීමට මිනින්තු 10 ක ප්‍රයෝගීත්තර සැසියක් පැවැත්වීම.

- ◆ ඉහත ක්‍රියාකාරකම්වලදී සාගරයට බැහැර කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඔබට හමුවුවාද?
- ◆ සාගරයට බැහැර කරන ප්ලාස්ටික් අපද්‍රව්‍යවල ප්‍රහා මොනවා ද?
- ◆ සාගරයට බැහැර කරන ප්ලාස්ටික් අපද්‍රව්‍යවල බලපෑම මොනවා ද?
- ◆ සාගරයට බැහැර කරන අපද්‍රව්‍ය අවම කරගත හැක්කේ කෙසේ ද?

අගයීම් කුමවේද

නිරික්ෂණය, වාචික සන්නිවේදනය, ස්වයං හෝ සමපදස්ථ (Peer) අගයීම

අමතර මූලාශ්‍ය

සාගර උලෙල පැවැත්වීමෙන් සති දෙකකට පසුව ගුරුවරුන් විසින් සිසුන් සමග “පසු - ක්‍රියාකාරකම ආකල්ප සමීක්ෂණය” (Post - activity perception survey) සිදු කරනු ලැබේ. ඉන්පසු වි, සාගරයට බැහැර කරන අපද්‍රව්‍ය පිළිබඳ සිසුන් සමග පසු ක්‍රියාකාරකම කිහිපයක් සිදු කළ හැකි ය (නිදසුන් - “වෙනස ඇත්තේ අප අත් ය”) මෙම පසු ක්‍රියාකාරකම ගුරු සම්පත් පොතෙහි අඩංගු වී ඇත. සාගර උලෙලේ සිදු කළ ක්‍රියාකාරකම්වල බලපෑම ඇගයීය යුතු බැවින්, මෙම පසු - ක්‍රියාකාරකම සිදු කළ යුත්තේ ආකල්ප සමීක්ෂණය සිදු කිරීමෙන් පසුව යි.

අවශ්‍ය කාලය

ඇරුම් ත්‍රියාකාරකම (Starter activity)

කාලය (Time)

1 පරිච්ඡේදය : ජ්‍යෙෂ්ඨ ප්‍රාග්ධන සහ ක්‍රුදු ජ්‍යෙෂ්ඨ

- 1.1 ඔබ දකින්නේ මොනවා ද?
- 1.2 වැවිලු / පසෙහි අඩංගු ජ්‍යෙෂ්ඨ
- 1.3 රුපලාවනු සහ පෙෂ්ගලික පරිභරණ නිෂ්පාදනවලින් පිටවන ක්‍රුදු කැටිති
- 1.4 අප පරිසරයට ක්‍රුදු කැටිති කෙතරම් සංඛ්‍යාවක් ඉවත දමන්නේ ද?

මිනින්තුවක් හෝ රට අඩු
ම්. 120 හෝ අඩු
ම්. 60 හෝ අඩු
ම්. 60 හෝ අඩු

2 පරිච්ඡේදය : ජ්‍යෙෂ්ඨ පිළිබඳ ගවේෂණය

- 2.1 ජ්‍යෙෂ්ඨක් හඳුනා ගැනීම සහ වර්ග කිරීම
- 2.2 ජ්‍යෙෂ්ඨක් භායනය වීමට කොපමණ කාලයක් ගතවේ ද?
- 2.3 ජ්‍යෙෂ්ඨක් භායනය වීම පිළිබඳ පරීක්ෂා කිරීම
- 2.4 ජ්‍යෙෂ්ඨක්වල හෝතික හා රසායනික ගුණාංග අධ්‍යයනය කරමු
- 2.5 ජ්‍යෙෂ්ඨක් නිපදවීම සහ එහි ගුණාංග පිළිබඳ හැදැරීම

ම්. 60 හෝ අඩු
ම්. 30 හෝ අඩු
සති කිහිපයක්
ම්. 90 හෝ අඩු
ම්. 60 හෝ අඩු

3 පරිච්ඡේදය : මානව සහ පාරිසරික සෞඛ්‍යය

- 3.1 අපේ ආභාරයට ක්‍රුදු ජ්‍යෙෂ්ඨක් එක් වන්නේ කෙසේ ද?
- 3.2 ක්‍රුදු ජ්‍යෙෂ්ඨක් ඔබගේ සෞඛ්‍යයට බලපාන්නේ කෙසේ ද?

ම්. 120 හෝ අඩු
ම්. 60 හෝ අඩු

4 පරිච්ඡේදය : ජ්‍යෙෂ්ඨක් අපද්‍රව්‍ය අවම කිරීම සඳහා වූ ප්‍රතිපත්ති

- 4.1 MARPOL යනු කුමක් ද?
- 4.2 බාසල් සම්මුතිය සහ එහි ජ්‍යෙෂ්ඨක් අපද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කරන ලද සංගේධන
- 4.3 ක්‍රුදු කැටිති (Microbeads), ජ්‍යෙෂ්ඨක් බැංශ සහ එක් වරක් හාවිත කර ඉවතලන ජ්‍යෙෂ්ඨක් නිෂ්පාදන සඳහා වන තහනම

සතියක්/මාසයක් දක්වා
ම්. 90 හෝ අඩු
ම්. 60 හෝ අඩු

5 පරිච්ඡේදය : ජ්‍යෙෂ්ඨක්වලින් සිදුවන පරිසර දූෂණය සඳහා විසඳුම්

- 5.1 ජ්‍යෙෂ්ඨක් බිම බොතලයක ජ්‍යෙෂ්ඨ වනුය
- 5.2 4R's [නැවත සිතීම - Rethink, අවම කිරීම - Reduce, නැවත හාවිතය - Reuse, ප්‍රතිව්‍යුතුකරණය - Recycle]
- 5.3 ප්‍රතිව්‍යුතුකරණය වැදගත් ද?
- 5.4 දෙනික ත්‍රියාකාරකම සැසදීම - ජ්‍යෙෂ්ඨ වනු වින්තනය සහ ව්‍යුහ ආර්ථිකය
- 5.5 මෙබි ජ්‍යෙෂ්ඨක් පියසටහන අවම කරන්න
- 5.6 අසුරන රහිත දිවා ආභාරය (Packaging free lunch)
- 5.7 වෙනස ඇත්තේ අප අත් ය
- 5.8 ජ්‍යෙෂ්ඨක් මගින් සිදුවන පරිසර දූෂණය පිළිබඳ වීඩියෝ නිර්මාණය කිරීම
- 5.9 ඒ පිළිබඳ සටහන් තබන්න, කළු තහන්න, සිතුවම් අදින්න

ම්. 60 හෝ අඩු
ම්. 60 හෝ අඩු
ම්. 60 හෝ අඩු
ම්. 90 හෝ අඩු
සති කිහිපයක් පුරා
ම්. 60 හෝ අඩු
ම්. 90 හෝ අඩු
ම්. 120 හෝ වැඩි

6 පරිච්ඡේදය : දැනුවත් කිරීමේ උලෙල සහ පුරවැසි සහභාගිත්ව ව්‍යාපෘති

6.1 සාගර උලෙල (The ocean festival)

දින 1/2 - 1 ක්

විෂය කේත්තා

ඇරුම් ක්‍රියාකාරකම (Starter activity)						ගැනීතය	ඡ්‍රෑම විද්‍යාව	රසායන විද්‍යාව	පරිසර විද්‍යාව	සෞඛ්‍ය	සමාජ අධ්‍යාපනය	
1 කොටස : ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ ක්ෂේද ප්ලාස්ටික්												
1.1	මබ දැකින්නේ මොනවා ද?											
1.2	වැලිවල / පසෙහි අඩංගු ප්ලාස්ටික්		<input type="radio"/>									
1.3	රූපලාවන් සහ පොදුගලික පරිහරණ නිෂ්පාදනවලින් පිටවන ක්ෂේද කැටිති		<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>							
1.4	අප පරිසරයට ක්ෂේද කැටිති කෙතරම් සංඛ්‍යාවක් ඉවත දමන්නේ ද?		<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>						
2 කොටස : ප්ලාස්ටික් පිළිබඳ ගවේෂණය												
2.1	ප්ලාස්ටික් හඳුනා ගැනීම සහ වර්ග කිරීම			<input type="radio"/>								
2.2	ප්ලාස්ටික් හායනය වීමට කොපමණ කාලයක් ගතවේ ද?		<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>							
2.3	ප්ලාස්ටික් හායනය වීම පිළිබඳ පරික්ෂා කිරීම			<input type="radio"/>	<input type="radio"/>							
2.4	ප්ලාස්ටික්වල හොතික හා රසායනික ගුණාග අධ්‍යයනය කරමු			<input type="radio"/>								
2.5	පෙශවප්ලාස්ටික් නිපදවීම සහ එහි ගුණාග පිළිබඳ හැදැරීම		<input type="radio"/>	<input type="radio"/>								
3 කොටස : මානව සහ පාරිසරික සෞඛ්‍යය												
3.1	අපේ ආහාරයට ක්ෂේද ප්ලාස්ටික් එක් වන්නේ කෙසේ ද?		<input type="radio"/>	<input type="radio"/>			<input type="radio"/>					
3.2	ක්ෂේද ප්ලාස්ටික් බලගේ සෞඛ්‍යයට බලපාන්නේ කෙසේ ද?			<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>						
4 කොටස : ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම සඳහා වූ ප්‍රතිපත්ති												
4.1	MARPOL යනු කුමක් ද?									<input type="radio"/>		
4.2	බාසල් සම්මුතිය සහ එහි ප්ලාස්ටික් අපද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කරන ලද සංශෝධන									<input type="radio"/>		
4.3	ක්ෂේද කැටිත (Microbeads), ප්ලාස්ටික් බැංශ සහ එක් වරක් හාවිත කර ඉවත්ලන ප්ලාස්ටික් නිෂ්පාදන සඳහා වන තහනම									<input type="radio"/>		
5 කොටස : ප්ලාස්ටික් වලින් සිදුවන පරිසර දූෂණය සඳහා විසඳුම්												
5.1	ප්ලාස්ටික් බීම බෝතලයක ජ්වන වතුය		<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>							
5.2	4R's [නැවත සිතිම - Rethink, අවම කිරීම - Reduce, නැවත හාවිතය - Reuse, ප්‍රතිව්‍යුත්කරණය - Recycle]								<input type="radio"/>			
5.3	ප්‍රතිව්‍යුත්කරණය කිරීම වැදගත් ද?		<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>							
5.4	දෙනික ක්‍රියාකාරකම සැසදීම - ජ්වන වතු වින්තනය සහ වතුය ආර්ථිකය								<input type="radio"/>	<input type="radio"/>		
5.5	මධ්‍ය ප්ලාස්ටික් පියසටහන අවම කරන්න		<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>							
5.6	අසුරන රහිත දිවා ආහාරය (Packaging free lunch)									<input type="radio"/>		
5.7	වෙනස ඇත්තේ අප අත්ත ය								<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	
5.8	ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය පිළිබඳ වේචියේ නිර්මාණය කිරීම		<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>							
5.9	එ පිළිබඳ සටහන් තබන්න, කළේ තනන්න, සිතුවම් අදිත්තන									<input type="radio"/>		
6 කොටස : දැනුවත් කිරීමේ උලෙල සහ පුරවැසි සහභාගිත්ව ව්‍යාපති												
6.1	සාගර උලෙල (The ocean festival)		<input type="radio"/>									

කුසලතා

ඇරඹුම් කියාකාරකම (Starter activity)						
		අදාළ කිරීම (Gather)	සංඝේතනය (Organise)	විශ්ලේෂණය (Analyse)	අරමුණනය (Interpret)	නාවතය (Apply)
						ඉදිරිපත් කිරීම (Present)
1 කොටස : ජ්ලාස්ටික් අපද්‍රව්‍ය සහ ක්‍රුළ ජ්ලාස්ටික්						
1.1 මබ දකින්නේ මොනවා ද?				○		○
1.2 වැලිවල / පසසහි අධිංගු ජ්ලාස්ටික්			○	○		○
1.3 රැපලාවනා සහ පොදුගලික පරිහරණ නිෂ්පාදනවලින් පිටවන ක්‍රුළ කැටිති			○			○
1.4 අප පරිසරයට ක්‍රුළ කැටිති කෙතරම් සංඛ්‍යාවක් ඉවත දමන්නේ ද?	○	○	○			
2 කොටස : ජ්ලාස්ටික් පිළිබඳ ගවේෂණය කිරීම						
2.1 ජ්ලාස්ටික් හඳුනා ගැනීම සහ වර්ග කිරීම		○	○	○	○	○
2.2 ජ්ලාස්ටික් හායනය වීමට කොපම් කාලයක් ගතවේ ද?		○	○	○		○
2.3 ජ්ලාස්ටික් හායනය වීම පිළිබඳ පරීක්ෂා කිරීම			○	○	○	○
2.4 ජ්ලාස්ටික්වල හොතික හා රසායනික ගුණාංග අධ්‍යයනය කරමු		○	○	○	○	○
2.5 ජේවප්ලාස්ටික් නිපදවීම සහ එහි ගුණාංග පිළිබඳ හැදැරීම				○	○	○
3 කොටස : මානව සහ පාරිසරික සෞඛ්‍යය						
3.1 අපේ ආහාරයට ක්‍රුළ ජ්ලාස්ටික් එක් වන්නේ කෙසේ ද?				○		○
3.2 ක්‍රුළ ජ්ලාස්ටික් බලගේ සෞඛ්‍යයට බලපාන්නේ කෙසේ ද?						○
4 කොටස : ජ්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම සඳහා වූ ප්‍රතිපත්ති						
4.1 MARPOL යනු කුමක් ද?		○	○	○		○
4.2 බාසල් සම්මුතිය සහ එහි ජ්ලාස්ටික් අපද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කරන ලද සංශෝධන		○		○		
4.3 ක්‍රුළ කැටිති (Microbeads), ජ්ලාස්ටික් බැංශ සහ එක් වරක් හාවිත කර ඉවතලන ජ්ලාස්ටික් නිෂ්පාදන සඳහා වන තහනම				○		○
5 කොටස : ජ්ලාස්ටික් වලින් සිදුවන පරිසර දූෂණය සඳහා විසඳුම්						
5.1 ජ්ලාස්ටික් බීම බෝතලයක ජ්වන වකුය			○	○		○
5.2 4R's [නැවත සිතිම - Rethink, අවම කිරීම - Reduce, නැවත හාවිතය - Reuse, ප්‍රතිව්‍යුතුකරණය - Recycle]			○	○	○	○
5.3 ප්‍රතිව්‍යුතුකරණය කිරීම වැදගත් ද?			○	○		○
5.4 දෙනික කියාකාරකම් සැසදීම - ජ්වන වකු වින්තනය සහ වකුය ආර්ථිකය		○	○	○		○
5.5 මබේ ජ්ලාස්ටික් පියසටහන අවම කරන්න		○	○	○	○	○
5.6 අසුරන රහිත දිවා ආහාරය (Packaging free lunch)		○	○	○		○
5.7 වෙනස ඇත්තේ අප අතේ ය		○	○			○
5.8 ජ්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය පිළිබඳ විඩියෝ නිරමාණය කිරීම			○			○
5.9 ඒ පිළිබඳ සටහන් තබන්න. කවී තනන්න, සිතුවම් අදින්න						○
6 කොටස : දැනුවත් කිරීමේ උලෙල සහ පුරවැසි සහභාගිත්ව ව්‍යාපෘති						
6.1 සාගර උලෙල (The ocean festival)						○

තක්සේරුකරණ උපායමාරග

ඇරණුම් ක්‍රියාකාරකම (Starter activity)					
		නිරීකෙනුව (Observations)	නිමැදුම / එලය (Output/ product)	සහ්තිවේදනය-වාචික (Communication on verb)	සහ්තිවේදනය-ලිඛිත (Communication on Written)
					ස්වයෝ/ සම්බන්ධය ආහැයිම (Self/peer evaluation)
1 කොටස : ජ්ලාස්ටික් අපද්‍රව්‍ය සහ ක්‍රුෂු ජ්ලාස්ටික්					
1.1	බබ දැකින්නේ මොනවා ද?	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	
1.2	වැලිවල / පසෙනි අඩංගු ජ්ලාස්ටික්	<input type="radio"/>		<input type="radio"/>	
1.3	රැජලාවනා සහ පොදුගලික පරිහරණ නිෂ්පාදනවලින් පිටවන ක්‍රුෂු කැටිති	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	
1.4	අප පරිසරයට ක්‍රුෂු කැටිති කෙතරම සංඛ්‍යාවක් ඉවත දමන්නේ ද?	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>
2 කොටස : ජ්ලාස්ටික් පිළිබඳ ගවේෂණය කිරීම					
2.1	ජ්ලාස්ටික් හඳුනා ගැනීම සහ වර්ග කිරීම	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>
2.2	ජ්ලාස්ටික් හායනය වීමට කෙතරම කාලයක් ගතවේ ද?	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>
2.3	ජ්ලාස්ටික් හායනය වීම පිළිබඳ පරීක්ෂා කිරීම	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>
2.4	ජ්ලාස්ටික්වල හෝතික හා රසායනික ගුණාංග අධ්‍යයනය කරමි	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>
2.5	ජේවජ්ලාස්ටික් නිපදවීම සහ එහි ගුණාංග පිළිබඳ හැදැරීම	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>
3 කොටස : මානව සහ පාරිසරික සෞඛ්‍යය					
3.1	අංශේ ආභාරයට ක්‍රුෂු ජ්ලාස්ටික් එක් වන්නේ කෙසේ ද?	<input type="radio"/>		<input type="radio"/>	<input type="radio"/>
3.2	ක්‍රුෂු ජ්ලාස්ටික් ඔබගේ සෞඛ්‍යයට බලපාන්නේ කෙසේ ද?	<input type="radio"/>		<input type="radio"/>	<input type="radio"/>
4 කොටස : ජ්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම සඳහා වූ ප්‍රතිපත්ති					
4.1	MARPOL යනු කුමක් ද?	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>
4.2	බායල් සම්මුතිය සහ එහි ජ්ලාස්ටික් අපද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කරන ලද සංශෝධන	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>
4.3	ක්‍රුෂු කැටිති (Microbeads), ජ්ලාස්ටික් බැංශ සහ එක් වරක් හාවිත කර ඉවත්ලන ජ්ලාස්ටික් නිෂ්පාදන සඳහා වන තහනම	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>
5 කොටස : ජ්ලාස්ටික් දූෂණය සඳහා විසඳුම්					
5.1	ජ්ලාස්ටික් බීම බෝතලයක ජීවන වකුය				
5.2	4R's [නැවත සිතිම - Rethink, අවම කිරීම - Reduce, නැවත හාවිතය - Reuse, ප්‍රතිව්‍යුත්‍යිකරණය - Recycle]	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>
5.3	ප්‍රතිව්‍යුත්‍යිකරණය කිරීම වැදගත් ද?	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>
5.4	දෙදිනික ක්‍රියාකාරකම් සැසැදීම - ජීවන වකු වින්තනය සහ ව්‍යුහ ආර්ථිකය	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>
5.5	වෙබ් ජ්ලාස්ටික් පියසටහන අවම කරන්න	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>
5.6	අසුරන රහිත දිවා ආභාරය (Packaging free lunch)	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>
5.7	වෙනස ඇත්තේ අප අත්ත ය	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>
5.8	ජ්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය පිළිබඳ විඩියෝ තිරමාණය කිරීම		<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>
5.9	ඒ පිළිබඳ සටහන් තබන්න. කළු තනන්න, සිතුවම් අදින්න		<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>
6 කොටස : දැනුවත් කිරීමේ උලෙල සහ පුරවැසි සහභාගිත්ව ව්‍යාපෘති					
6.1	සාගර උලෙල (The ocean festival)	<input type="radio"/>		<input type="radio"/>	<input type="radio"/>



පරිසර අමාත්‍යාංශය,
සොබාදම් පියස, 416/සී/1, රෝබට් ගුණවර්ධන මාවත, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

ගේලීය පාරිසරික උපාය මාරුග ආයතනය (IGES)
2108-11, කමියමගුව්, හයම, කනැව, 240-0115, ජපානය